

ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාලීය හා ගුරු විද්‍යාල ප්‍රස්තකාල සමික්ෂණය



ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය
අධ්‍යාපන අමාත්‍යාංශය

සම්පාදන උපදේශකත්වය

- | | |
|------------------------|-------------------|
| මහාචාර්ය නන්ද එරුමරත්න | - සහාපති |
| චිංහිටි. සුතිල් | - අධ්‍යක්ෂ ජනරාල් |
| පද්මා බණ්ඩාරනායක | - අධ්‍යක්ෂ |
| මෙමත් ජයස්ථුත් දර | - සහකාර අධ්‍යක්ෂ |

- දත්ත පදනම නිර්මාණය, විශ්ලේෂණය හා වාර්තාව ලිවීම
ලදින ගුණසේකර - පරෝධීය නිලධාරී

සහායක කාර්යමණ්ඩලය

- | | |
|----------------|---------------------|
| ඒ. එච්. මංගල | - ව්‍යාප්ති නිලධාරී |
| අසෝකා දුමයන්ති | - කළමනාකරණ සහකාර |

- පිටු සැකැස්ම හා පිටකවර නිර්මාණය
තනුජා රංගිතා - කළමනාකරණ සහකාර

ප්‍රකාශනය

- ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය
අංක. 14, නිදහස් මාවත,
කොළඹ 07.

දුරකථන : +94 113056388

ගැක්ස් : +94 112685201

විද්‍යුත් තැපෑල : research@mail.natlib.lk

වෙබ් අඩවිය : www.natlib.lk

ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාලීය හා ගුරු විද්‍යාල ප්‍රස්තකාල කමික්ෂණය

පර්යේෂණ අංශය
ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය
අධ්‍යාපන අමාත්‍යාංශය

පෙරවුන

පාසල් සිසුන්ගේ අධ්‍යාපනික සංවර්ධනය සඳහා ඉවහල් වන ගුරුවරුන් පූහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ප්‍රධාන ආයතන ලෙස ජාතික අධ්‍යාපන පීය හා ගුරු විද්‍යාල හැකිය. මෙම අධ්‍යාපනික ආයතනවලින් පූහුණුව ලබන ගුරුහවතුන් තුළ කියවීමේ පුරුදු වැඩිදියුණු කිරීමේ අරමුණින් සහ අධ්‍යාපන ක්‍රියාවලියට අවශ්‍ය තොරතුරු සැපයීමේ අරමුණින් පූස්තකාල පිහිටුවා තිබේ. මෙම පූස්තකාලවල දැනට පවතින තත්ත්වය හඳුනාගැනීම සඳහා ජාතික පූස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය අධ්‍යාපන විද්‍යා පීය හා ගුරු විද්‍යාලවල පූස්තකාල පිළිබඳ සම්ක්ෂණයක් පවත්වන ලදී. එම සම්ක්ෂණයෙන් හෙළි වූ තොරතුරු ඇසුරින් මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදී.

අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝගනය කරන මෙම පූස්තකාල පද්ධතිය පිළිබඳ මැතක නිසි අධ්‍යයනයක් සිදු නොවීම මෙම සම්ක්ෂණය පැවැත්වීමට ප්‍රධාන හේතුව විය. සම්ක්ෂණය සඳහා ප්‍රශ්නාවලි යොමු කර තොරතුරු ලබ ගැනීමට අමතරව තෝරාගත් විද්‍යාපීය හා ගුරු විද්‍යාල පූස්තකාල කිහිපයක් නිරීක්ෂණය කිරීමට පියවර ගනු ලැබේය. මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇති අදහස් යෝගනා සලකා බලා නව යුතුයට ගැලුපෙන තාක්ෂණික පහසුකම් සහිත පූස්තකාල පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගැනීම අනාගත ගුරු සහ සිසු පරපුරේ සංවර්ධනයට ඉතාම වැදගත් බව සඳහන් කළ හැකිය.

දැනට සාම්ප්‍රදායික ස්වරුපයෙන් ක්‍රියාත්මක වන මෙම පූස්තකාල නැවිකරණය කිරීමට සුදුසු කාලය එළඹ ඇති බව ද මෙහිදී සිහිපත් කළ යුතුය. ඒ සඳහා ජාතික පූස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ද හෝ තික සහ මානව සම්පත් සැපයීමෙන් දායකවීමට බලාපොරාත්තු වන බව සඳහන් කරනු කැමැත්තේම්. මෙමගින් හෙළිවන තොරතුරු අධ්‍යාපනික සංවර්ධනයට වගකීම් පැවරී ඇති බලධාරීන්ට ප්‍රයෝගනවත් මූලාශ්‍රයක් වේ යැයි විශ්වාස කරමි.

සම්ක්ෂණ කාර්ය සාර්ථක කර ගැනීමට දායක වූ පර්යේෂණ අංශයේ අංශ ප්‍රධාන මෙත් ජයසුන්දර මහතාටත් වාර්තාව පිළියෙළ කළ පර්යේෂණ නිලධාරි උදිත ගුණසේකර මහතාටත් සහාය වූ සංවර්ධන සහකාර ජී. එව්. මංගල මහතාටත්, පරිගණක අක්ෂර සංයෝගනය සිදු කළ අසෝකා දමයන්ති මහත්මියටත් මණ්ඩලය වෙනුවෙන් ස්තූතිය පුද කර සිටිමි.

මහාචාර්ය නන්ද ධර්මරත්න

සහාපති

ජාතික පූස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය

භැඳීන්වීම

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට පුහුණු ගුරුවරුන් බිජි කිරීමේ වගකීම පැවරී ඇති ගුරු විද්‍යාල සහ අධ්‍යාපන විද්‍යාපිය විසින් වාර්ෂිකව ගුරුවරු පන්දහසකට පමණ ගුරු අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනු ලැබේ. මෙම ගුරුවරුන්ගේ තොරතුරු කුසලතා වර්ධනය කිරීමට ආයතන තුළ පවත්වා ගෙන යන පුස්තකාල පද්ධතිය යුතු දායකත්වයක් සපයයි. මෙම පුස්තකාල වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය විමසාබැඳීමේ අරමුණින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සමික්ෂණයක් පවත්වන ලදී. මෙම සමික්ෂණයට දැනට රට තුළ පවතින විද්‍යාපිය 19ක හා ගුරු විද්‍යාල 09ක පුස්තකාලවල වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු, ප්‍රශ්නාවලියක් ඇසුරින් රස් කළ අතර තෝරාගත් විද්‍යාපිය සහ ගුරු විද්‍යාල කිහිපයක තොරතුරු, ක්ෂේත්‍ර අධ්‍යාපනය ඇසුරින් ලබා ගැනීමට හැකි විය.

එම තොරතුරු මත පදනම්ව පිළියෙල කළ වාර්තාව මගින් පුස්තකාලවල තත්ත්වය ඉහළ නැංවීමට යෝජනා සහ නිරද්‍යු රුදිරිපත් කර ඇති අතර එම යෝජනා අනුව පුස්තකාල කටයුතු ප්‍රතිසංවිධානය කිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය බලාපොරොත්තු වන බව ද සඳහන් කරමි.

සමික්ෂණ කාර්ය සාර්ථක කරගැනීමට දායක වූ පර්යේෂණ අංශයේ අංශ ප්‍රධාන මෙම්තු ජයස්ථාන්දර මහතාවත් වාර්තාව පිළියෙල කළ පර්යේෂණ නිලධාරී උදිත ගණසේකර මහතාවත් සහාය වූ සංවර්ධන සහකාර ජී.එම්. මංගල මහතාවත්, පරිගණක අක්ෂර සංයෝජනය සිදු කළ අසේකා දුමයන්ති මහත්මියටත් මණ්ඩලය වෙනුවෙන් ස්තුතිය පුද කර සිටිමි.

ච්‍රිජ්‍යා සුනිල්

අධ්‍යක්ෂ ජේනරාල්

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය

පටුන

පෙරවදන
හැඳින්වීම

පලමු පරිච්ඡය - හැඳින්වීම

1.1	අධ්‍යාපනයේ පසුබිම	1
1.2	අධ්‍යාපනයේ වැදගත්කම	2
1.3	අධ්‍යාපනයේ අරමුණු	3
1.4	පර්යේෂණ ක්‍රමවේදය	3
1.5	අධ්‍යාපන ක්ෂේත්‍රය	3

දෙවන පරිච්ඡය - ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල

2.1	ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල	7
2.2	ජාතික අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාලයක බාහිර හා අභ්‍යන්තර පරීක්ෂරය	8
2.3	පුස්තකාල කාර්යමන්වලය	10
2.4	දැනුම සංවිධානය	11
2.5	පුස්තකාල එකතු	12
2.6	අධ්‍යාපනය සම්බන්ධ විමර්ශන මූලාශ්‍ර පවත්වා ගෙන යාම	13
2.7	පුස්තකාල සම්පත්	14
2.8	ආයතනයේ අරමුණුව සාපේක්ෂව පුස්තකාල සම්පත් පිළිබඳ අදහස	15
2.9	පුස්තකාල සේවා සම්බන්ධ කටයුතු	16
2.10	පුස්තකාල පොත් අපහරණය	16
2.11	උපදේශක කමිටු පවත්වාගෙන යාම	17
2.12	පුස්තකාල කළමනාකරණයේදී පුස්තකාලයාධිපති/පුස්තකාලය හාර නිලධාරීන් විසින් මූහුණදෙන ගැටුපු	17
2.13	තොරතුරු තාක්ෂණ උපකරණ හාවිත කිරීම හා පුස්තකාල ස්වයංක්‍රීයකරණය	18
2.14	පුස්තකාල සංරක්ෂණය	20
2.15	පුස්තකාල කටයුතු සංවර්ධනය කිරීම කිරීමට අවශ්‍ය පහසුකම්	20
2.16	රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් පුස්තකාල සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය	21
2.17	ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය අපේක්ෂා කරන ලබන මාර්ගෝපදේශ ක්ෂේත්‍ර	22
2.18	පුස්තකාල කාර්යමන්වලයට අවශ්‍ය වන පුහුණු ක්ෂේත්‍රය	23

තෙවැනි පරිච්ඡය - ශ්‍රී ලංකාවේ ගුරු විද්‍යාල පුස්තකාල

3.1	ශ්‍රී ලංකාවේ ගුරු විද්‍යාල පුස්තකාල	27
3.2	ගුරු විද්‍යාල පුස්තකාලවල පුස්තකාලයක බාහිර හා අභ්‍යන්තර පරීක්ෂරය	28
3.3	පුස්තකාල කාර්යමන්වලය	29
3.4	දැනුම සංවිධානය	30
3.5	පුස්තකාල එකතු	30
3.6	අධ්‍යාපනය සම්බන්ධ විමර්ශන මූලාශ්‍ර පවත්වාගෙන යාම	31
3.7	පුස්තකාල සම්පත් සංඛ්‍යාව	32
3.8	පුස්තකාල සේවා සම්බන්ධ කටයුතු	33
3.9	පුස්තකාල පොත් අපහරණය/උපදේශක කමිටු පවත්වාගෙන යාම	33
3.10	තොරතුරු තාක්ෂණ උපකරණ හාවිත කිරීම හා පුස්තකාල ස්වයංක්‍රීයකරණය	34
3.11	පුස්තකාල සංරක්ෂණය	35
3.12	පුස්තකාලය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම්	35

3.13	ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් අපේක්ෂා කරනු ලබන මාර්ගෝපදේශ ක්ෂේත්‍ර සහ පුස්තකාල කාර්යමණ්ඩලයට අවශ්‍ය වන පුහුණු ක්ෂේත්‍ර	36
------	--	----

සිව්වන පරිච්ඡේදය : ගුරු විද්‍යාල /විද්‍යාපිය පුස්තකාල සමික්ෂණය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනය

4.1	සියනැළු ජාතික අධ්‍යාපන විද්‍යාපියය වේයන්ගොඩ	41
4.2	ජාතික අධ්‍යාපන විද්‍යාපියය - ව්‍යුතියාව	42
4.3	පුලතිසිපුර අධ්‍යාපන විද්‍යාපියය - පොලොන්නරුව	43
4.4	ජාතික අධ්‍යාපන විද්‍යාපියය - මධ්‍යකලපුව	44
4.5	මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපියය - පොල්ගොල්ල	45
4.6	ගුරු විද්‍යාලය - මධ්‍යකලපුව	46
4.7	ගුරු විද්‍යාලය - ගම්පොල	47
4.8	ගිරාගම ගුරු විද්‍යාලය - පිළිමතලාව	48
4.9	දරුගා නගර ගුරු විද්‍යාලය - බේරුවල	49
4.10	බලපිටිය ගුරු විද්‍යාලය	50
4.11	ක්ෂේත්‍ර අධ්‍යයනය ඇසුරින් ලබාගත් නිගමන	51

පස්වන පරිච්ඡේදය : නිරදේශ

5.1	සාරාංශය	55
5.2	නිරදේශ හා නිගමන	58
5.2.1	පුස්තකාල ගොඩනැගිල්ල සහ බාහිර පරිසරය	58
5.2.2	පුස්තකාල කාර්යමණ්ඩලය	58
5.2.3	ග්‍රන්ථ විද්‍යාත්මක සංවිධානය	59
5.2.4	දැනුම සම්පත් හා එකතුව	59
5.2.5	පුස්තකාල සේවා	60
5.2.6	තොරතුරු තාක්ෂණ උපකරණ හාවිතය	61
5.2.7	පුස්තකාල සංරක්ෂණය	61

ආක්‍රිත ග්‍රන්ථ නාමාවලිය 63

අමුණුම් 01	: අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල නාමාවලිය
අමුණුම් 02	: ගුරු විද්‍යාල පුස්තකාල නාමාවලිය
අමුණුම් 03	: ගුරු විද්‍යාල / අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල සමීක්ෂණය පිළිබඳ ප්‍රශ්නාවලිය

පළමු පරිචේදය

හැඳින්වීම

1.1 අධ්‍යාපනයේ පසුබිම

ගුරුවරයාට තම කටයුතු කාර්යක්ෂමව හා එලදායීව ගුණාත්මක මට්ටමකින් යුතුව ඉටු කිරීමට නිසි පූහුණුවක් හා මග පෙන්වීමක් අවශ්‍ය අතර එම පූහුණුව ලබා දෙන්නේ ගුරු අධ්‍යාපනය තුළිනි. මෙම පූහුණුව වර්තමානයේදී විවිධ මට්ටමවලින් සමන්වීත පාඨමාලා ඔස්සේ විශ්වවිද්‍යාල, ගුරු විද්‍යාල, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන විද්‍යාලීය, ව්‍යවත විශ්වවිද්‍යාලවල හා ගුරු මධ්‍යස්ථානවලින් සිදු වේ. ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනයට දීර්ඝ ඉතිහාසයක් ඇතේ. නමුත් ගුරු අධ්‍යාපනය විධීමත් ලෙස ආරම්භ වන්නේ මහින්දාගමනායෙන් පසු ඇති වන බොද්ධාගමික පිරිවෙන් කේත්ද කොටගෙනය. එම අධ්‍යාපන ක්‍රමය පෘතුගිසීන්ගේ පැමිණීමත් සමග වෙනස් වන අතර මිශනාරී පූජකයින් ගුරුවරු ලෙස අධ්‍යාපන කටයුතු සඳහා සම්බන්ධ වේ. ලන්දේසී යුගයේදී ඔවුන් විසින් ගුරු පූහුණුව සඳහා සෙමනෙරි නම් ආයතනය පිහිටුවන ලදී. 1690 දී පළමු ලන්දේසී සෙමනෙරිය ගුරුවරුන් ලෙස දෙමළ තරුණයන් පූහුණු කිරීම ආරම්භ කර ඇත, (මතාව්, 1069: 292). ලන්දේසීන්ගෙන් පසු ලංකාවට පැමිණී ඉංග්‍රීසීන් මෙරට අධ්‍යාපනය දියුණු කිරීමට සහ ගුරුවරුන් පූහුණු කිරීමට වැඩසටහන් රෝගි ක්‍රියාත්මක කර තිබේ. ඉංග්‍රීසීන් විසින් කොළඹ, ගාල්ල, මහනුවර පුදේශ ආශ්‍රිතව ගුරුවරු පූහුණු කිරීම සඳහා සාමාන්‍ය පාසල් පිහිටුවීම ඉන් එක් වැඩසටහනකි.

ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය සඳහා පළමුවෙන්ම බිජිව් පාසල 1903දී කොළඹ ආරම්භ කළ අතර පසුව එය මහරගම ගුරු විද්‍යාලය බවට පත් වය. 1919 දී සිංහල ගුරුවරුන් පූහුණු කිරීම සඳහා හෙනරත්ගෙබ ගුරු විද්‍යාලය ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා වැදගත් මෙහෙවරක් ඉටු කළ අධ්‍යාපන අමාත්‍යාචාර්යකු වූ සි. බිඩිලිව්. බිඩිලිව්. කන්නන්ගර මහතා ගුරු විද්‍යාල ආරම්භ කර ගුරුවරුන්ට ලබා දෙන පූහුණුව විධීමත් සහ පූජල් කිරීමට කටයුතු කර තිබේ. විශ්වවිද්‍යාල මගින් උපාධි ගුරුවරුන් බිභින් කිරීමට පාඨමාලා ආරම්භ කරන තෙක් ගුරුවරුන් පූහුණු කිරීමට තිබූ ප්‍රධාන ආයතනය මෙම ගුරු විද්‍යාල පද්ධතියයි. මිරිගම, වැලිසර, මහනුවර හා විරකැරිය වැනි ගුරු විද්‍යාල 1940 දෙකය වන විට ආරම්භ කරන ලද අතර ඒවායේ ප්‍රායෝගික කටයුතු පිළිබඳ ගුරුවරුන්ට අත්දැකීම් ලබා දීමට තේවාසික පාඨමාලා ක්‍රියාත්මක කර ඇත. 1956 දී පිරිවෙන් ගුරුවරු පූහුණු කිරීම සඳහා වෙන්වූ ගුරු විද්‍යාලයක් රත්මලානේ ආරම්භ කිරීමද වැදගත් සිදුවීමකි. වඛත්තීය අධ්‍යාපනයට අමතරව ඉංග්‍රීසී, ගණිතය, විද්‍යාව වැනි විෂයයන් පූහුණු කිරීමට ද මෙම විදුහල් විසින් පියවර ගෙන තිබේ. 1960 දී ආධාර ලබන ගුරු විදුහල් රෝගට පවරා ගැනීම, 1975 කොළඹ විශ්වවිද්‍යාලයිය අධ්‍යාපන පියය ආරම්භ කිරීම, 1983 ජාතික අධ්‍යාපන ආයතනය දුරස්ථ්‍රී ගුරු පූහුණු පාඨමාලා ආරම්භ කිරීම, 1985 පූර්ව සේවා ගුරු පූහුණුව සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාලීය ආරම්භ කිරීම ගුරු අධ්‍යාපන විකාශනයේ වැදගත් සන්ධිස්ථාන වේ.

ගුරුවරුන් තුළ නිපුණතා සංවර්ධනය කිරීම අධ්‍යාපන විද්‍යාලීයවල ප්‍රධාන අරමුණ වන අතර අධ්‍යාපන පද්ධතියේ ගැටුපු හඳුනාගැනීම, එතෙක් ක්‍රියාත්මක වූ ගුරු විද්‍යාල විසින් පවත්වාගෙන එනු ලැබූ පූහුණුව සහ අධ්‍යාපනය වඩා විධීමත් මට්ටමකට පත් කිරීම හා කාලීකාවාර්යවරුන්ගේ වඛත්තීය සංවර්ධනය සෙසු අරමුණු ලෙස දැක්වීය හැකිය (1986 අංක 30 දරන අධ්‍යාපන විද්‍යායතන පනත).

“සැමට ගුණාත්මක හා සමාන අන්තර්කරණ අධ්‍යාපන ප්‍රවේශයන් සහතික කිරීම මෙන්ම යාව්ත්ව ඉගෙනුම ප්‍රවර්ධනය කරන අවස්ථා සැපැයීම” ගේලිය තිරසර සංවර්ධන අරමුණුවල (SDG , 2015-2030) අධ්‍යාපනය සඳහා වන ප්‍රධාන අරමුණක් ලෙස දැක්වා ඇතේ. අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පූර්ව ලමා වියේ සිට ප්‍රාථමික, ද්විතීක, තාතික හා තාක්ෂණික මෙන්ම වඛත්තීය යන සැම අධ්‍යාපනික අවධියක්ම ආවරණය වන ලෙස අර්ථ දැක්වීම, අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම, ස්ථීර පුරුෂ හාවය, වයස, ජාතිය, ආබාධිත බව වැනි කිසිදු හේදයකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම, අධ්‍යාපනයේ පවතින ප්‍රාදේශීය ව්‍යුමතා ඇතුළු සියලු විෂමතා තුරන් කිරීම හා අධ්‍යාපනය සඳහා ආයෝජන ඉහළ නැංවීම මෙම ගේලිය අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඉටු කළ යුතු වේ. විධීමත් හා නොවිධීමත් අධ්‍යාපන ක්‍රියාවලිය ඔස්සේ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී තොරතුරු හා දැනුම වෙත පිවිසීමේ හැකියාව සහ ඒවා එලදායී ලෙස

හාවිත කිරීම අධ්‍යාපනයේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වේ. මේ අනුව තොරතුරු, සම්පත් හා සේවා පරිහරණයේදී මෙන්ම ලබාදීමේදී ප්‍රස්තකාල පහසුකම් සැපයීම බෙහෙවින් ප්‍රයෝගනවත් වේ. විධිමත් අධ්‍යාපනයට සහාය වීමට ප්‍රමාණවත් ප්‍රස්තකාල පහසුකම් හිමිවීම හා එම සේවාවන් වෙත ප්‍රවිශ්‍ය වීමේ හැකියාව සළකාබැඳිය යුතු ප්‍රධාන කරුණක් වේ.

ශ්‍රී ලංකාවේ පූර්ව සේවා ගුරු අධ්‍යාපනය (Pre -Service Teacher Education) පිළිබඳ වගකීම පැවරී ඇති ආයතන අතර අධ්‍යාපන විද්‍යාපියවලට විශේෂ තැනක් හිමි වේ. දැනට දශක ගණනාවක සිට සැලකිය යුතු ගුරුවරු ප්‍රමාණයක් මෙරට අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කිරීමට විද්‍යාපිය කටයුතු කර ඇත. පාසල්වල සේවයේ නියුත තුපුහුණු ගුරුවරුන් වෙනුවෙන් ගුරු ප්‍රහුණුවීම ලබාදෙන ගුරු විද්‍යාල මගින් අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සපයයි. එම දායකත්වය වෙනුවෙන් මෙම ආයතනය තුළ පිහිටුවා ඇති ප්‍රස්තකාල ඉටු කරන සේවය ද අමතක කළ නොහැකිය. ඒ බව අධ්‍යාපන විද්‍යාපිය හා ගුරු විද්‍යාල ප්‍රස්තකාලවල අරමුණු පිළිබඳ විමසීමේදී අවබෝධ කරගත හැකිය.

- අධ්‍යාපනය හදාරනු ලබන ප්‍රහුණු ගුරු සිසුන්ගේ හා අධ්‍යයන කාර්යම්බලයේ සුබසිද්ධිය උදෙසා ප්‍රස්තකාල ආරම්භ කිරීම.
- සහාපති / විදුහල්පති විසින් ප්‍රස්තකාලය සඳහා කාර්යම්බලය අනුයුත්ත කිරීම.
- කළීකාවාර්යවරුන් හා ප්‍රහුණු ගුරු මණ්ඩලයේ උසස් අධ්‍යාපනික කාර්යසාධනයන් ලගා කර ගැනීම උදෙසා සතියේ දිනවල හා විභාග පැවැත්වෙන කාලීමාව තුළ ප්‍රස්තකාලය විවතව තැබීම.
- අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සහිතව සහාපති/ විදුහල්පති විසින් නම් කරනු ලබන කමිටු හරහා ප්‍රස්තකාලය වෙත සුදුසු පොත්පත් මිලදී ගැනීම, අධ්‍යයන කාර්යම්බලයේ හා ප්‍රහුණු ගුරු සිසුන්ගේ තොරතුරු අවශ්‍යතා සැපිරීමට අවශ්‍ය කුමෝපායන සැලසුම් සම්පාදනය කිරීම.
- ප්‍රස්තකාලය මනා උපයෝගිකාවයකික් යුතුව පවත්වාගෙන යාම සඳහා උප සහාපති/නියෝජ්‍ය විදුහල්පති, කළීකාවාර්යවරු, පියාධිපතිවරු හා ප්‍රහුණු ගුරු සිසුන්ගේ සහයෝගයෙන් කටයුතු කිරීම.

1.2 අධ්‍යයනයේ වැදගත්කම

තොරතුරු වෙත ප්‍රවේශවීම හා ඒවා අවබෝධ කරගැනීම මූලික මානව අයිතිවාසිකමක් ලෙස හඳුනාගත හැකිය. මේ වෙනුවෙන් තොරතුරු එක්ස් කිරීම, සංවිධානය කිරීම, බොහෝරීම මෙන්ම පුළුල් පරාසයක තොරතුරු සම්පත් වෙත ප්‍රවේශ මාරුග සැපයීම ප්‍රස්තකාල විසින් ඉටු කරනු ලැබේ. මුද්‍රිත හා වෙනත් තොරතුරු මාධ්‍යවල අඩංගු දැනුමට පිවිසීමට මෙන්ම විධිමත් නොවිධිමත් අධ්‍යාපනයට සහාය වීමට සැමට හාවිත කළ හැකි ආයතනය ප්‍රස්තකාලයයි. ගුරු අධ්‍යාපනය ලබාදීම සම්බන්ධ ප්‍රධාන ආයතනය වන ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපිය ආශ්‍රිත ප්‍රස්තකාල, ප්‍රහුණුලාභ ගුරු සිසුන්, අධ්‍යයන හා අනධ්‍යන කාර්යම්බලය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රස්තකාල පද්ධතිය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ නැව්‍යකරණය වන ස්වභාවයක් හඳුනාගත හැක. ජාතික ප්‍රස්තකාලය, මහජන ප්‍රස්තකාල, විශේෂ ප්‍රස්තකාල, ආයතනික ප්‍රස්තකාල හා පර්යේෂණ ප්‍රස්තකාල ලෙස එම ක්ෂේත්‍ර ප්‍රස්තකාල හඳුනාගත හැක. මෙම ප්‍රස්තකාල පද්ධතියේ නැව්‍යකරණයත් සමඟ මෙම ආයතන ද්විත්වයට අයත් ප්‍රස්තකාල පද්ධතියේ සංවර්ධනයක් සිදු වී කිවේද යන්න විමසා බැඳීම වැදගත්ය. මිට අමතරව ශ්‍රී ලංකාවේ ගුරුවිද්‍යා සහ අධ්‍යාපන විද්‍යාපිය ප්‍රස්තකාල පිළිබඳව තොරතුරු රස් කිරීමට ප්‍රවමාණවත් සාධිකාර මූලාශ්‍ර නොතිබීම, ශ්‍රී ලංකාවේ ගුරුවිද්‍යාල සහ අධ්‍යාපන විද්‍යාපිය ප්‍රස්තකාල පිළිබඳව සම්ක්ෂණයක් මැත කාලයේ සිදු කර නොතිබීම, මෙම ප්‍රස්තකාල පද්ධතියේ සේවාවන්ගේ තත්වය හා ගුණාත්මකභාවය පිළිබඳව අවබෝධ කරගැනීම වැනි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කළ හැකිය.

1.3 අධ්‍යයනයේ අරමුණු

ප්‍රධාන අරමුණු

ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාලවල වර්තමාන තත්ත්වය හඳුනා ගැනීම.

උප අරමුණු

- ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපිය ආසිත පුස්තකාලවල තොරතුරු ඇතුළත් නාමාවලියක් සම්පාදනය කිරීම.
- පුස්තකාලවල හොතික තත්ත්වයන් සහ ගැටලු හඳුනාගැනීම.
- පුස්තකාල කාර්යමණ්ඩලය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම.
- ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපිය ආසිත පුස්තකාලවල කළමනාකරණ ගැටලු හා දුර්වලතා සොයැබැලීම හා රට අවශ්‍ය විසඳුම්/යෝජනා ඉදිරිපත් කිරීම.
- පුස්තකාල පද්ධතියේ සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර ද හඳුනා ගැනීම හා ඒ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රෙලේඛන සේවා මණ්ඩලයට සහ වෙනත් ආයතනවලට දායක විය හැකි ආකාරය හඳුනා ගැනීම.
- පුස්තකාල පද්ධතිය නගා සිටුවීම සඳහා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීම හා යෝජනා / තිරදේශ ඉදිරිපත් කිරීම.

1.4 පර්යේෂණ ක්‍රමවේදය

මෙම සමික්ෂණය සඳහා ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල 27ක් වෙත පූර්ණාවලි යොමු කර තොරතුරු ලබා ගන්නා ලදී. ගුරු විද්‍යාල 08කින් සහ විද්‍යාපිය 19කින් තොරතුරු ලබාගත් අතර ගම්පොල ගුරු විද්‍යාලය සතුව දැනට පුස්තකාලයක් නොමැති බැවින් ඉතිරි සියලු පුස්තකාල ආවරණය වන පරිදි තොරතුරු ලබා ගන්නා ලදී.

මෙට අමතරව තෝරාගත් පුස්තකාල කිහිපයක් නිරීක්ෂණය මගින් දත්ත රස් කරගත් අතර ලබාගත් දත්ත ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව විශ්ලේෂණය කරන ලදී. දත්ත විශ්ලේෂණය සඳහා SPSS මෘදුකාංගය යොදාගත් අතර වගු, රුප සටහන් හා පුස්ථාර මගින් දත්ත ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.


1.5 අධ්‍යයන ක්ෂේත්‍ර

- පුස්තකාලයක බාහිර හා අනුෂ්තර පරිසරය
- පුස්තකාල කාර්යමණ්ඩලය
- ග්‍රේණිගත කිරීම
- සම්පත් සංවිධානය
- පුස්තකාල කළමනාකරණය
- තොරතුරු තාක්ෂණය හාවිතය
- පුස්තකාල සංරක්ෂණය
- පුස්තකාල සේවා වැඩි දියුණු කිරීම සඳහා ජාතික පුස්තකාලයේ කාර්යභාරය
- නිගමන, විසඳුම් හා යෝජනා

දෙවන පරිචීපේදය

ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන
විද්‍යාලීය ප්‍රස්ථානය

Location of National Colleges of Education - Sri Lanka




රුප සටහන අංක 2.1 : ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාලීයවල ව්‍යාප්තිය

2.2 ජාතික අධ්‍යාපන විද්‍යාලීය පුස්තකාලයක බාහිර හා අභ්‍යන්තර පරිසරය

මිනැම සේවාවක් පවත්වාගෙන යාමේදී අදාළ සේවාව පවත්වා ගෙන යනු ලබන ස්ථානය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. විශේෂයෙන් පුස්තකාල සේවා පවත්වා ගෙන යාමේදී රට සූයුෂු ගොඩනැගිල්ලක් තිබීම අතියින් වැදගත්ය. ජාතික අධ්‍යාපන විද්‍යාලීය පුස්තකාල පිළිබඳ සිදු කරනු ලැබූ සමික්ෂණයට අනුව එම පුස්තකාල ප්‍රමාණය හා පිහිටීම සම්බන්ධයෙන් දත්ත රස් කරන ලදී.

රුප සටහන අංක 2.2: පුස්තකාලය සඳහා වෙන් වූ පුස්තකාල ගොඩනැගිල්ලක් පවත්වාගෙන යාම




මූලාශ්‍රය: සමික්ෂණ දත්ත

රුප සටහන අංක 2.2 අනුව අධ්‍යාපන විද්‍යාලීය 17ක පුස්තකාල සඳහා වෙනම ගොඩනැගිල්ලක් පවතින තමුන් යාපනය, නිවිටුව හා සාරිපුත්ත යන විද්‍යාලීයවල, ප්‍රධාන ගොඩනැගිල්ලේ කොටසක් ලෙස පුස්තකාලය පවත්වාගෙන යනු ලබයි. ගොඩනැගිල්ලේ ඩීම් ප්‍රමාණය ආසන්න වගයෙන් ගණනය කළ විට වර්ග අඩ් 600ක හෝ රට අඩු ප්‍රමාණයේ පුස්තකාල 02ක් (වයඹ හා ගාල්ල අධ්‍යාපන විද්‍යාලීය පුස්තකාල) හඳුනාගත හැකි විය. වර්ග අඩ් 3500ක් හෝ රට වැඩි ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් සහිත පුස්තකාල 08ක් ඇති අතර සියනෑ අධ්‍යාපන විද්‍යාලීය පුස්තකාල ගොඩනැගිල්ල වර්ග අඩ් 6440ක් සමන්විතය.

සමික්ෂණයට අනුව ඒ ඒ පුස්තකාලයේ ඉඩකඩ ප්‍රමාණය සම්බන්ධයෙන් පුස්තකාලයාධිපතිගේ / පුස්තකාලය හාර නිලධාරියාගේ මතය විමසා බැඳු අතර බහුතරයක්, එනම් 52.9% ප්‍රකාශ කර සිටියේ පුස්තකාල ඉඩකඩ තරමක් ප්‍රමාණවත් බවයි. 29.4%ක් ප්‍රකාශ කර සිටියේ ඉඩකඩ ප්‍රමාණය තම සේවාවන් හා කටයුතු සිදුකරගෙන යාමේදී ප්‍රමාණවත් නොවන බවයි. පිළිවෙළත් 11.8%ක් හා 5.9%ක් පුස්තකාලයේ ඉඩ ප්‍රමාණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් හා ඉතා ප්‍රමාණවත් ලෙස සඳහන් කර තිබේ.


රුප සටහන අංක 2.3: පුස්තකාලයේ ඉඩ ප්‍රමාණය පිළිබඳ පුස්තකාලයාධිපති /පුස්තකාලය හාර නිලධාරියාගේ මතය



මූලාශ්‍රය : සමීක්ෂණ දත්ත

එකවර පුස්තකාලය පරිහරණය කළ හැකි පායක සංඛ්‍යාව පිළිබඳ ලබාගත් තොරතුරුවලට අනුව අවම අයය වන පායකයන් 20කට පමණ ඉඩක් පහසුකම් සපයා ඇති පුස්තකාලය වන්නේ මහරගම අධ්‍යාපන විද්‍යාලීය පුස්තකාලයයි. වැඩිම අයය ලෙස වාර්තා වන්නේ 150කට ආසන්න පායක ප්‍රමාණයක් වන අතර එම ප්‍රමාණය වාර්තා වන්නේ පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යාලීය පුස්තකාලය ආශ්‍රිතවයි. එසේම මෙම පුස්තකාල සියල්ලේ මධ්‍යම අයයක් ලෙස පුස්තකාලය හාවිත කරනු ලබන පායක සංඛ්‍යාව ලෙස පායකයන් 75ක පමණ අයයක් හඳුනාගත හැකි වේ.

රුප සටහන අංක 2.4 : පුස්තකාලය පරිහරණය කරනු ලබන පායක සංඛ්‍යාව



මූලාශ්‍රය : සමීක්ෂණ දත්ත

2.3 පුස්තකාල කාර්යමණ්ඩලය

අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල කාර්යමණ්ඩලය පිළිබඳ සළකාබැඳීමේදී පුස්තකාල කාර්යමණ්ඩල තනතුර, ශේෂිය, ස්ත්‍රී /පුරුෂහාවය හා වයස යන කරුණු අවධානයට යොමු කරන ලදී. ඒ අනුව අධ්‍යාපන විද්‍යාපිය 19ක් අතරින් 13ක, එනම් උග්‍ර, හාපිටිගම, රුහුණ, මඩකලපුව, ගාල්ල, ගිරාගම, මහවැලි, නිල්වලා, පස්දුන්රට, සාරිප්ත්ත, සියනැශ, ශ්‍රී පාදය හා දර්ගානගරය යන පුස්තකාලවල ස්ථීර පුස්තකාලයාධිපතිවරයෙක් රාජකාරී කටයුතු සිදු කරනු ලබයි. අධ්‍යාපනයේ යාපනය, මහරගම, රුවන්පුර හා පුලතිසිපුර යන අධ්‍යාපන විද්‍යාපියවල කළීකාකවරයෙකු, පුස්තකාල සහායකයෙකු හෝ වෙනත් නිලධාරියෙකු පුස්තකාලයාධිපති තනතුරේ රාජකාරී ආවරණය කිරීමට යොදවා ඇත. පේරාදෙණිය අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාලය හාරව කටයුතු කිරීමට නිලධාරියෙකු පත්කර නොමැති බව ද තහවුරු විය. පුස්තකාලයක් නිසිපරදී පවත්වාගෙන යාමේදී පුස්තකාලයේ පැවැත්මට හා ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට ඒ සම්බන්ධව වගකිවයුතු නිලධාරියෙක් නොමැති වීම සේවාවන් පවත්වාගෙන යාමේදී ගැටළු ඇති කරයි.

රුප සටහන අංක 2.5 : පුස්තකාලහාර නිලධාරියාගේ තනතුර

පුස්තකාලය හාර නිලධාරියාගේ තනතුර තනතුරු	ප්‍රමාණය
පුස්තකාලයාධිපති	13
පුස්තකාලය හාර වෙනත් නිලධාරියෙක්	2
ගුරුවරයෙකු	1
කළීකාවාරයවරයෙකු	1
පුස්තකාල සහායක	1
සඳහන් කර නොමැති	1

මූලාශ්‍රය: සම්ක්ෂණ දත්ත

දැනට සේවයේ නියුතු ස්ථීර පුස්තකාලයාධිපතිවරුන්ගේ ශේෂිය පිළිබඳ සළකා බැඳීමේදී පළමු ශේෂියට (I) අයත් පුස්තකාලයාධිපතිවරුන් 08 දෙනෙකු සිටින අතර දෙවන ශේෂියට (II) අයත් පුස්තකාලයාධිපතිවරු 03ක් හා තුන්වන ශේෂියට අයත් පුස්තකාලයාධිපතින් 02 දෙදෙනෙකු සේවය කරන බව අනාවරණය වේ. ස්ත්‍රී පුරුෂ හාවය සැලකීමේදී පුස්තකාලයාධිපතිවරුන් 09ක් හා පුස්තකාලයාධිපතිවරියන් 09 දෙනෙකු සේවයේ තිශ්‍රික්ත වන බව අනාවරණය විය.

වග අංක 2.1 : ස්ත්‍රී/පුරුෂහාවය හා වයස් කාණ්ඩ අනුව පුස්තකාලයාධිපතිවරු ප්‍රමාණය

වයස් කාණ්ඩය	ස්ත්‍රී	පුරුෂ
30-34	-	1
35-39	1	1
40-44	2	-
45-479	1	-
50-54	2	5
55-59	4	1
එකතුව	10	9
සඳහන් කර නොමැති		1

මූලාශ්‍රය: සම්ක්ෂණ දත්ත

පුස්තකාල කාර්යමන්ඩලයේ වයස් මට්ටම් දෙස අවධානය යොමු කරන විට වැඩි පිරිසක් වයස අවුරුදු 5054 වයස් සීමාවේ කටයුතු කරන බව හඳුනාගත හැකිවේ. රට අමතරව වයස අවුරුදු 5559 යන වයස් සීමාවේ පුස්තකාලයාධිපතිවරුන් 05 දෙනෙකු සේවයේ නිරතව සිටි. නිලධාරීන්ගේ අධ්‍යාපන තත්ත්වය දෙස අවධානය යොමු කිරීමේදී මෙම නිලධාරීන් සියලු දෙනා ආ.පො.ස. උසස් පෙළ විභාගය සමත්ව ඇති අතර පුස්තකාල හා විද්‍යාපන විද්‍යා, පැණ්වාත් උපාධි හැඳුරු පුස්තකාලයාධිපතින් 04 දෙනෙකු හඳුනාගත හැකි අතර එම පිරිස හා පිටිගම, මහවැලි, සාරිපුත්ත හා දූරා නගර යන විද්‍යාපිය පුස්තකාලවල සේවය කරයි. පුස්තකාල කාර්යමන්ඩලයේ වෘත්තීය සුදුසුකම් දෙස අවධානය යොමු කිරීමේදී හඳුනාගත හැකිවන්නේ බහුතරයක් පිරිස ශ්‍රී ලංකා පුස්තකාල සංගමය මගින් ප්‍රදානය කරනු ලබන පුස්තකාල හා විද්‍යාපන විද්‍යාව පිළිබඳ ඩිජ්‍යෝලෝජිං හඳුරා ඇති බවයි. රට අමතරව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මන්ඩලය හා ශ්‍රී ලංකා පුස්තකාල සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩිමුළු හා පුස්තකාල සේවය කිහිපයෙන් වූ පුහුණු වැඩිසටහන්වලට සහභාගි වූ පුස්තකාල නිලධාරීන් කිහිපයෙනු හඳුනාගත හැකි වේ. නමුත් නිලධාරීන් වැඩි සංඛ්‍යාවක් අදාළ ක්ෂේත්‍රය තුළ වෘත්තීයමය වශයෙන් වඩා සාර්ථක හා සැලකිය යුතු මට්ටමේ නිපුණතාවයක් ලබා තොමැති බව තහවුරු විය.


2.4 දැනුම සංචාරණය

මෙම සම්ක්ෂණය හරහා අධ්‍යාපන විද්‍යාපියවල දැනුම සංචාරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලදී. පුස්තකාලවලට විවිධ මාර්ගවලින් ලබාගන්නා පුස්තකාල දුව්‍ය, පරිග්‍රහණ ලේඛන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු ලබාගත් අතර අධ්‍යාපන විද්‍යාපිය සියල්ලෙහිම පරිග්‍රහණ ලේඛන පවත්වාගෙන යනු ලබන බව හෙළි විය. පරිග්‍රහණ ලේඛනය පවත්වාගෙන යාමට අමතරව පුස්තකාල 13ක රාක්ක ලැයිස්තු පවත්වාගෙන යන බව හඳුනා ගත හැකි විය.

පත්‍රිකා සූචි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමේදී පුස්තකාල 09ක පත්‍රිකා සූචි පවත්වාගෙන යනු ලබන බව අනාවරණය විය. විද්‍යාපිය පුස්තකාල 19 අතරින් පුස්තකාල 02ක පමණක් එනම් ශ්‍රී පාද හා සියනැ යන පුස්තකාලවල පරිගණක සූචි පවත්වාගෙන යනු ලබන බව හඳුනාගත්ත ද සැලකිය යුතු පුස්තකාල ප්‍රමාණයක (පුස්තකාල 17) ක පරිගණක සූචි නිර්මාණය කර තොමැති බව හඳුනාගත හැකි විය.

ග්‍රන්ථ විද්‍යාත්මක සංචාරණය යටතේ පුස්තකාල විසින් හාවිත කරනු ලබන වර්ගීකරණ ක්‍රමය පිළිබඳව විමසන ලදී. ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල සියල්ලම පොත් වර්ග කිරීම සඳහා බිඟි දැනුම වර්ගීකරණ හාවිත කරන බව අනාවරණය විය.

රුප සටහන අංක 2.6 : ඩිඩ් 21 වර්ගීකරණය හාවිත කරන ප්‍රස්තකාල ප්‍රමාණය



මූලාශ්‍රය: සම්ක්ෂණ දත්ත

ඩිඩ් 21 වර්ගීකරණය ප්‍රස්තකාල 13 ක හාවිත කරන අතර 22 වන සංස්කරණය ව්‍යුනියාව අධ්‍යාපන විද්‍යාපියයේත්, 23 සංස්කරණය සාර්පුත්ත අධ්‍යාපන විද්‍යාපියයේත් හාවිත කරනු ලැබේ. මිට අමතරව ඩිඩ් 21 වර්ගීකරණයේ 18 වන සංස්කරණය මහරගම අධ්‍යාපන විද්‍යාපිය ප්‍රස්තකාලය තුළ තවමත් හාවිත කිරීම විශේෂයෙන් හඳුනාගත හැකි ලක්ෂණයකි. අධ්‍යයනයට අනුව අඩ්‍යාල්වීචෙන, යාපනය හා කෝපායි යන අධ්‍යාපන විද්‍යාපිය ප්‍රස්තකාලවල හාවිතා කරන ඩිඩ් 21 වර්ගීකරණ සංස්කරණය සඳහන් කර නොතිබේ.

මෙම අධ්‍යයනය තුළින් වර්ගීකරණය, සුවිකරණය, පිරිසැකසුම් වැනි තාක්ෂණික සේවා විධිමත් ලෙස පවත්වා ගෙන යාම පිළිබඳව හඳුනාගැනීමට අවශ්‍ය වූ අතර එහිදී හඳුනාගත හැකි වූයේ ප්‍රස්තකාල 19 අතරින් ප්‍රස්තකාල 14ක එම කටයුතු විධිමත් ආකාරයෙන් සිදුවන බවයි. විධිමත් ආකාරයෙන් මෙම කටයුතු සිදු නොවන ප්‍රස්තකාල 05ක් හඳුනාගත හැකිවිය. පුහුණුවීම් ලබා නොදීම, හාජා නිපුණත්වයේ ප්‍රවීනතාවන් නොතිබීම (දුම්ල හාජාවෙන් අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන හා දුම්ල පොත් අන්තර්ගත විද්‍යාපිය ප්‍රස්තකාලයක් ප්‍රස්තකාලයාධිපති සිංහල හාජා මාධ්‍යවන විට අදාළ පොත් /දැනුම/තොරතුරු සංවිධානයේදී හා ඒවා ලබාදීම සම්බන්ධයෙන් ගැටුපු ඇති විම), සම්පත් (හොතික/මානව) ලබා ගැනීමට ඇති අපහසුතාවය හා නිසි මාර්ගෝපදේශනයක් හිමි නොවීම යන කරුණු හේතුවෙන් ප්‍රස්තකාලය තුළ දැනුම සංවිධානයේදී විවිධාකාරයේ බාධා ඇතිවි තිබේ.

2.5 ප්‍රස්තකාල එකතු

පායකයන් විසින් විවිධ අරමුණු තාප්තිමත් කරගැනීම සඳහා ප්‍රස්තකාලය සතු එකතු හාවිත කරයි. ජාතික අධ්‍යාපන විද්‍යා ප්‍රස්තකාලවල පවතින පහසුකම් හා වන්මත් තන්වය දෙස අවධානය යොමු කිරීමේදී එකතු හාවිතය පිළිබඳව ද සලකාබැඳීම වැදගත් වේ. අධ්‍යයනයට අනුව ප්‍රස්තකාල සතු බැහැර දෙන එකතුව, විමර්ශන එකතුව, පුවත්පත් එකතුව, වාර සගරා එකතුව, ප්‍රාදේශීය එකතුව හා ගුවන් දායා එකතුව සම්බන්ධයෙන් අවධානයට ලක් කරන ලදී. ඒ අනුව සියලු අධ්‍යාපන විද්‍යාපිය ප්‍රස්තකාල විසින් බැහැර දෙන එකතුවක් පවත්වාගෙන යන අතර විමර්ශන එකතු හරහා විමර්ශන සේවාව ත්‍රියාත්මක කරයි. ප්‍රස්තකාල 19 අතරින් උග්‍ර අධ්‍යාපන විද්‍යාපියය හැර අනෙකුත් සියලුම ප්‍රස්තකාල විසින් පුවත්පත් එකතු පවත්වාගෙන යනු ලැබේ.


පුස්තකාල 15ක වාර සගරා එකතුව පවත්වාගෙන යන අතර රැවන්පුර පුස්තකාලය විසින් වාරසගරා එකතුවක් පවත්වාගෙන නොයන බව සඳහන් කර තිබේ. එමෙන්ම දරුණ නගරය, නිල්වලා සහ සාරිපුත්ත යන විද්‍යාපිය පුස්තකාල මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැත. සියලු පුස්තකාල අතරන් 47%ක ප්‍රතිශතයක් ගුව්‍ය දැකා එකතු පවත්වාගෙන යන අතර 32% ක ප්‍රතිශතයක් මෙම එකතුව පවත්වාගෙන නොයන බව සඳහන් කර ඇත. 25%ක ප්‍රමාණයක් මේ සඳහා පැහැදිලි පිළිතුරක් ලබා දී නොමැත.

ඉහත සඳහන් කරන ලද එකතුවලට අමතරව ඒ ඒ පුස්තකාල විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් එකතු ද තිබේ. අඩ්‍යාපන විද්‍යාපිය පුස්තකාලය තුළ ගුරු මාර්ගෝපදේශ එකතුවක් සහ පේරාදෙණිය පුස්තකාලය විසින් පරෝධීය කාති එකතුවක් පවත්වාගෙන යනු ලබන බව ද හඳුනාගත හැකි විය.

2.6 අධ්‍යාපනය සම්බන්ධ විමර්ශන මූලාශ්‍ර පවත්වාගෙන යාම

අධ්‍යාපන විද්‍යාපිය තමන්ගේ මූලික අරමුණ මස්සේ කාර්යභාරයන් හා වගකීම් පෙළගස්වන විට හඳුනාගත හැක්කේ ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනය තුළ අධ්‍යාපන විද්‍යාපිය පුමුබස්ථානයක් ලබා ගන්නා බවයි. ඒ අනුව අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාලවල වර්තමාන තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගැනීමේදී අධ්‍යාපනය සම්බන්ධ විමර්ශන මූලාශ්‍ර එකතු පවත්වාගෙන යාම එහි අධ්‍යාපන කටයුතු වල නියැලෙන ශිෂ්‍ය/ශිෂ්‍යාවන් ආවර්ය මණ්ඩලය වෙත විශාල පිටිවහලක් වේ. ඒ අනුව අධ්‍යාපන විද්‍යාපියවලදී භාවිතයට ගැනෙන අධ්‍යාපන විමර්ශන මූලාශ්‍ර ලෙස ඒ ඒ විෂය සඳහා වන විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පෙළපොත්, අතිරේක කියවීම් පොත් හා ඉගෙනුම් ආධාරක සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.

රැඟ සටහන අංක 2.7 : අධ්‍යාපනය සම්බන්ධ විමර්ශන මූලාශ්‍ර පවත්වාගෙන යාම



මූලාශ්‍රය: සම්ක්ෂණ දත්ත


මෙම පුස්තකාල තුළ අන්තර්ගත විෂය නිර්දේශ එකතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට හඳුනාගත හැකි වන්නේ ජේරාදෙණිය අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාලය හැර අනෙකුත් සියලුම පුස්තකාලවල විෂය නිර්දේශ එකතුවක් පවත්වාගෙන යන බවයි. සියලුම විද්‍යාපිය විසින් ගුරු මාර්ගෝපදේශ එකතුවක්, විමර්ශන මූලාශ්‍ර ලෙස පවත්වා ගෙන යයි.

පුස්තකාලය සතු පෙළ පොත් එකතු සම්බන්ධයෙන් ද තොරතුරු ලබාගත් අතර ඒ අනුව සියලුම අධ්‍යාපන විද්‍යාපීඩ පුස්තකාලවල පෙළ පොත් එකතුවක් පවත්වාගෙන යනු ලබන අතරම අතිරේක කියවීම් පොත්ද අධ්‍යාපන විමර්ශන මූලාශ්‍ර යටතේ පවත්වාගෙන යනු ලබන බවයි. අධ්‍යාපන විමර්ශන යටතේ ඉගෙනුම් ආධාරක සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ අතර පුස්තකාල 19 අතරින් පුස්තකාල 11ක ඉගෙනුම් ආධාරක එකතු මෙලෙස පවත්වාගෙන යනු ලබන අතර පස්දුන්රට, ව්‍යුහියාව, වයඹ පුස්තකාලවල එම සේවා පවත්වාගෙන නොයන අතර දරුණා නගරය, මහවැලි, පළතිසිපුර, සියනැං හා ශ්‍රී පාද යන පුස්තකාල විසින් මෙම එකතුව පවත්වාගෙන යැම සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැතු.

2.7 പ്രജ്ഞതകാല ചമിപന് സംബന്ധം

පුස්තකාල සේවාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ මුදිත හා මුදිත නොවන සියලුම මාධ්‍ය පුස්තකාල සම්පත් ලෙස හැඳින්විය හැකිය.

රුප සටහන අංක 2.6 : ප්‍රස්තකාලවල අන්තර්ගත පොත් ප්‍රමාණය



ලේ අනුව විවිධ පරාසයන්ගෙන් යුත්ත්ව මෙම ප්‍රස්ථකාලය සතුව පොත් එකතු පවත්වාගෙන යනු ලැබයි. ලබාගත් තොරතුරුවලට අනුව අවම පොත් සංඛ්‍යාව වන 7,714 සිට වැඩිම පොත් එකතුව ලෙස 52,397ක රෝත් ප්‍රමුණයෙන් දක්වා පුරුෂයෙන් තිබූ රෝත් එකතුව ප්‍රතිත්වාගෙන යුති.

අවම පොත් එකතුවක් මගරගම අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාලයේ දක්නට ලැබේ. එම එකතුවේ ප්‍රමාණය පොත් 7,714 කි. වැඩිම පොත් ප්‍රමාණය වන 52,397ක් මහවලී අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාලය සිතු වේ. පොත් 20,000ක පරාසය තුළ පේරාදෙණිය (11,000), දරුණ නගරය (16,186), මධ්‍යකළපුව (16,740) හා යාපනය කේපායි (20,000) විද්‍යාපියවල පවත්වාගෙන යනු ලබයි. පොත් 20,000 සිට 30,000 දක්වා පරාසය තුළ රුවන්පුර (23,385), පස්දුන්රට (25,000), අච්චාලවිවෙන (25,282), පුලතිසිපුර (27,200) හා වයඹ(30,000) විද්‍යාපියවල පවත්වාගෙන යනු ලබයි. පොත් 30,000 40,000ක පරාසය තුළ සියනෑ (30,137), වුවනියාව (30,389), ශ්‍රී පාද (32,000), සාරිපුත්ත (35,000), රුහුණ (37,257) හා භාපිටිගම (40,000) යන විද්‍යාපියවල පොත් ප්‍රමාණයක් තිබේ.

පොත් ප්‍රමාණය 40,000ට වැඩි පුස්තකාල පිළිබඳව අවධානය යොමු කිරීමේදී පොත් 46,000ක ප්‍රමාණයක් නිශ්චලා විද්‍යාපිය පුස්තකාලයේ පවත්වාගෙන යනු ලබන අතර වැඩිම පොත් ප්‍රමාණයක් සහිත පුස්තකාලය ක්‍රියාත්මක වන්නේ පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යාපියය විසිනි. එම ප්‍රමාණය 52,397 කි. ශිෂ්‍ය සංඛ්‍යාවට අනුපාතිකව මෙම විද්‍යාපිය පුස්තකාල සතු පොත් ප්‍රමාණය පිළිබඳව සළකා බැලීමේදී වැඩිම පොත් ප්‍රමාණය (52,397) හා වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව (1,248) හඳුනාගත හැකි වන්නේ මහවැලි අධ්‍යාපන විද්‍යාපියය තුළය. අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් (100) අධ්‍යාපනය හඳුරණ සාර්ථක්ති අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාලය සතුව පොත් 35,000කට ආසන්න ප්‍රමාණයක් පවතී.


යම කිසි මට්ටමකින් වාරසගරා හා පුවත්පත් ලබා ගැනීම පුස්තකාල විසින් සිදු කරන බවත්, විශේෂයෙන්ම පුවත්පත් ලබා ගැනීමේදී සති අන්ත ප්‍රධාන පුවත්පත් කෙරෙහි බොහෝ පුස්තකාල විසින් අවධානය යොමු කර තිබෙන අතර පුවත්පත් කැපුම් සේවාවන් ද පවත්වාගෙන යනු ලබන පුස්තකාල ද හඳුනාගත හැකි වේ.

ගුවන, දායා මාධ්‍ය (කැසට්, සූක්ෂ්ම සේයාපට, ජායා පත්‍ර, සංුළුක්ත තැටි, CD/DVD) හාවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී හඳුනාගත හැකි වන්නේ එහි හාවිතය සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පවතින බවයි.

2.8 ආයතනයේ අරමුණට සාපේක්ෂව පුස්තකාල සම්පත් පිළිබඳ අදහස

අධ්‍යයනය කුළුන් මෙම ආයතනයන්හි අරමුණුවලට සාපේක්ෂව පුස්තකාලයේ පවතින සම්පත් පිළිබඳව අදහස් විමසා බැලීමක් සිදු කරන ලදී.

රුප සටහන අංක 06 : ආයතනයේ අරමුණට සාපේක්ෂව පුස්තකාල සම්පත් පිළිබඳ අදහස



මූලාශ්‍රය: සමීක්ෂණ දත්ත

එම අනුව පුස්තකාලයේ හාවිත වන සම්පත්වල ප්‍රමාණාත්මකභාවය පිළිබඳව පුස්තකාලයාධිපති/පුස්තකාලය හාර නිලධාරියාගේ අදහස් විමසා බැඳු අතර පුස්තකාල සියල්ල අතරින් 68.5% ක් ප්‍රතිගතයක් එනම් පුස්තකාල 13ක් ආයතනයේ අරමුණට සාපේක්ෂව පුස්තකාලයේ සම්පත් තරමක් ප්‍රමාණවත් වන බවත්, 10.5%ක එනම් පුස්තකාල 02 ක් පමණක් පුස්තකාල සම්පත් ප්‍රමාණවත් බව දක්වා ඇත. දරුණු නගරය, සාර්ථක්ති, ශ්‍රී පාදය හා වයඹ යන පුස්තකාල විසින් එනම් 21.1%ක් ආයතනයේ අරමුණට අදාළව පුස්තකාල සම්පත් ප්‍රමාණවත්ව තොමැති බව ප්‍රකාශ කර තිබේ.

2.9 පුස්තකාල සේවා සම්බන්ධ කටයුතු

පුස්තකාල මගින් ශිෂ්‍ය/ශිෂ්‍යවන් හා කාර්යමණ්ඩලය වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන සේවාවන් සම්බන්ධව ද විමසීමේදී සැම පුස්තකාලයක්ම බැහැරදෙන සහ විමර්ශන සේවය ක්‍රියාත්මක කරන බව සඳහන් කර තිබේ. රට අමතරව මඩකලපුව, භාපිටිගම, මහරගම, මහවැලි, පස්ද්‍රන්රට, රුවන්පුර, ශ්‍රීපාද හා ව්‍යුතියා යන පුස්තකාල විසින් ජායාලිපතන් සේවාව පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම පුලේඛන සේවා පිළිබඳවද අධ්‍යයනය කළ අතර එහිදී හඳුනාගත හැකි වූයේ පුස්තකාල 19 අතරින් පුස්තකාල 06ක පමණක් එම සේවා ක්‍රියාත්මක වන බවයි. අන්තර් පුස්තකාල පිරුළු සේවාව කිසිදු පුස්තකාලයක් විසින් පවත්වාගෙනයාමට කටයුතු නොකිරීම විශේෂ ලක්ෂණයකි. සැම පුස්තකාලයක්ම සාමාන්‍යයෙන් දිනපතා විවෘතව තබන අතර සාමාන්‍ය රාජකාරී වේලාව පෙ.ව. 8.15 සිට පෙ.ව. 4.30 කාලසීමාව වේ.

වර්තමානය වනවිට රාජ්‍ය, රාජ්‍ය නොවන හා පොදුගලික යන සේවාවන් සපයන ඕනෑම ආයතනයක් සම්බන්ධ පවතින පහසුකම් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ආයතන පරිශ්‍ය වෙත ප්‍රවේශවීමේ පහසුකම් සලසා තිබේ එම ආයතනය/ආයතන පිළිබඳව කාර්යක්ෂමතාවය හා සේවය ඇගයීමේදී විශේෂයෙන් සලකා බලනු ලබයි. ඒ අනුව අධ්‍යයනයට ලක් කරනු ලබන විද්‍යාපිය පුස්තකාල අතරින් නිල්වලා හා පුලතිසිපුර යන පුස්තකාලවල පමණක් ගාරීරික අපහසුතා ඇති පායකයින්ට පුස්තකාලය වෙත ප්‍රවේශවීමේ පහසුකම් සපයා තිබේ.

අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල පායක ප්‍රජාව ප්‍රධාන වශයෙන් කළීකාවාර්යවරුන්, ශිෂ්‍යයන් හා සේසු කාර්යමණ්ඩලයෙන් සමන්විත වේ. ඒ අනුව මෙම පුස්තකාල සතු මුළු ලියාපදිංචි පායක ප්‍රමාණය දෙස අවධානය යොමු කිරීමේදී වැඩිම කාර්යමණ්ඩලයිය පායක ප්‍රමාණය මහවැලි විද්‍යාපිය පුස්තකාලය සතුවන අතර අවුම කාර්යමණ්ඩලයිය පායක ප්‍රමාණය පේරාදෙණිය විද්‍යාපිය පුස්තකාලයේ හඳුනාගත හැකි ව්‍යුත්තෙන් මහවැලි අධ්‍යාපන විද්‍යාපියයෙන් වන අතර අවම ප්‍රමාණයක් වාර්තාගත වන්නේ සාර්ථක්ත විද්‍යාපිය පුස්තකාලයෙනි.

මෙම අධ්‍යයනය මගින් විද්‍යාපිය පුස්තකාලය දිනකට පරිහරණය කරනු ලබන පායක ප්‍රමාණය පිළිබඳවද අවධානය යොමු කරන ලදී. ඒ අනුව මෙම පුස්තකාලය පරිහරණය කරනු ලබන වැඩිම කාර්යමණ්ඩලයිය පායක ප්‍රමාණය මහවැලි අධ්‍යාපන විද්‍යාපියයෙන් වාර්තාවන අතර එහි ඇගය 75 ක් වේ. අවම ඇග වන 5 10 අතර ප්‍රමාණය වාර්තා වන්නේ මඩකලපුව හා පුලතිසිපුර විද්‍යාපිය පුස්තකාල ආශ්‍රිතවය. පුස්තකාලය දිනකට පරිහරණය කරනු ලබන ශිෂ්‍ය ප්‍රමාණය පිළිබඳව ද අවධානය යොමු කරන ලද අතර එහිදී හඳුනාගත හැකිවූයේ පුස්තකාලය වැඩිම ප්‍රමාණයක් දිනකට පරිහරණය කරනු ලබන්නේ මහවැලි අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාලයෙන් වන අතර අවම ඇග වාර්තා වන්නේ සාර්ථක්ත විද්‍යාපියය ආශ්‍රිතවය. එමෙන්ම පුස්තකාලය හාවිත කිරීමේදී දිනකට පුස්තකාලය හරහා සංසරණය වන පොත් සංඛ්‍යාව (දළ වශයෙන්) අධ්‍යයනය කිරීමේදී හඳුනාගත හැකි වූයේ දිනකට සංසරණය වන වැඩිම පොත් ප්‍රමාණය ලෙස පොත් 700 650 අතර ප්‍රමාණයකි. එය ගම්පහ සියනැෂ විද්‍යාපිය පුස්තකාලයෙන් වාර්තා වී ඇත. අවම පොත් ප්‍රමාණය (පොත් 50 100) සාර්ථක්ත විද්‍යාපිය පුස්තකාලය ආශ්‍රිතව සංසරණය වේ.

2.10 පුස්තකාල පොත් අපහරණය

යාවත්කාලීන සහ අදාළ බවතින් යුත් එකතුවක් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අපහරණ ක්‍රියාවලිය පුස්තකාල කළමනාකරණයේ වැදගත් අංගයකි. පුස්තකාලය සඳහා ලැබෙන ඉඩකඩ ප්‍රමාණය සීමිත වන බැවින්ද, එහි පායකයන් වන සිසුන්ට සහ ගුරුවරුන් ඇතුළු කාර්යමණ්ඩලයට පුස්තකාලයෙන් අවශ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය තෝරා ගැනීමට වැය කළ හැකි කාලය සීමිත බැවින්ද, අපහරණය රට ඇති එක් විසඳුමකි. පායකයන් ලගා නොවන , තාවකාලික නොවන, පරිහරණය නොවන පොත්පත් හෝ පුස්තකාල ද්‍රව්‍ය පුස්තකාල එකතුවෙන් ඉවත් කිරීම පුස්තකාල ද්‍රව්‍ය අපහරණය ලෙස හඳුනාගත හැකිය. සීමික්ෂණයේදී පොත් අපහරණය අවසන් වරට සිදු කළ වර්ෂය පිළිබඳව අවධානය යොමු කරන ලදී. මහරගම විද්‍යාපිය පුස්තකාලය හැර අනෙක් පුස්තකාල විවිධ කාලසීමාවන් තුළ පොත් අපහරණය සිදු කළ බව අනාවරණය වේ.

2014, 2015, 2016, 2017, 2018 යන ආසන්න වර්ෂ සඳහා ඒ එක් එක් පුස්තකාල මට්ටමින් පොත් අපහරණය සිදු කර තිබුණු ද හාපිටිගම විද්‍යාලීය පුස්තකාලය විසින් අවසන්වරට පොත් අපහරණ කටයුතු සිදු කර තිබෙන්නේ 2005 වර්ෂය තුළ දී වීම විශේෂත්වයකි.

පුස්තකාල කළමනාකරණයේදී තවත් වැදගත් ක්ෂේත්‍ර යක් වන්නේ තොග සමික්ෂණය පැවැත්වීමයි. සැම ආයතනයක්ම පරිපාලන අවශ්‍ය තාවයක් ලෙස වර්ෂ අවසානයේ තොග සමික්ෂණ සිදු කරන අතර අධ්‍යාපන විද්‍යාලීය පුස්තකාල ආශ්‍රිතව ද මෙම තොග සමික්ෂණ කාර්යය සිදු කරයි. විද්‍යාලීය පුස්තකාලවල තොග සමික්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් කරන ලද විමසීමට අනුව දරුණා නගරය විද්‍යාලීය පුස්තකාලය හැර අනෙකුත් සියලුම පුස්තකාල ආසන්න වර්ෂවලදී එනම් 2014, 2015, 2016, 2017, 2018 යන වර්ෂවල අවසාන වරට තොග සමික්ෂණය සිදු කර තිබේ. මෙම තොරතුරු වලට අනුව 2014 වර්ෂයේදී අවසාන වරට තොග සමික්ෂණය පවත්වා ඇත්තේ වයඹ විද්‍යාලීය පුස්තකාල විසින් වන අතර ආසන්නතම වර්ෂයට 2018 වර්ෂයේදී සාර්ථක්ත විද්‍යාලීය පුස්තකාලය තොග සමික්ෂණය පවත්වා තිබේ. මේ අනුව තොග සමික්ෂණ පැවැත්වීම විද්‍යාලීය පුස්තකාල වාර්ෂිකව සිදු කරන තත්ත්වයක් දැක ගත නොහැකිය.

2.11 උපදේශක කම්ටු පවත්වාගෙන යාම

සමික්ෂණයට අනුව අධ්‍යාපන විද්‍යාලීය පුස්තකාලවල උපදේශක කම්ටු පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද අධ්‍යාපනය කරන ලදී. ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යස්ථානය, මහරගම හා රුහුණු යන විද්‍යාලීයවල හැර අනෙක් පුස්තකාල තුළ සක්‍රීය පුස්තකාල කම්ටුවක් ක්‍රියාත්මක වේ. මෙම පුස්තකාල කම්ටුවේ සංයුතිය පොදුවේ ගත් විට පහත ආකාරයට සකස් වී ඇත.

i.	පියාධිපති	සහාපති
ii.	උප පියාධිපති	උපසහාපති
iii.	පුස්තකාලයාධිපති	කම්ටු ලේකම්
iv.	කට්‍යිකාවාර්යවරුන්	කම්ටු සාමාජික
v.	ශිෂ්‍යයන්	කම්ටු සාමාජික

2.12 පුස්තකාල කළමනාකරණයේදී පුස්තකාලයාධිපති / පුස්තකාලය භාර නිලධාරි විසින් මූහුණදෙන මූහුණදෙන ගැටුම

පුස්තකාල කළමනාකරණයේදී පුස්තකාලයාධිපති / පුස්තකාලය භාර නිලධාරි විසින් මූහුණදෙන අහියෝග සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලදී. මෙම පුස්තකාලවලට ඇති ප්‍රධාන අහියෝග යවන්නේ පුස්තකාලය පවත්වාගෙන යාම සඳහා මූහුණු නිලධාරි මණ්ඩලයේ හිගතාවයයි. අන්තර්ජාල පහසුකම් නොමැතිවීම, පරිගණක පහසුකම් නොමැතිවීම, ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිවීම හා සම්පත්වල හිගතාවය වැනි හේතු ද සඳහන් කර තිබේ. පුස්තකාල විසින් මූහුණ දෙන අහියෝග පහත පරිදි දැක්විය හැකිය.

- 1) පුස්තකාල කටයුතු සතුවුදායක හා ආකර්ෂණීය තත්ත්වයක පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසරය ප්‍රමාණවත් නොවීම.
- 2) පුස්තකාල කටයුතු සඳහා නව තාක්ෂණය, උපකරණ හා සම්පත් ප්‍රමාණවත් පරිදි හා නිසි පරිදි භාවිතයට නොගැනීම හා ඒ පිළිබඳ පවතින නොදැනුවත්හාවය.
- 3) පොත් සංරක්ෂණ කටයුතු භා බැඳුම්කරණය සම්බන්ධයෙන් විධිමත් මූහුණුවක් ලබා නොතිබීම, ඇතැම් පුස්තකාලවල ඒ සඳහා සේවකයන් සිටියද ඔවුන්ට තාක්ෂණික දැනුම නොතිබීම.

- 4) පුස්තකාල සේවා පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් කාර්යම්ඩ්බලයක් පුස්තකාල වෙත අනුපූක්ත කර නොමැති වීම.
- 5) පුස්තකාල ගොඩනැගිල්ලේ අභ්‍යන්තර හා බාහිර සැලසුම්කරණයේ දුර්වලතා පැවතීම .
- 6) ප්‍රමාණවත් නව තොරතුරු මාධ්‍ය එකතුවක් සංවිධානය කර නොතිබේ.
- 7) පුස්තකාල සම්පත් අත්පත් කර ගැනීම සඳහා වාර්ෂිකව වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේම.
- 8) ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය හා පුස්තකාල කාර්යම්ඩ්බලය සමග නිසි අන්තර් සඛ්‍යතාවයන් නොපැවතීම හා පුස්තකාල පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය නිසි පරිදි ලබා නොදීම.
- 9) පුස්තකාල පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රමාණවත් මාර්ගෝපදේශ සහ අධික්ෂණ කටයුතු අදාළ වගකිව යුතු අංශ නිසි පරිදි සිදු නොකිරීම.
- 10) පුස්තකාල කාර්යම්ඩ්බලය පත්කිරීමේ සිට සේවා හා කාර්යයන් පවත්වාගෙන යාමේදී අමාත්‍යාංශයෙන් ලැබෙන සහාය අවම මට්ටමකින් පැවතීම.
- 11) තනතුරුවලට අදාළ උසස් වීම හා වෙනත් අනුපූක්ත කිරීම ප්‍රමාදවීම හා නිසි කාලසීමාව තුළ සිදු නොවේම.

මිට අමතරව පුස්තකාල සඳහා වන මැදුකාංග හාවිතය අවම වීම, නවීන තාක්ෂණික පහසුකම් නොමැති වීම පුස්තකාලය හාවිත කරන ඕෂේපයන් / කාර්යම්ඩ්බලය විසින් පොත්වලට හානි සිදු කිරීම, හානි සිදුවීම හා සනීපාරක්ෂක පහසුකම්වල හිග බව ආදි හේතු සඳහන් කර තිබේ.


2.13 තොරතුරු තාක්ෂණ උපකරණ හාවිත කිරීම හා පුස්තකාල ස්වයංක්‍රීයකරණය

නවීන තොරතුරු තාක්ෂණය සමග සහ සම්බන්ධතාවක් ඇති සමාජ රටාවක් තුළ පුස්තකාල කටයුතු හා සේවා ස්වයංක්‍රීයකරණයට ලක් කිරීම අනිවාරය වේ. විශේෂයෙන් අධ්‍යාපනය හා ඒ අඩුත කේත්තිය මධ්‍යස්ථාන වශයෙන් ජාතික අධ්‍යාපන විද්‍යාලීය පුස්තකාල වර්තමාන තාක්ෂණයට ගැලපෙන ආකාරයකට සකස් විය යුතුය. ඒ අනුව මෙම පුස්තකාල වල ස්වයංක්‍රීයකරණය වීම පිළිබඳව තොරතුරු ලබාගත් නමුත් පුස්තකාල 19 අතරින් කිසිදු පුස්තකාලයක් මේ වන විට ස්වයංක්‍රීයකරණයට ලක් වී නොමැති බව තහවුරු විය.

හාපිටිගම, මහවැලි, නිල්වලා, රුවන්පුර, ශ්‍රී පාද හා උංච යන විද්‍යාලීය සඳහන් කරන අන්දමට එම පුස්තකාල ස්වයංක්‍රීයකරණයට සැලසුම්කරමින් පවතින බව සඳහන් කර තිබේ. ඒ අනුව පුස්තකාල සූචිය, ප්‍රතිග්‍රහණය, සිංසරණය හා ඇශ්‍යුම් කිරීම යන කාර්යයන් පහසුවෙන් මෙන්ම කාර්යක්ෂමව ඉටු කිරීමේ හැකියාව ස්වයංක්‍රීයකරණය කරන ලද පුස්තකාලයකට ඇත.

දැනුම, තොරතුරු මූලික කරගත් සමාජ ක්‍රමයක් තුළ පුස්තකාල පායකයා වෙත ලැබාවෙන ප්‍රධානම මෙවලමක් බවට පරිගණකය පත්ව ඇත. එබැවින් මෙම අධ්‍යාපනය හරහා පුස්තකාලය තුළ හාවිතවන පරිගණක හා එහි ප්‍රමාණය පිළිබඳව ද අවධානය යොමු කරන ලදී. ඒ අනුව පුස්තකාලයේ හාවිත කරනු ලබන බිංඡ්ටොප් (Desktop) හා ලැප්ටොප් (Laptop) පරිගණක හා තැබ් (Tab) හා අනෙකුත් ජ්‍යෙම උපකරණ (ADSL/4G/Connection/Desktop and Laptop Computers) පිළිබඳව තොරතුරු ලබා ගන්නා ලදී.

රුප සටහන 2.7 : පුස්තකාල වල පරිගණක භාවිතය



මූලාශ්‍රය: සම්ක්ෂණ දත්ත

පුස්තකාල 19 අතුරින් පිළිවෙළින් පරිගණක 01 පමණක් භාවිත කරන පුස්තකාල 06 ක් (මධ්‍යකළපුව, මහරගම, පේරාදෙණිය, පුලතිසිපුර, සියනෑ, උග්‍ර විද්‍යාලීය) පරිගණක 02ක් පමණක් පවතින පුස්තකාල 02ක් (අඩ්ඩ්බාලවිවෙන, භාපිටිගම, පාද) හා පරිගණක 03 ක් හෝ ටෙවැනි වැඩි ප්‍රමාණයකින් සමන්විත පුස්තකාල 03ක් (මහවැලි, රුවන්පුර හා ව්‍යුනියාව) හඳුනාගත හැකි විය. ඉතිරි පුස්තකාල 07 එනම් දැරග තාරෑය, යාපනය, කොළඹයි, නිල්වලා, පස්දුන්රට, රුහුණ, සාරිපුත්ත හා වයඹ යන අධ්‍යාපන විද්‍යාලීය පුස්තකාලවල පරිගණක පහසුකම් නොමැති බව හෙළි විය. බෙක්ස්ටොප් පරිගණකවලට අමතරව ලැප්ටොප් පරිගණක පහසුකම් පිළිබඳවද අධ්‍යයනය තුළින් කරුණු ගොනු කළ අතර එමගින් හඳුනාගත හැකි වූයේ අඩ්ඩ්බාලවිවෙන පුස්තකාලය හැර අනෙකුත් කිසිදු පුස්තකාලයක ලැප්ටොප් පරිගණක පහසුකම් නොමැති බවයි.

පුස්තකාල හා ඒ ආග්‍රිත සේවා සම්බන්ධයෙන් අධ්‍යයනය කරන විට පුස්තකාල පද්ධතිය තුළ ඉතා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස අන්තර්ජාල සබඳතා (ADSL/4G/Connection/Desktop and Laptop Computers) පවත්වාගෙන යාම හඳුනාගත හැකිය. අධ්‍යාපන විද්‍යාලීය 19 අතරින් ව්‍යුනියාව, අඩ්ඩ්බාලවිවෙන හා පේරාදෙණිය යන විද්‍යාලීය පුස්තකාලවල පමණක් අන්තර්ජාල සබඳතා පහසුකම් සපයා තිබෙන බව අනාවරණය වේ. නමුත් ඉතිරි පුස්තකාල 16 ආග්‍රිතව බෙක්ස්ටොප් හා ලැප්ටොප් යන කිසිදු පරිගණකයක් සමග සම්බන්ධ වූ අන්තර්ජාල පහසුකම් පිළිබඳව කරුණු අනාවරණය නොවේ. ඉතා කාර්යක්ෂමව හා පහසු සේවාවන් තම පායකයා වෙත ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් යුතුව පුස්තකාල ක්‍රියාත්මක වුවද තුනන තාක්ෂණයන් සමග මෙම පුස්තකාල නිසි සම්බන්ධිකරණයක් සිදු නොවූ බව හඳුනාගත හැකි වේ. මෙම විද්‍යාලීය පුස්තකාල අතරින් අඩ්ඩ්බාලවිවෙන, මහවැලි, පේරාදෙණිය, රුවන්පුර, රුහුණ හා භාපිටිගම යන විද්‍යාලීයවල CD/DVD පහසුකම් තම පායකයා වෙත සපයා තිබේ.

2.14 පුස්තකාල සංරක්ෂණය

පුස්තකාල තොරතුරු සම්පත් සංරක්ෂණය කිරීමද සාර්ථක පුස්තකාල සේවාවන් සැපයීමෙහිලා අවශ්‍ය වන ඉතා වැදගත් අංශයක් ලෙස හැදින්විය හැක. ස්වභාවික ආපදා, අපරික්ෂාකාරී පරිහරණය, කෘමි උවුරු, පරිසර දූෂණය සහ වෙනත් උපදුට හා ක්‍රම හරහා පුස්තකාල සම්පත් විශේෂයෙන්ම පොත්පත් හා විවිධ ලිපි ලේඛනවලට හානි වීම් සිදු වේ. ඒ අනුව පුස්තකාලයක පුස්තකාල සම්පත් සංරක්ෂණය හා ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුස්තකාලයාධිපති/පුස්තකාලය හාර නිලධාරින් වගකීමෙන් කටයුතු කළ යුතුය. ඒ අනුව මෙම අධ්‍යයනය මගින් පුස්තකාල සම්පත් සංරක්ෂණය පිළිබඳව අවධානයට යොමු කරන ලදී. ලබා ගන්නා ලද දත්තවලට අනුව මෙම පුස්තකාල සංරක්ෂණය සඳහා අවශ්‍ය පියවර අනුගමනය කරන බව අනාවරණය විය.

පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණය සඳහා හාවිත කරන ක්‍රම

- දුව්ලි හා රාක්ක පිස දැමීම.
- පොත් හා රාක්ක මත කපුරුබෝල හා වෙනත් රසායනික ද්‍රව්‍ය (පැහිර තෙල්, බේගෝන්) යෙදීම .
- අඛලන් වූ හෝ කොල ඉරිගිය පොත් සෙලෝටේල්, ගම් ආධාරයෙන් ඇලෙවීම .
- කාවන්, වේයන් හා වෙනත් කෘමින්ගෙන් වන හානිය අවම කිරීම සඳහා කෘමිනාගක යෙදීම.
- පොත්පත් හා ලේඛන ආරක්ෂා කිරීම හා හාවිතය සම්බන්ධයෙන් පායිකයන් දැනුවත් කිරීම.
- පොත් බැඳුම්කරණය (පුලතිසිපුර, මහවැලි හා ව්‍යුනියාව යන විද්‍යාලීය පුස්තකාල).

2.15 පුස්තකාලය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම්

පුස්තකාල කටයුතු සංවර්ධනය කිරීම සඳහා වැදගත් වන පහසුකම් පිළිබඳ දක්වා ඇති ප්‍රතිචාර පහත ආකාරයට ලෙස පෙළ ගැස්විය හැකිය.

1. පුහුණු කාර්යමන්ඩලයක් අවශ්‍ය වීම.
2. පරිගණක පහසුකම් හා අන්තර්ජාල පහසුකම් ලබාදීම.
3. පුස්තකාල ගොඩැඟිල්ලේ ඉඩකඩ සීමිත බැවින් පුස්තකාල කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා සුදුසු පරිසරයකින් යුතුත් හා ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් ලබා දීම.
4. පුස්තකාල කටයුතුවලදී හාවිත කරනු ලබන පරිගණක හා ඒ ආස්‍රිත නවීන මැදුකාංග ලබා දීම.
5. පුස්තකාලයාධිපති/කාර්යමන්ඩල පුරුෂ්පාතු පිරවීම.
6. පුස්තකාල ස්වයංක්‍රීයකරණය හා පරිගණක තාක්ෂණ දැනුම හා පුහුණු අවස්ථා ලබා දීම.
7. පුස්තකාල සංරක්ෂණ ක්‍රමවේද හාවිතය හා පොත් බැඳුම්කරණය සම්බන්ධ නයායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම.

8. පුස්තකාල කටයුතු හා සේවා පවත්වාගෙන යාමේදී අවශ්‍ය වන ලි බඩු උපකරණ (රාක්ක, පුටු, මේස) හා අනෙකුත් ද්‍රව්‍ය (ඡ්‍යායා පිටපත් යන්තු දුරකථන පහසුකම්, මූල්‍ය යන්තු, බහු මාධ්‍ය උපකරණ) ලබා දීම.
9. සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම.
10. පුස්තකාල හා තොරතුරු විද්‍යා ක්ෂේත්‍රයට අදාළ නව ප්‍රවණතා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩිසටහන පැවැත්වීම.

වගු අංක 2.1 : පුස්තකාල කටයුතු සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන පහසුකම් පිළිබඳ දක්වා ඇති ප්‍රතිචාර

පුස්තකාලය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම්	ප්‍රතිචාර දක්වා ඇති පුස්තකාල ප්‍රමාණය (%)
ප්‍රමාණවත් පුහුණුකාර්යම් තේවා පුහුණු වීම	21
අන්තර්ජාල පහසුකම්සෑපයීම	21
පරිගණක පහසුකම් ලබා දීම	17
ප්‍රමාණවත් ඉඩ කඩ සහිත ගොඩනැගිලි පහසුකම් ලබා දීම	15
කාර්යම් තේවා පුහුණු වීම ලබා දීම	11
ප්‍රමාණවත් පරිදි පුස්තකාල සම්පත් ලබා ගැනීම	6
නව මෘදුකාංග හඳුන්වා දීම	9

මූලාශ්‍රය: සමීක්ෂණ දත්ත

2.16 රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් පුස්තකාල සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය

රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් පුස්තකාල සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය පිළිබඳව අදහස් විමසන ලදී. ඒ අනුව පුස්තකාල සේවාවල කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමට පරිගණක පහසුකම් ලබා ගැනීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස පෙන්වාදී තිබේ. එමෙන්ම නවීන පුස්තකාල සම්පත් ලබාදීම, පුස්තකාල හා ඒ ආග්‍රිත මෘදුකාංග පදනම් හඳුන්වා දීම හා අන්තර් පුස්තකාල සහයෝගීතා වැඩිසටහන් පවත්වාගෙන යාම, ගුරුවිද්‍යාල හා අධ්‍යාපන විද්‍යාලීය හා අනුබද්ධීති ආයතන සමග පොත් හා සම්පත් පුවමාරු කර ගැනීම හා ආධාර ලබාදීම යන කරුණුද මේ යටතේ දක්වා තිබේ.

සමීක්ෂණය මගින් විද්‍යාලීය පුස්තකාල පදනම් දියුණු කිරීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ප්‍රතිචාරකයන් දක්වන ලදී.

01. පුස්තකාල හා ඒ ආග්‍රිත සේවා නව තාක්ෂණය සමග සහස්‍රන්ධව කටයුතු කිරීම.
02. පුස්තකාල ආග්‍රිත තොරතුරු පරිගණකගත කිරීම හා ස්වයංක්‍රීයකරණ කටයුතු ආරම්භ කිරීම.
03. පුරුෂපාඩු වී ඇති තනතුරු පිරවීම (බඳවා ගැනීම් ප්‍රමාණය වැඩි කිරීම).

04. පුස්තකාල සැලසුම්කරණය හා පවත්වාගෙන යාම සම්බන්ධ පූහුණුව ලබා දීම.

05. ජාතික මට්ටමේ තොරතුරු සේවා ව්‍යාප්ත කිරීම.

06. ආසියානු කළාපීය හා ප්‍රාදේශීය ආයතනික පුස්තකාල හා තොරතුරු සේවා මධ්‍යස්ථාන සමග නිරන්තර සම්බන්ධතාවයන් පවත්වාගෙන යාම සහ පුස්තකාල කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම.


2.17 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩයෙන් අපේක්ෂා කරනු ලබන මාර්ගෝපදේශ ක්ෂේත්‍ර

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ප්‍රස්තකාල සේවාවන් සංවිධානය කිරීමේදී හා රට අනුග්‍රහය දැක්වීමේදී ජාතික ප්‍රස්තකාලය විසින් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ලබයි. ප්‍රස්තකාල පද්ධතියේ නියම්වා ලෙසත්, ප්‍රතිපත්ති සම්පාදකයා ලෙසත් රට විශාල වගකීමක් පැවරේ. ඒ අනුව මෙම ප්‍රස්තකාල පද්ධතියේ ද ඉදිරි කටයුතු සඳහා මාර්ගෝපදේශනය වෙනුවෙන් ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට විශේෂ වගකීමක් පැවරී තිබේ. මෙම ප්‍රස්තකාල විසින් අපේක්ෂා කරන මාර්ගෝපදේශ ක්ෂේත්‍ර පහත පරිදි පෙළ ගැස්විය හැකිය.

රුප සටහන 2.9 : ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් අපේක්ෂා කරනු ලබන

ମାରଗ୍ୟପଦେଶ କୌଣସି

මුලාගුය : සමික්ෂණ දත්ත




ඉහත රුප සහන 3.2 අනුව වැකි පිරිසක් ඉල්ලීම් කර තිබෙන්නේ ඒ ඒ පූස්තකාල වල කාර්යමන්ත්වය සඳහා විධිමත් පුහුණුවේම ලබා දීමේ අවශ්‍යතාවයයි. පූස්තකාල සංවිධානයේ සිට සියලු ත්‍රියාකාරකම් සිදු කිරීමේදී ඒ සඳහා ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක පුහුණුවේම අවශ්‍ය වන බැවින් ජාතික පූස්තකාල හා ප්‍රාලේඛන සේවා මන්ත්‍රය විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා සේවා සපයා දීමේ වගකීමක් පවතී.

පිළිවෙළින් පුස්තකාල ද්‍රව්‍ය /සම්පත් සංරක්ෂණය (73.7%), පුස්තකාලය පවත්වාගෙන යාම සඳහා පුස්තකාල සම්පත් ලබා ගැනීම (73.7%), පුස්තකාල ක්‍රම සම්බන්ධයෙන් (68.4%), පුස්තකාල පරිගණකගත කිරීම /කිජ්ටල්කරණය (68.4%) හා පුස්තකාල ප්‍රමිත පවත්වාගෙන යාම (47.4%) යන ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. ලබාගත් දත්තවලට අනුව පුස්තකාල සියල්ල අතරින් 50% හෝ රට වැඩි ප්‍රමාණයක් (50% - 70%) ඉල්ලුම්කර තිබෙන්නේ ඉහත සඳහන් ක්ෂේත්‍ර සඳහා සහය අවශ්‍ය බවයි.

2.18 පුස්තකාල කාර්යමණ්ඩලයට අවශ්‍ය වන පුහුණු ක්ෂේත්‍ර

අධ්‍යයනයට අනුව හඳුනාගත හැකි වූ පුමුබතම ගැටුවක් වූයේ විද්‍යාලීය පුස්තකාල පවත්වාගෙන යාමේදී එම පුස්තකාල සඳහා අවශ්‍ය වන පුහුණු කාර්යමණ්ඩලයක අවශ්‍යතාවය පිළිබඳවයි. පුස්තකාලය ක්‍රුල සේවය කරනු ලබන නිලධාරීන් සිටියද එම නිලධාරීන් වෙත අවශ්‍ය කාලපරිච්ඡේදයන්ට අනුව ඒ ඒ ක්ෂේත්‍ර ඔස්සේ පුහුණුවීම් ලබා තොඳීම හා අලුතින් එම පුස්තකාල වෙත බඳවා ගන්නා නිලධාරීන්ද නිසි දැනුමකින් හා පුහුණුවකින් පුස්තක තොවීම හෙතුවෙන් ඒ ඒ පුස්තකාලවල කාර්යක්ෂමතාවය හා අනාගත සංවර්ධන කටයුතුවලදී ගැටුකාර තත්ත්වයන්වලට මුහුණදීමට සිදුවේ. මෙම අධ්‍යයනය හරහා ඒ ඒ පුස්තකාල විසින් ඒ ඒ පුස්තකාල කාර්යමණ්ඩලයට අවශ්‍යවන පුහුණුවීම් පිළිබඳවද අවධානය යොමු කරන ලදී.

රුප සටහන 2.10 : පුස්තකාල කාර්යමණ්ඩලයට අවශ්‍යවන පුහුණුවීම් පිළිබඳ ප්‍රතිචාර



මූලාශ්‍රය: සමික්ෂණ දත්ත


ඉහත රුප සටහන 3.3 අනුව ඒ ඒ පුස්තකාල කාර්යමණ්ඩලයට අවශ්‍ය වන පුහුණු ක්ෂේත්‍ර අතරින් පුමුබත්වයක් දී තිබෙන්නේ පුස්තකාල පරිගණකගත කිරීම/ පරිගණක හාවිතය සම්බන්ධව ලබාදෙන පුහුණුවීම් (94.7%) හා පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණය (94.7%) යන ක්ෂේත්‍ර වෙතයි.

රට අමතරව පුස්තකාල කළමනාකරණය (73.7%), සූචිකරණය හා වර්ගීකරණය (73.7%), පුස්තකාල පර්යේෂණ ක්‍රම හා පුස්තකාල තොග සමික්ෂණය පැවැත්වීම සම්බන්ධයෙන් පුහුණුවීම් අවශ්‍යම බව පෙන්වා දී තිබේ.

තෙවන පරිචීපේදය

**ශ්‍රී ලංකාවේ ගුරු විද්‍යාල
ප්‍රස්තකාල**


Location of Teachers' Training Colleges (TTC) - Sri Lanka



3.2 ගුරු විද්‍යාල ප්‍රස්තකාලවල බාහිර හා අනුත්තර පරිසරය

සේවා සහ සම්පත් සංවිධානයේදී අදාළ සම්පත් හා සේවා පවත්වාගෙන යාමට නිශ්චිත ස්ථානයක් (භූමියක් / ගොඩනැගිල්ලක්) තිබේම අත්‍යවශ්‍යය වේ. සිදු කරන ලද අධ්‍යයනයට අනුව ගුරුවිද්‍යාල සතු ප්‍රස්තකාලවල හෝතික තත්ත්වයන් අධ්‍යයනයට ලක් කරන ලදී. ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය සහ මධ්‍යිකලුපුව ගුරු විද්‍යාල විසින් වෙනම ගොඩනැගිල්ලක ප්‍රස්තකාලය පවත්වාගෙන යනු ලබන අතර ඉතිරි ප්‍රස්තකාල ප්‍රධාන ගොඩනැගිල්ලේ කොටසක් ලෙස පවත්වාගෙන යනු ලබන බව හඳුනාගත හැකි විය.

රුප සටහන අංක 3.2: ප්‍රස්තකාලය සඳහා වෙන් වූ ගොඩනැගිල්ලක් පැවැතීම



මූලාශ්‍රය : සම්ක්ෂණ දත්ත

ප්‍රස්තකාලය සතු බිම ප්‍රමාණය (වර්ග අඩි) ආසන්න වශයෙන් සලකා බැලීමේදී වර්ග අඩි 500 අඩි ප්‍රස්තකාල 02ක් පවත්වා ගෙන යනු ලබන අතර වර්ග අඩි 500 - 1000 අතර ප්‍රමාණයේ ප්‍රස්තකාල 02ක් පවත්වාගෙන යන බව හඳුනාගත හැකි විය. රේ අමතරව වර්ග අඩි 1000 - 2000 අතර ප්‍රමාණයේ ප්‍රස්තකාල 02ක් හඳුනා ගෙන තිබේ. යාපනය කෝපාසි ගුරු විද්‍යාල් ප්‍රස්තකාලය වර්ග අඩි 1800ක පරිණාමක් තුළ පවත්වාගෙන යයි.


ප්‍රස්තකාල පරිග්‍රයේ ඉඩකඩ ප්‍රමාණය පිළිබඳව ප්‍රස්තකාලයාධිපති / ප්‍රස්තකාලය හාර නිලධාරියාගෙන් අදහස් විම්ප්‍ර අතර බහුතර මතය වන 60%ක් ප්‍රතිචාර දක්වා තිබෙන්නේ මෙම ප්‍රස්තකාලවල ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවයි. එමෙන්ම 40% ප්‍රතිචාරය වන්නේ එම ප්‍රස්තකාලවල ඉඩකඩ තරමක් ප්‍රමාණවත් බවයි. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි මානව සම්පත් සංවර්ධනයේ දී හෝතික සම්පත් සංවර්ධනය ද රේ සම්ගාමිව සිදු විය යුතුය. එබැවින් ඉහත තොරතුරු වලට හා නිරික්ෂණයට අනුව ගුරු විද්‍යාල ප්‍රස්තකාලවල අවශ්‍ය පහසුකම්වලින් සමන්විතව සැහීමකට පත්විය හැකි ආකාරයේ ගොඩනැගිල්ලක් දැකගත හැකි නොවූ අතර ගොඩනැගිලි පැවති ප්‍රස්තකාලවල ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිබව හඳුනාගත හැකි විය.

එකවර ප්‍රස්තකාලය පරිහරණය කළ හැකි පායික සංඛ්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන විට හඳුනාගත හැකි මෙම ප්‍රස්තකාල පායික ප්‍රමාණය අඩු ප්‍රමාණයකට ප්‍රස්තකාලය පරිහරණය කිරීමේ හැකියාව තිබෙන බවයි. නමුත් කොටගෙළ ගුරු විද්‍යාල ප්‍රස්තකාලයේ තොරතුරුවලට අනුව එම ප්‍රස්තකාලය හාවිත කළ හැකි පායික සංඛ්‍යාව 10ක තරම් අඩු ප්‍රමාණයක් ලෙස සඳහන් කර තිබේ. එය සැලකිය යුතු මට්ටමේ ඉතා පහළ අගයක් වේ.

3.3 පුස්තකාල කාර්යමණ්ඩලය

ගුරු විද්‍යාල පුස්තකාල කාර්යමණ්ඩලය පිළිබඳ සලකා බැලීමේදී දැනට පුස්තකාලයාධිපතිවරයෙකු සේවයේ නියුතු වන්නේ ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාල පුස්තකාලයේ පමණි. පුස්තකාලයාධිපති ගේ තොරතුරු පිළිබඳ සලකා බැලීමේදී ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලයේ පමණක් II වන ගේ තොරතුරුයේ පුස්තකාලයාධිපතිවරයෙකු සේවය කරනු ලබන අතර අනෙක් පුස්තකාල තුළ පුස්තකාල සහායක හා පුස්තකාල සේවක පුස්තකාලයාධිපති තනතුරේ රාජකාරී ආවරණය කරනු ලබයි.

රූප සටහන අංක 3.4: කාර්ය මණ්ඩල තනතුරු



මූලාශ්‍රය: සමීක්ෂණ දත්ත

පුස්තකාල හාර නිලධාරීන්ගේ සමාජ විද්‍යාත්මක තොරතුරු දෙස අවධානය යොමු කිරීමේදී මෙම ගුරු විද්‍යාල පුස්තකාල අතරින් ස්ත්‍රී පුරුෂ වශයෙන් පුස්තකාලය හාර නිලධාරීන් දෙදෙනා බැහින් සිටින අතර ඔවුන්ගේ වයස සලකා බලන විට ඉහළම වයස අවුරුදු 53 වන අතර අවම වයස අවුරුදු 37 කි.

වග අංක 3.1: ස්ත්‍රී /පුරුෂ වශයෙන් පුස්තකාලය හාර නිලධාරීන්ගේ වයස

වයස් කාණ්ඩය	ස්ත්‍රී	පුරුෂ
35-39	-	1
40-44	-	1
45-49	2	-
50-54	-	1
එකතුව	2	3


මූලාශ්‍රය: සමීක්ෂණ දත්ත

පුස්තකාල කාර්යමණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සලකා බැලීමේදී ඉහළම සුදුසුකම් ලෙස අ.පො.ස. (උ.පෙළ) විභාගය සමත්වීම හඳුනාගත හැකිය. පුස්තකාල කාර්යමණ්ඩලයේ වෘත්තීය සුදුසුකම් දෙස අවධානය යොමු කිරීමේදී කාර්යමණ්ඩලයෙන් තිබෙන පමණක් පුස්තකාල විද්‍යා ඩීප්ලෝමා පාස්ලාවක් හඳුරා තිබෙන අතර එක් නිලධාරියෙකු පාසල් පුස්තකාල පාස්ලාව (C.S.L) හඳුරා තිබේ.

3.4 දැනුම සංවිධානය

අධ්‍යයනයට හාජනය කරන ලද සියලුම ගුරු විද්‍යාල් පූස්තකාල විසින් පරිග්‍රහණ ලේඛන පවත්වාගෙන යනු ලබයි. ශීරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය හා මධ්‍යමාලය හා පූස්තකාල විසින් රාක්ක ලැයිස්තු (shelf list) පවත්වාගෙන යනු ලබයි. පූස්තකාලයක් පවත්වාගෙන යාමේදී සූචිකරණ ක්‍රියාවලියක් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. සමික්ෂණයට අනුව පත්‍රිකා සූචිය හාවිතය සම්බන්ධයෙන් විමුණු විට එක් ගුරු විද්‍යාල් පූස්තකාලයක් පමණක් පත්‍රිකා සූචිය පවත්වාගෙන යනු ලැබේ. පරිගණක සූචි හාවිතය පිළිබඳව සැලකීමේදී කිසිදු පූස්තකාලයක් පරිගණක සූචි පවත්වාගෙන නොයන බව හෝමි විය.

රුප සටහන අංක 3.5 : පූස්තකාල වර්ගීකරණ ප්‍රතිශතය



මූලාශ්‍රය: සමික්ෂණ දත්ත

පූස්තකාල විද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ ද අදාළ ලේඛන මාධ්‍ය වර්ග කිරීම සඳහා විවිධ වර්ගීකරණ ක්‍රම උපයෝගී කර තිබේ. ග්‍රන්ථ විද්‍යාත්මක සංවිධානය තුළදී නුතන වර්ගීකරණ ක්‍රමය හාවිතයට ගැනීම අත්‍යවශ්‍ය වේ. සමික්ෂණයට අනුව පූස්තකාල 03ක පමණක් ඩිවි දැයුම වර්ගීකරණ ක්‍රමයක් හාවිත කරනු ලබන බව හඳුනාගත හැකි විය. මේ යටතේ ශීරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය සහ කේපායි ගුරු විද්‍යාල ඩිවි දැයුම වර්ගීකරණය (DDC 21) හාවිත කරන අතර අමරස්සිරය ගුරු විද්‍යාල (DDC 22) හාවිත කරනු ලැබේ.

දැනුම සංවිධානය (වර්ගීකරණය / පිරිසැකසුම්) විධිමත්ව සිදු නොවීම සම්බන්ධයෙන් අදාළ පූස්තකාලයාධිපතිවරුන්/ පූස්තකාලභාර නිලධාරීන් විසින් විවිධ හේතුන් ඉදිරිපත් කර තිබේ.

එම අනුව සූචිකරණ/වර්ගීකරණ කටයුතු පවත්වා ගෙන යාම සඳහා දැනුමැති නිලධාරීන් නොමැතිවීමත්, කාර්යමණ්ඩලය ප්‍රමාණවත් නොවීමත් හේතු ලෙස දක්වා තිබේ. එමත්ම මෙම කටයුතු පවත්වාගෙන යාම සඳහා තිසි මාර්ගෝපදේශයන් නොලැබෙන බවද සඳහන් කර තිබේ.

3.5 පුස්තකාල එකතු

පුස්තකාල දැනුම්, සම්පත් සහ එකතු සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යාපනය කරන ලදී. ගුරු විද්‍යාල පුස්තකාල සියල්ලෙහිම බැහැරදෙන එකතුවක් පවත්වාගෙන යන බව පැහැදිලි වේ. රට අමතරව ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාල, ගාල්ල අමරස්සිරිය ගුරු විද්‍යාල හා කේපායි ගුරු විද්‍යාල් පුස්තකාල විසින් විමර්ශන අංශයක් පවත්වාගෙන යනු ලබයි. විමර්ශන එකතුව පිළිබඳ අවධානය යොමු කරන විට හඳුනාගත හැකි වන්නේ කොළඹ, තොටෝ හා මධ්‍යමප්‍රාව ගුරු විද්‍යාල පුස්තකාල තුළ විමර්ශන එකතුවක් පවත්වාගෙන නොයන බවයි.

එමෙන්ම මෙම පුස්තකාල විසින් ප්‍රාදේශීය එකතුවක්, ගුව් දෘශ්‍ය එකකයක් හෝ විශේෂ එකතුවක් සංවිධානය කර නැත. ඒ අනුව ගුරු විද්‍යාල් පුස්තකාල සතු දැනුම්, සම්පත් සහ එකතු පිළිබඳ අවධානය යොමු කරන විට පැහැදිලි වන කරුණක් වන්නේ මෙම ගුරු විද්‍යාල්වල පුස්තකාල තුළ පවත්වාගෙන යනු ලබන එකතු තවදුරටත් සංවර්ධනය විය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනය තුළ ගුරු විද්‍යාල විශාල කාර්යභාරයක් සිදු කරයි. ඒ අනුව මූලික වශයෙන්ම අධ්‍යාපනය සම්බන්ධව මූලාශ්‍ර එකතු පවත්වාගෙන යාම අනිවාර්යයෙන් සිදු කළ යුතු වේ. ගුරු විද්‍යාල සතු අධ්‍යාපනය සම්බන්ධ විමර්ශන මූලාශ්‍රයන් ලෙස විෂය නිර්දේශ එකතුවක් පවත්වාගෙන යාම වැදගත් වේ. පුස්තකාල හතරක (04) විෂය නිර්දේශ එකතුවක් පවත්වාගෙන යනු ලබන තමුන් මධ්‍යමප්‍රාව ගුරු විද්‍යාලය තුළ පමණක් එවැනි එකතුවක් දක්නට නොලැබේ.


ගුරු මාර්ගෝපදේශ එකතුව සම්බන්ධයෙන් විමසා බැලීමේදී මධ්‍යමප්‍රාව ගුරු විද්‍යාල හැර අනෙකුත් සැම ගුරු විද්‍යාල පුස්තකාලයකම ගුරු මාර්ගෝපදේශ එකතුවක් පවත්වාගෙන යන බව තහවුරු විය.

3.6 අධ්‍යාපනය සම්බන්ධ විමර්ශන මූලාශ්‍ර පවත්වාගෙන යාම

අධ්‍යාපනය සම්බන්ධ විමර්ශන මූලාශ්‍ර දෙස අවධානය යොමු කිරීමේදී පෙළපොත් එකතුවක් පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ. මේ අනුව තොටෝ ගුරු විද්‍යාලයේ හැර අනෙකුත් සැම ගුරු විද්‍යාලවල පුස්තකාලයකම පෙළ පොත් එකතුවක් ස්ථාපිත කර තිබේ. එමෙන්ම සැම පුස්තකාලයකම අතිරේක කියවීම් පොත් එකතුවක් ද පවත්වාගෙන යනු ලබයි. යාපනය කේපායි ගුරු විද්‍යාල් පුස්තකාලය හා මධ්‍යමප්‍රාව ගුරු විද්‍යාත්‍යාල පුස්තකාලය පමණක් ඉගෙනුම් ආධාරක සේවාවන් පවත්වාගෙන යනු ලබයි. යාපනය කේපායි ගුරු විද්‍යාල් පුස්තකාලය හා මධ්‍යමප්‍රාව ගුරු විද්‍යාල් පුස්තකාලය තුළ පමණක් ඉගෙනුම් ආධාරක සේවාවන් ලබා දෙන බවක් අනාවරණය නොවේ.

3.7 පුස්තකාල සම්පත් සංඛ්‍යාව

රැඟ සටහන අංක 3.5: පුස්තකාල සතු පොත් එකතුව



මූලාශ්‍රය : සමීක්ෂණ දත්ත

සමීක්ෂණයට අනුව පුස්තකාලය සතු පොත් එකතුව සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර ඒ අනුව පුස්තකාල සතු පොත් එකතුව 10,000 ඉක්මවූ බලපිටිය, අමරස්සරිය ගුරු විද්‍යාලය හා ගිරාගම සෞන්දර්ය ගුරු විදුහල් පුස්තකාලය ඉහළම අගයක ගුන්ප එකතුවක් පවත්වාගෙන යනු ලබයි. බලපිටිය ගුරු විදුහල සතු පොත් පුමාණය 13,760, ගිරාගම සෞන්දර්ය ගුරු විදුහල සතු පොත් පුමාණය 13,500ක් වන අතර පොත් 12,000 එකතුවක් අමරස්සරිය ගුරු විදුහල විසින් පවත්වාගෙන යනු ලබයි. මධ්‍යමපුව ගුරු විද්‍යාලය සතුව 9,154ක පොත් පුමාණයක් තිබෙන අතර යාපනය කේපායි ගුරු විද්‍යාලය විසින් පොත් 7,000ක එකතුවක් පවත්වාගෙන යනු ලබයි. කොටගළ ගුරු විද්‍යාලයෙහි ඇති එකතුව පොත් 6,531ක පුමාණයකින් සමන්විත වේ. ඒ අනුව සැලකිය යුතු මට්ටමේ පොත් එකතුවක් සියලුම ගුරු විදුහල් මගින් පවත්වාගෙන යනු ලබන බවක් දක්නට ලැබේ.

පුස්තකාල සම්පත් දෙස අවධානය යොමු කිරීමේදී ගුවා දායා මාධා හා විදුත් මාධා හාවිතය ඉතාමත් පහළ මට්ටමක පවතින බව අනාවරණ වේ. කිසිදු ගුරු විදුහල් පුස්තකාලයක ගුවා දායා හෝ විදුත් මාධා සම්පත් හාවිත කරන බව හෝ පවත්වාගෙන යන බවක් අනාවරණය නොවේ. පුස්තකාල සම්පත් හා සේවා පවත්වාගෙන යාමේදී වර්තමානය වනවිට පරිගණකය හා ඒ ආශ්‍රිත සේවාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු වේ. ගුරු විද්‍යාල හා විද්‍යාලීය පිළිබඳ සලකා බැලීමේදී අධ්‍යාපනයේ ප්‍රමුඛස්ථානය මෙම ආයතන වෙත හිමි වන අතර නවීන තාක්ෂණයක් සම්ගම සමව ගමන් කිරීම අත්‍යවශ්‍යය වේ.

ඒ අනුව මෙම ගුරු විදුහල් ආශ්‍රිතව පරිගණක පහසුකම් හා ඒ ආශ්‍රිත සම්පත් හිග බවත් හඳුනාගත හැකි වේ. හඳුනාගත් ගාල්ල අමරස්සරිය ගුරු විදුහල් පුස්තකාලය සතුව පමණක් පරිගණක පහසුකම් පවතින අතර නමුත් අනෙක් කිසිදු ගුරු විද්‍යාල පුස්තකාලයක පරිගණක පහසුකම් නොපවති.

ආයතනයේ අරමුණට සාපේක්ෂව පුස්තකාලයේ සම්පත් පිළිබඳ අදාළ නිලධාරීන් ගෙන් අදහස් ලබා ගත් අතර බහුතර මතය වන්නේ පුස්තකාලය තුළ දැනුට පවතින සම්පත් පුමාණවත් නොමැති බවයි. ඒ අනුව පුස්තකාල කටයුතු සාර්ථකව සිදුකර ගෙනයැම සඳහා පුස්තකාල සම්පත් සංවර්ධනය කළ යුතු බව ප්‍රතිචාරකයින්ගේ පොදු අදහසයි.

3.8 පුස්තකාල සේවා සම්බන්ධ කටයුතු

ගුරු විද්‍යාල සතු පුස්තකාලවල පවතින සේවාවන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන විට හඳුනාගත හැකි වන්නේ බැහැරදෙන සේවය හා විමර්ශන සේවය ක්‍රියාත්මක වන බවය. වෙනත් සේවා පිළිබඳව සඳහන් නොවේ. එමෙන්ම ප්‍රාග්ධනය සේවා කටයුතු හා අන්තර් පුස්තකාල පිරුළු සේවා කටයුතු ද කිසිදු පුස්තකාලක ක්‍රියාත්මක නොවන බව හඳුනා ගත හැකිවිය.

පුස්තකාලය විවෘතව තබන වේලාවන් පිළිබඳ කරුණු සලකා බැලීමේදී සැම පුස්තකාලයක්ම සාමාන්‍ය රාජකාරී වේලාව තුළ විවෘතව තබන බව තහවුරු වේ.

අධ්‍යයනයට ලක් කරන ලද ගුරු විද්‍යාලවල පුස්තකාලවල පහසුකම් පිළිබඳ සලකා බැලීමේදී ගාරීරික අපහසුතා ඇති ගිණුයන්ට/ කාර්යමණ්ඩලයට පුස්තකාලය වෙත ප්‍රවේශ වීමේ පහසුකම් ක්‍රමවේද සම්බන්ධයෙන් විමසා බැළු තමුන් කිසිදු ගුරු විද්‍යාලයක ඒ ආකාරයේ ප්‍රවේශවීමේ පහසුකම් සලසා තිබෙන බවක් හඳුනාගත නොහැකි විය.

ගුරු විද්‍යාල පායිකයින් වන්නේ ගුරුවරුන් / ගිණු ගිණුවන් සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයින්ය. වැඩිම ගිණු සංඛ්‍යාවක් සහ කාර්යමණ්ඩලයේ ගුරු විද්‍යාලයෙන් හඳුනාගත හැකි අතර අඩුම ගිණු සංඛ්‍යා වක් හා කාර්යමණ්ඩලයේ සංඛ්‍යාවක් ගාල්ල අමරසූරිය ගුරු විද්‍යාලයෙන් හඳුනාගත හැකි වේ. ගුරු විද්‍යාල පුස්තකාල තුළ මූලි ලියාපදිංචි පායික සංඛ්‍යාව පිළිබඳ සලකා බැලීමේදී ගුරු විද්‍යාලයේ සියලුම ගිණු ගිණුවන් හා කාර්යමණ්ඩලයේ පුස්තකාල සාමාජිකත්වය ලබා තිබේ. එමෙන්ම දිනකට පුස්තකාලය පරිහරණය කරනු ලබන කාර්යමණ්ඩල පායික සංඛ්‍යාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී තොරතුරු ලබා දුන් පුස්තකාල අතරින් දිනකට පුස්තකාලය පරිහරණ කරනු ලබන පායික සංඛ්‍යාව සාමාන්‍ය 10කට ආසන්න ප්‍රමාණයක් බවත් ගිණු පායික ප්‍රජාව පිළිබඳ සලකා බැලීමේදී දිනකට පුස්තකාලය පරිහරණය කරනු ලබන පායික සංඛ්‍යාවේ සාමාන්‍ය 35කට ආසන්න වන බව දැනුගත හැකිය. මෙම සම්ක්ෂණය තුළ දී දිනකට සංසරණය වන පොත් සංඛ්‍යාව (දළ වශයෙන්) විමසා බැළු අතර එහිදී දිනකට පොත් සංසරණය වීමේ සාමාන්‍ය පොත් 50කට ආසන්න ප්‍රමාණයක් වන බව තහවුරු විය.

3.9 පුස්තකාල පොත් අපහරණය / උපදේශක කම්ටු පවත්වාගෙන යාම

ගුරු විද්‍යාලවල වර්තමාන තත්ත්වය හඳුනා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද මෙම සම්ක්ෂණය ඔස්සේ පුස්තකාල කළමනාකරණය සම්බන්ධයෙන් ද තොරතුරු ලබා ගන්නා ලදී.

එම් අනුව පුස්තකාල කළමනාකරණයේදී පොත් අපහරණය සම්බන්ධයෙන් අදහස් විමසා බැළු අතර තොරතුරු ලබා දුන් ගුරු විද්‍යාල අතරින් ගාල්ල අමරසූරිය ගුරු විද්‍යාල පුස්තකාලය 2015 වර්ෂයේදී පොත් අපහරණය සිදුකර තිබේ.පුස්තකාල 03ක් (කෝපායි, මධ්‍යමාපුව හා කාටගල ගුරුවිද්‍යාල පුස්තකාල) 2016 වර්ෂයේදී තොග සම්ක්ෂණ පවත්වා තිබේ. වාර්ෂිකව තොග සම්ක්ෂණ කටයුතු සිදු කිරීම සැලකීමේදී 2017 වර්ෂය තුළ ගිරාගම ගුරු විද්‍යාලය සහ ගාල්ල අමරසූරිය ගුරු විද්‍යාලය විසින් තොග සම්ක්ෂණ කටයුතු සිදු කර තිබේ.

පුස්තකාල කළමනාකරණයේදී ක්‍රියාකාරී පුස්තකාල කමිටුවක් පවත්වාගෙන යාම වැදගත්ය. ඒ අනුව ගුරු විද්‍යාල පුස්තකාල කමිටු සංයුතිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී කොළඹ හා මධ්‍යකළුව ගුරු විද්‍යාල පුස්තකාල විසින් ක්‍රියාකාරී පුස්තකාල කමිටුවක් පවත්වාගෙන නොයන බව හෙළි විය. ගිරාගම, කොටගල හා අමරස්සරය ගුරු විදුහල් පුස්තකාල විසින් ක්‍රියාකාරී පුස්තකාල කමිටුවක් පවත්වාගෙන යන බව හඳුනාගත හැකි වේ. පුස්තකාල කමිටුවේ සංයුතිය පහත සාමාජිකයන්ගෙන් සමන්විත වේ.

- විදුහල්පති සභාපති
- පුස්තකාලයාධිපති ලේකම්
- නියෝජ්‍ය විදුහල්පති සාමාජික
- අංශාධිපති සාමාජික
- කළීකාවාරය සාමාජික
- ශිෂ්‍ය / ශිෂ්‍යයාචන් සාමාජිකයන්

පුස්තකාලයාධිපති / පුස්තකාල හාර නිලධාරියා විසින් මූහුණදෙන අභියෝග සම්බන්ධනයෙන් ද අධ්‍යයනය කරන ලදී. ඒ අනුව පුස්තකාලයාධිපතිවරු මූහුණදෙන ප්‍රමුඛතම ගැටුවක් බවට හඳුනාගත හැකි වූයේ පුස්තකාල පවත්වාගෙන යාමට ඉඩකඩ ප්‍රමාණවන් නොවන බවයි. රේට අමතරව පහත ගැටු ද සඳහන් කර තිබුණි.

- පුහුණු කාර්යම්භ්‍යලයක් නොසිටීම.
- නව තාක්ෂණය පුස්තකාල කටයුතු සඳහා උපයෝගී කර නොගැනීම.
- පුස්තකාල සඳහා අවශ්‍ය හොතික සම්පත් (අන්තර්ග්‍රහණය) හිග බව.

3.10 තොරතුරු තාක්ෂණ උපකරණ හාවිත කිරීම හා පුස්තකාල ස්වයංක්‍රීයකරණය

ගුරු විද්‍යාල පුස්තකාල විල තොරතුරු තාක්ෂණ උපකරණ හාවිතයට ගැනීම හා ස්වයංක්‍රීයකරණය සම්බන්ධයෙන් මෙම සම්ක්ෂණයේදී අධ්‍යයනය කරන ලදී. මෙම සම්ක්ෂණයට අනුව තොරතුරු ලබා ගත් පුස්තකාල අතරින් කිසිදු පුස්තකාලයක් ස්වයංක්‍රීයකරණය සිදු කර නොමැත. ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය හා කොටගල ගුරු විද්‍යාලය පමණක් ඒ පිළිබඳ සැලසුම් කරමින් පවතින බව සඳහන් කර තිබේ. නමුත් එම පුස්තකාල දෙක අතරින් මේ වන විට පරිගණකයක් හෝ පවතින්නේ කොටගල ගුරු විදුහල් පුස්තකාලයට පමණි.

පුස්තකාලය සතුව ඇති තොරතුරු තාක්ෂණික උපකරණ, සේවා හා ඒවායේ සංඛ්‍යාව සම්බන්ධයෙන් මෙම සම්ක්ෂණයට අනුව අධ්‍යයනය සිදු කරන ලදී. ඒ අනුව පරිගණක, (බේස්ක්ටොප් / ලැප්ටොප්) පරිගණක මෙස පිළිබඳ තොරතුරු එක් රස් කළ අතර කොටගල පුස්තකාලයේ පමණක් පරිගණකයක් තිබේ. එමෙන්ම ටැබු හා වෙනත් ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ආධාරක / උපකරණ කිසිවක් පුස්තකාල සතුව නොපවති.

3.11 පුස්තකාල සංරක්ෂණය

උසස් නිමාවකින් හා වටිනාකමකින් යුත් ප්‍රකාශන පුස්තකාලයන් වෙත ප්‍රතිග්‍රහණය කරනු ලැබුවද ඒවා රැක ගැනීමේ වැඩපිළිවෙළක් පුස්තකාලය සතු නොවුවහොත් පුස්තකාල දච්ච ඉතා ඉක්මණ්න් විනායගට පත් විය හැක. පුස්තකාල ගොඩනැගිල්ලේ තත්ත්වය, පාරිසරික සාධක, පුහුණු ගිල්පිය ගුණය, පායකයින්ගේ ස්වභාවය, නිෂ්පාදිත තත්ත්වය අනුව පුස්තකාල දච්චයන්හි කළුපැවැත්ම තීරණය වේ. ගුරු විද්‍යාල සමික්ෂණය ඔස්සේද පුස්තකාලවල අනුගමනය කරනු ලබන සංරක්ෂණ ක්‍රියාදාමයන් අධ්‍යයනය කරන ලදී. මේ අනුව මධ්‍යපුව ගුරු විද්‍යාලයේ පුස්තකාලය හැර අනෙකුත් පුස්තකාල මූලික සංරක්ෂණ විධිකුම යම් ප්‍රමාණයකට අනුගමනය කරන බව පැහැදිලි වේ. පොත්වල ආරක්ෂාව සඳහා කපුරු බෝල යෙදීම මෙන්ම රසායනික දච්ච යෙදීම ආදි සරල සංරක්ෂණ කුමවේද හාවිත කරනු ලබන බව හඳුනාගත හැකි විය. නමුත් මෙම ක්‍රම හාවිතයෙන් පොත්වල කළුපැවැත්මට හා ඒවායෙහි ගුණාත්මකභාවය කෙරෙහි මෙම විවිධ ක්‍රමවල ඇති ආරක්ෂිත බව කෙරෙහි කිසිදු අවබෝධයක් නොමැති අතර සරලවුත් පැවැත්මට හානිදායි නොවන ගිල්පිය කුම සම්බන්ධයෙන් මෙම පුස්තකාල ඉතා ඉක්මණ්න් දැනුවත් විය යුතුයි.

3.12 පුස්තකාලය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම්

සමීක්ෂණයට අදාළව මෙම පුස්තකාලවල අනාගත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු විමසා බැඳු අතර ගුරු විද්‍යාලවල පවත්වාගෙන යනු ලබන පුස්තකාල සංවර්ධනය උදෙසා අදාළ පුස්තකාල හාර නිලධාරී හෝ පුස්තකාලයාධිපති විසින් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබේ. ගුරු විද්‍යාල පුස්තකාල සංවර්ධනය උදෙසා අදාළ පුස්තකාල හාර නිලධාරී හෝ පුස්තකාලයාධිපති විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පහත දැක්වේ.

- කාර්යමණ්ඩලය පුහුණු කිරීම.
- පුස්තකාලයාධිපතිවරු බඳවා ගැනීම.
- පරිගණක පහසුකම් සහ අත්තරුතාල පහසුකම් සැපයීම.
- පුස්තකාල ස්වයංක්‍රීයකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම (E-Library සංකල්පය හඳුන්වාදීම හා ප්‍රවලිත කිරීමට අවශ්‍ය සම්පාදනය කිරීම).
- ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ලබාදීම හෝ පවතින ගොඩනැගිල්ල තුළ ඉඩකඩ සැලසුම් කිරීම.
- හෝතික සම්පත් ලබා දීම (ප්‍රින්ටර, බහු මාධ්‍ය උපකරණ, ජ්‍යායා පිටපත් යන්ත්, පුවු මෙස අල්මාරි ලබාදීම).
- පුස්තකාල දුච්ච හා සම්පත් සංරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ පොත් බැඳුම්කරණය සම්බන්ධව ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබා දීම.
- පුස්තකාලයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් සපයා දීම හා ඒවා නඩත්තු කිරීමට අවශ්‍ය සහාය ලබා දීම.

ගුරු විද්‍යාල පුස්තකාල පවත්වාගෙන යාමේදී රාජ්‍ය ආයතන සහ වෙනත් ආයතන සමග සහයෝගයෙන් සංවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන් අදහස් විමසනු ලැබූ අතර කොටගළ ගුරු විද්‍යාලයෙන් පමණක් අදහස් දැක්වීමක් සිදු කර තිබේ. මුළුන්ගේ අදහස පුස්තකාල සඳහා අවශ්‍ය පොත් ලබාදීම හා පුහුණු කාර්යමණ්ඩලයක් පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා වෙනත් ආයතනවල සහයෝගය ලබා ගැනීම වැදගත් බවයි.

මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ගුරු විද්‍යාල පුස්තකාල සේවාවේ අනාගත අහිවෘද්ධිය


උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද තොරතුරු ලබා ගන්නා ලදී. එම තොරතුරු පහත දැක්වේ.

- කියවීමේ රුචිය වර්ධනය කිරීමේ වැඩිසටහන් සංවිධානය කිරීම.
- සියලු ගුරු විද්‍යාල ප්‍රස්තකාල හා අධ්‍යාපන විද්‍යාපිය ප්‍රස්තකාල සම්බන්ධ වන පරිදි ප්‍රස්තකාල ජාලයක් (Library Network) ඇති කිරීම.
- ගුරු විද්‍යාල ප්‍රස්තකාල සම්පත් මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාම (Library Recourse Centres).

3.13 ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් අපේක්ෂා කරනු ලබන මාර්ගෝපදේශ ක්ෂේත්‍ර සහ ප්‍රස්තකාල කාර්යමණ්ඩලයට අවශ්‍ය වන පූහුණු ක්ෂේත්‍ර

ගුරු විද්‍යාල ප්‍රස්තකාල පද්ධතිය වර්ධනය කිරීම සඳහා ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් පහත සඳහන් ක්ෂේත්‍ර /වැඩිසටහන් ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරන බව පෙන්වා දී තිබේ. ගුරු විද්‍යාලවලට අනුව මූල්‍යන්ගේ ප්‍රධානම අවශ්‍යතාවයක් ලෙස මෙම ප්‍රස්තකාල පරිගණකගත කිරීම/ ඩිජිටල් කරණය සඳහා මාර්ගෝපදේශයන් ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ලබා දිය යුතු බව සඳහන් කර තිබේ. රට අමතරව හඳුනාගත් හේතුන් ලෙස ප්‍රස්තකාල සඳහා අවශ්‍ය සම්පත් ලබා ගැනීම හා ප්‍රස්තකාල විද්‍යා ක්ෂේත්‍රයේ පරිදේශන කුම සම්බන්ධව දැනුම හා මාර්ගෝපදේශයන් ලබා ගැනීම, ප්‍රස්තකාල ගෞණික කිරීම හා ප්‍රමිති පවත්වාගෙන යාම, ප්‍රස්තකාලය අභ්‍යන්තරය හා ගොඩනැගිල්ල විධිමත්ම සැලසුම්කරණය හා පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදීම මෙම ගුරු විද්‍යාල මගින් අපේක්ෂා කරයි. මෙම ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා පවත්වාගෙන යාමේදී ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සතුව විශාල වගකීමක් ලෙස සඳහන් කළ යුතුය.

රැප සටහන අංක 3.5: ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් මාර්ගෝපදේශය ලබාදීමට අවශ්‍යවන ක්ෂේත්‍ර



මුළුගුය: සමික්ෂණ දත්ත

ගුරු විද්‍යාල පුස්තකාල පවත්වාගෙන යාමේදී විවිධ ක්ෂේත්‍ර යටතේ දැනුම හා පුහුණුව අත්‍යවශ්‍යය වේ. ඒ අනුව මෙම සමික්ෂණය සඳහා මෙම පුස්තකාල කාර්යය මණ්ඩලයට පුහුණුව අවශ්‍ය වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද අධ්‍යයනයට ලක් කරන ලදී. තොරතුරු ලබාදුන් ගුරු විද්‍යාල පුස්තකාලවලට අනුව සූචිකරණය හා වර්ගීකරණය සහ පුස්තකාල තොග සමික්ෂණ පැවත්වීම යන ක්ෂේත්‍ර මස්සේ පුහුණුවේම අවශ්‍ය බව සඳහන් කර තිබේ.

ර්ට අමතරව පුස්තකාල කළමනාකරණය, පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණය, පුස්තකාල ප්‍රලේඛන සේවා පවත්වාගෙන යාම, පුස්තකාල ප්‍රතිග්‍රහණ කටයුතු හා පුස්තකාල පර්යේෂණ ක්‍රම අවශ්‍ය පුහුණුවේම ලබා දිය යුතු බව අවධාරණය කර තිබේ.

සිවුවන පරිචීජය

**ගුරු විද්‍යාල /විද්‍යාපීජ
ප්‍රස්තකාල සමීක්ෂණය පිළිබඳ
ක්‍රේතීතු අධ්‍යයනය**

ශ්‍රී ලංකාවේ දැනට ස්ථියාත්මක වන ගුරු විද්‍යාල හා විද්‍යාපිය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රස්තකාල පිළිබඳ තොරතුරු එක් රස් කර එම ප්‍රස්තකාල ප්‍රතිසංවිධාන කිරීමට යෝජනා ලබා දීමේ අරමුණින් සම්ක්ෂණයක් සිදු කරන ලදී. එම සම්ක්ෂණයට අදාළ තොරතුරු තහවුරු කර ගැනීමටත්, ප්‍රස්තකාලවල පවතින තත්ත්වයන් අවබෝධ කර ගැනීමට තොරතුරු විද්‍යාපිය සහ ගුරු විද්‍යාල කිහිපයක් නිරීක්ෂණය සඳහා ප්‍රස්තකාල පර්යේෂණ අංශයේ අංශ ප්‍රධාන සහ පර්යේෂණ නිලධාරී සහභාගී විය. එම නිරීක්ෂණ ඇසුරින් ලබා ගත් තොරතුරු පහත දැක්වේ.

4.1 සියනැෂ්‍රාතික අධ්‍යාපන විද්‍යාපියය - චෙයන්ගොඩ


ප්‍රස්තකාලය සඳහා වෙනම සකස් කරන ලද ගොඩනැගිල්ලක් නොව අධ්‍යාපන කටයුතු සඳහා භාවිත කිරීමට සකස් කරන ලද ගොඩනැගිල්ලක ප්‍රස්තකාලය පවත්වාගෙන යනු ලැබේ. (බුම් ප්‍රමාණය ආසන්න වශයෙන් වර්ග අඩ් 6440ක් පමණ වේ.) 1 වන ගෞණියේ ප්‍රස්තකාලයාධිපතිනියක් සමග ප්‍රස්තකාල සේවකයින් තිබෙනෙක් මෙහි සේවයෙහි යෙදී සිටින අතර ඔවුන් ප්‍රස්තකාල හා විද්‍යාපන විද්‍යා විජ්‍යාලෝමා පාඨමාලාව හදාරා ඇති බව පවසන ලදී.

ධිවි දිගම වර්ගීකරණය අනුව පොත් සංවිධානය කර ඇති අතර ප්‍රතිග්‍රහණ ලේඛනයක් නිසියාකාරව පවත්වා ගෙන යන ආකාරය දැකිය හැකි විය. පත්‍රිකා සූචියක් නිර්මාණය කර ඇතින් එය යාවත්කාලීන කර නොමැති බව නිරීක්ෂණය විය.

ප්‍රස්තකාලය සතු පොත් ප්‍රමාණය පිළිබඳව සැහීමකට පත්වුවත් වාර සගරා, ගුවා දාජා මාධ්‍ය, විද්‍යාත් මාධ්‍යයක ප්‍රස්තකාල එකතුව තුළ දක්නට නොලැබේ. වාර්ෂිකව පොත් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂණයක් පමණ වැය කරන බව ප්‍රස්තකාලයාධිපතිනිය පවසන ලදී.

මෙම ප්‍රස්තකාලය සංරක්ෂණ ගැටුපු කිහිපයකටම මූහුණ දෙමින් සිටින බව නිරීක්ෂණය විය. එම ගැටුපු උග්‍රවීමට බලපා ඇති ප්‍රධාන හේතුව සැලසුම් කරන ලද ප්‍රස්තකාල ගොඩනැගිල්ලක් නොතිබේමයි. පැරණි ගොඩනැගිල්ලක් නිසා කාම් සතුන්ගේ වර්ධනයට හිතකර පරිසරයක් දක්නට ලැබේ. කාර්ය මණ්ඩලය සඳහා සංරක්ෂණය පිළිබඳ විධීමත් ප්‍රහුණුවක් නොතිබේම නිසා සංරක්ෂණය කළයුතු පොත් පත් බොහෝ ප්‍රමාණයක් ප්‍රස්තකාල තුළ නිරීක්ෂණය විය.

ප්‍රස්තකාල කාර්යයන් පහසු කර ගැනීමට පරිගණක තාක්ෂණය හෝ වෙනත් තාක්ෂණික මාධ්‍ය භාවිත කිරීමට කටයුතු කර නොමැති අතර කාර්යාලීය කටයුතු සඳහා එක් පරිගණකයක් භාවිත කිරීම නිරීක්ෂණය විය.



පොත් සංවිධානය කර ඇති ආකාරය



ආසන සංචාරකාලය හා ගිණුම් විසින් අධ්‍යාපන කටයුතු වල නියැලෙන ආකාරය

4.2 ජාතික අධ්‍යාපන විද්‍යාපියය - ව්‍යුහාව

මෙම විද්‍යාපියයේ පුස්තකාලය ආයතනයේ මධ්‍යස්ථානයක පිහිටා ඇති අතර අභ්‍යන්තර සහ බාහිර පෙනුම ආකර්ෂණීය ලෙස සකස් කර ඇත. පත්‍රිකා සුවිය යාවත්කාලීනව පවත්වාගෙන යන අතර වර්ගීකරණය සඳහා ඩීම් දෑම වර්ගීකරණය 21 සංස්කරණය සහ පොත්වල විෂය අනුව වර්ග කර තිබේ.

විමර්ශන, බැහැරදීම් සහ කියවීම් සේවාවන්ට අමතරව අන්තර්ජාල සේවා, ජායාපිටපත් සේවා ක්‍රියාත්මක වේ. ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට දින 30ක කාලයක් සඳහා පොත් බැහැර දෙන අතර සිසුන්ට දින දහයක කාලයකට පොත් බැහැර දෙයි. පොත් එකතුව දහසකට ආසන්න අගයක් ගන්නා අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඉංග්‍රීසි, දෙමළ භාෂා මාධ්‍ය පොත් වේ. සිංහල මාධ්‍ය පොත් එකතුවක් ද සංචාරකාලය කර තිබේ. බැහැර දෙන අංශය, විමර්ශන අංශය, පුවත්පත් අංශය, කියවීම් අංශය වෙන වෙනම සංචාරකාලය කර ඇත.

අන්තර්ජාල පහසුකම් සහිත විද්‍යාත්මක පුස්තකාලයක් මෙහි ස්ථාපිත කර ඇති අතර පාඨකයින් සඳහා පරිගණක 07 ක් වෙන්කර ඇත. CCTV කුමරා පද්ධතියක් ද පුස්තකාලය සතු වේ. වාර්ෂිකව පොත් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂයකට ආසන්න මූදලක් වෙන් කරන බවද තහවුරු කර ගත හැකි විය. කාර්යමණ්ඩල හිගය පුස්තකාල කටයුතු පවත්වාගෙන යාමට බලපා ඇති අතර දැනට සේවයේ යෙදී සිටින්නේ පුස්තකාලයාධිපති අමතරව එක් සේවකයෙක් පමණි. කාර්යමණ්ඩල සාමාජිකයින්ට සංරක්ෂණ ක්‍රම පිළිබඳ අවබෝධය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පුස්තකාල එකතුව ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණය විය. ඇතැම් පොත් අවධිමත් ක්‍රම මගින් පිළිසකර ඇති ආකාරය දක්නට ලැබේ.



පොත් සංවිධානය කර ඇති ආකාරය

4.3 පුලෙනීසුපුර අධ්‍යාපන විද්‍යා පීඩ්‍ය - පොලොන්නරුව

පුස්තකාලය සඳහාම ඉදි කරන ලද ගොඩනැගිල්ලක බිම් මහලේ පුස්තකාලය පවත්වාගෙන යන අතර මැණකදී පුතිසංස්කරණය කර අනුත්තර සැලේසුම විධිමත් ලෙස නිරමාණය කර ඇත. ආලෝකය, වානාගුරු ප්‍රමාණවත් පරිදි පවතින බව නිරික්ෂණය විය. දැනට වසර 18 කට පමණ කාලයක සිට පුස්තකාලයායිපතිවරයකු නොමැතිව පුස්තකාල කටයුතු පවත්වාගෙන ගොස් ඇත. දැනට පුස්තකාල සභායක තනතුරු දරන සේවකයින් තිබෙනෙක් මෙහි කටයුතු කරනු ලැබේ.

පුස්තකාලය සතුව පොත් විසිදාහක් පමණ ඇති අතර අනෙකුත් පුස්තකාල සම්පත් දක්නට නොතිබේ. විමර්ශන සහ බැහැර දෙන සේවා පමණක් ක්‍රියාත්මක වේ. සුළුවිකරණ කටයුතු සහ වර්ගීකරණ කටයුතු විධිමත් ආකාරයට සිදු නොවේ. රේ හේතුව වෘත්තීය පාඨමාලා සමත් කාර්යමණ්ඩලයක් නොමැතිකමයි. කාර්යාලිය කටයුතු සඳහා එක් පරිගණකයක් භාවිත කරයි. පොත් බැහැරදීම සඳහා භාවිත කරන ක්‍රියාත්මක ජ්‍යෙෂ්ඨ පුස්තක නොගැනීමෙන් බව පෙනේ. පොත්පත් අස්ථ්‍යානගත වීමට සම්පූර්ණයෙන් ආවරණය කරන ලද මෙම ක්‍රියාත්මක හේතුවන බව නිරික්ෂණය විය.



පොත් සංවිධානය කර ඇති ආකාරය



පුස්තකාලයේ ඇතුළත සැලසුම



පත්‍රිකා සූචිය

4.4 ජාතික අධ්‍යාපන විද්‍යාපියිය - මධ්‍යස්ථානීය මධ්‍යස්ථාන

සැලසුම් කරන ලද ගොඩනැගිල්ලක පිහිටුවා ඇති පුස්තකාලය වර්ග අඩ් 3000 කින් පමණ සමන්විත වේ. වාතාගුය, ආලෝක තත්ත්වය, පිහිටිම, පෙනුම සතුවුදායක තත්ත්වයක පවති. පුස්තකාලයාධිපතිවරයෙකු සමග පුස්තකාල සේවකයන් දෙදෙනෙක් මෙහි සේවය කරයි. පුස්තකාලය සතු පොත් ප්‍රමාණය 17,017 කි. පත්‍රිකා සූචිය වෙනුවට පොත් ලැයිස්තුවක් MS Excel දත්ත පදනම හාටිත කර සකස් කර තිබිණි.

බැහැරදෙන, විමර්ශන, කියවීම අංශ වලට අමතරව ගුරු උපදේශක පොත් සඳහා වෙනම අංශයක් සංවිධානය කර තිබේ විශේෂ ලක්ෂණයකි. පුස්තකාල කාර්යමන්ඩල සාමාජිකයන්ට පුස්තකාල විද්‍යාව වෘත්තීය සුදුසුකම් නොමැති බව තහවුරු විය. පරිගණක හෝ නව තාක්ෂණික උපකරණ පුස්තකාලය තුළ නොමැත. විධිමත් සංරක්ෂණ ක්‍රම අනුගමන කිරීමට දැනුවත් කාර්යමන්ඩල සාමාජිකයින් නොතිබිණි.



පොත් සංවිධානය කර ඇති ආකාරය





පොත් සංවිධානය කර ඇති ආකාරය



පුස්තකාලය පරිහරණය කරනු ලබන ශිෂ්ටයින්

4.5 මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපියය - පොල්ගොල්ල


වෘත්තීය පුස්තකාලයාධිපතිවරු දෙදෙනෙක සහ පුස්තකාල සේවකයින් තිදෙනෙකුගෙන් සමන්විත මහවැලි අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාලය සඳහා වෙනම නිරමාණය කරන ලද දෙමහල් ගොඩනැගිල්ලක් ඇත. විමර්ශන අංශය, කියවීම් අංශය, සහරා අංශය සහ ගුරු උපදේශ ග්‍රන්ථ් අංශය සහ ප්‍රධාන පුස්තකාලයාධිපතිගේ කාමරුය ඇතුළු කාර්යාලය බිම් මහලේ පිහිටුවා ඇති අතර බැහැරදෙන අංශය ඉහළ මාලයේ පිහිටුවා ඇත. බැහැර දෙන අංශය තුළ පොත් කියවීම සඳහා ආසන පහසුකම් සපයා තිබිණි.

පිරිසිදු වාතාගුරු, ප්‍රමාණවත් ආලේඛය, පුස්තකාලයට ලැබෙන අතර අභ්‍යන්තර සැලැස්ම ආකර්ෂණීයට පවත්වාගෙන යන ආකාරය දක්නට ලැබේණි. පරිග්‍රහණ ලේඛනය සතු ග්‍රන්ථ සංඛ්‍යාව 52,397 කි. පත්‍රිකා සූචියක් දක්නට ලැබුණත් එය භාවිත කිරීම අවම මට්ටමක පවතින අතර බිවි දැන වර්ගිකරණය 21වන සංස්කරණයට අනුව පොත් වර්ග කිරීමට ද පියවර ගෙන ඇතේ.

පුස්තකාලය සතු පරිගණක යොදාගෙන ඇත්තේ කාර්යාලිය කටයුතු සඳහාය. සංරක්ෂණ කටයුතු පිළිබඳ අවබෝධයක් කාර්ය මණ්ඩලයට නොමැති නිසා පොත් ආරක්ෂා කර ගැනීමේ ගැටුව මෙම පුස්තකාලය මූහුණ දී සිටි. විෂය අනුව පුවත් කැපුම් සේවාවක් පවත්වාගෙන යනු දැකගත හැකිය. පුවත්පත් විධිමත්ව රාක්කගත කර ඇත. ඉංග්‍රීසි, සිංහල ප්‍රකාශන වෙන වෙනම රාක්කගත කර තිබේ. වාර්ෂිකව පොත් මිලදී ගැනීම සඳහා රු. ලක්ෂයක් පමණ මූදලක් වෙන් වන අතර මූලික පොත් වලට අමතරව සැලැකිය යුතු අනිකුත් මාධ්‍යය එකතුවක් ද සංවිධානය කර තිබේ.



පොත් සංවිධානය කර ඇති ආකාරය






ප්‍රවත්පන් ලිපි කැපුම් එකතුව



ප්‍රකාශන සංචාරණය වී ඇති ආකාරය



වර්ණ සංකේත භාවිතයෙන් විෂය වර්ගීකරණය




ප්‍රස්තකාලය පරිහරණය කරනු ලබන ශිෂ්‍යයන්

4.6 ගුරු විද්‍යාලය - මධ්‍යස්ථානය

කාර්යාල ගොඩැඟිල්ලේ බිම්මහලේ වර්ග අව්‍ය 400 ක පමණ කොටසක දැනට ප්‍රස්තකාලය පවත්වාගෙන යනු ලබන අතර පැරණි අඛලන්වූ ලිබු උපකරණ නිසා අනුත්තර නිමාව ප්‍රස්තකාලයකට සුදුසු තත්ත්වයක නොපවති. පායකයින් සඳහා ප්‍රමාණවත් පරිදි ඉඩකඩ පහසුකම් සැපයීමට මෙහි ඉඩනැති.

ප්‍රස්තකාලයාධිපති තනතුර දීර්ශ කාලයක සිට පුරුෂ්පාඩුව පවතින අතර රාජකාරී ආවරණය කරනු ලබන්නේ වෘත්තීය සුදුසුකම් නොමැති ප්‍රස්තකාල සේවකයෙකු විසිනි. පරිග්‍රහණ ලේඛනය අනුව පොත් 11,765 ක් දක්වා ඇති අතර වෙනත් ප්‍රස්තකාල සම්පත් මෙහි සංචාරණය කර නොමැති. විධිමත් සුවිකරණ ක්‍රියාවලියක් හෝ වර්ගීකරණය කරන ලද ප්‍රකාශන මෙම ප්‍රස්තකාලයේ දක්නට නොලැබේ.

බැහැරදීම් සහ විමර්ශන ලෙස පොත් වෙන්කර ඇත්තේ ඒවා සියල්ල ස්ථානගතකර ඇත්තේ එකම ස්ථානයකය. ඒ අනුව මෙහි අංශ වෙන් කිරීමක් දක්නට නැති. ප්‍රස්තකාල එකතු සංරක්ෂණ ක්‍රම අනුගමනය නොකරන බැවින් පොත්පත්වලට සංරක්ෂණ ගැටලු මතුව ඇති. පොත්, ප්‍රවත්පත්, සගරා හැරුණු විට වෙනත් තාක්ෂණික උපකරණ ද ප්‍රස්තකාලය සතු නොවේ. 2018 වර්ෂය සඳහා පොත් මිලදී ගැනීමට



පොත් සංවිධානය කර ඇති ආකාරය

4.7 ഗുരൈ വിദ്യാലയ - ഗമിപ്പോല

මැතකදී නැවත විවෘත කරන ලද මෙම ගුරු විද්‍යාලයේ ප්‍රස්තකාලය සංවිධානය කිරීමට ස්ථානයක් දෙවන මහලක තෝරාගෙන තිබෙන නමුත් එම ස්ථානය ප්‍රස්තකාලයක් පවත්වාගෙන යාමට සුංස්‍රේෂු නොවන බව නිරික්ෂණය විය. විද්‍යාල්පතිතුමිය විසින් පොත්පත් ප්‍රමාණයක් එක් රස් කර තබා තිබේ. මෙහි පොත් රාක්ක කිහිපයක් ඇති අතර ප්‍රස්තකාලයක් පවත්වා ගෙන යාම ට යෙද්වීමට අයෙකු ද දැනට නොමැති බව විද්‍යාල්පතිතුමිය දන්වා සිටියාය. ප්‍රස්තකාලය සංවිධානය කිරීමට අවශ්‍ය මූලික දැනුමක් හෝ එම කාර්යම්ඩ්සිලය සතුව නොපවතින අතර එම ප්‍රස්තකාලය සංවිධානය කිරීමට අවශ්‍ය උපදෙස් හා සේවකයන් ලබා ගැනීමට කටයුතු කරන බවත්, උපදෙස් හා මාර්ගෝපදේශනය සඳහා සහාය ලබා දෙන ලෙස ඇය විසින් ඉල්ලා සිටියාය.



විදුහල්පති ඇතුළු පුස්තකාල කාර්යය මණ්ඩලය



පුස්තකාලය වෙත පැමිණීමට ඇති අඛණ්ඩ පිවිසුම



පොත් සංචාරය කර ඇති ආකාරය



4.8 හිරාගම ගුරු විද්‍යාලය - පිළිමතලාව

සෞන්දර්ය විෂයට අදාළව ගුරු, සිසුන් පුහුණු කරන අශ්‍රිත ආසියාවේ තිබෙන එකම ගුරු විද්‍යාලය වන මෙම ගුරු විද්‍යාලයේ පුස්තකාලය සඳහා වෙන්ව ගොඩනැගිල්ලක් ඇත. පුස්තකාලයාධිපතිනියක් සහ පුස්තකාල සේවකයන් දෙදෙනෙක් මෙහි සේවය කරයි. මෙම පුස්තකාලයේ ගෘහ භාණ්ඩ උපකරණ බොහෝ පැරණි අඛණ්ඩ තන්වයක පවතින බව නිරීක්ෂණය විය. සෞන්දර්ය විෂයට අදාළ ඉතා වටිනා පොත් එකතුවක් මෙහි ඇති අතර තිබෙන එම සම්පත් උපයෝගී කර ගෙන පායක සේවා පවත්වා ගෙන යාමට කටයුතු කරන බව පුස්තකාලය නිරීක්ෂණයේදී පැහැදිලි විය.

වර්ගිකරණය කරන ලද පොත් විෂය අනුව පොත් අල්මාරිවල තබා ඇති අතර සූචිකරණ කටයුතු සිදු කර නොමැත. පොත් හැරුණු විට වෙනත් පුස්තකාල සම්පත්ද මෙහි අන්තර්ගත නොවේ. පරිගණක හෝ නව තාක්ෂණික උපකරණද මෙහි දැකිය නොහැකිය. විමර්ශන සහ බැහැර දෙන වශයෙන් අංශ වෙන් කිරීමක් ද සිදු කර නොමැති අතර එකවර පායකයන් 50කට පමණ කියවීමේ පහසුකම් සපයා ඇත.



පොත් සංචාරක කර ඇති ආකාරය



පුස්තකාලයේ අභ්‍යන්තර පරිසරය

4.9 දේශගා නගර ගුරු විද්‍යාලය - බෙරුවල

දේශගා නගර ගුරු විද්‍යාලය තුළ බහුතරයක් මූස්ක්ලීම් ගුරුවරුන් විසින් අධ්‍යාපන කටයුතුවල නිරත වේ. මෙම පුස්තකාලයේ පුස්තකාලයාධිපති ඇතුළුව තවත් එක් පුස්තකාල සභායිකාවක් සේවයේ නිරත වේ. ප්‍රධානතම ගැටුපු වන්නේ පුස්තකාල පරිහරණය කරනු ලබන ගුරු ශ්‍රී මධ්‍ය භාෂා හා පුස්තකාල කාර්යම් මණ්ඩලය අතර මනා සන්නිවේදනයක් ගොඩනගා ගැනීම උදෙසා දෙමළ හාජාව හැසිර විය හැකි නිලධාරී මණ්ඩලයක් නොසිටීමයි. එබැවින් පුස්තකාලයේ කටයුතු කළමනාකරණයේදී ගැටුපු ඇති වන බව ඔවුන් විසින් සඳහන් කරයි. එමෙන්ම පුස්තකාලයේ අවශ්‍යතාවය නොසළකා ගුරු විද්‍යාලය විසින් වසරකට රුපියල් ලක්ෂයක පමණ වැය කොට පොත් මිලදී ගනී. පුස්තකාලය වෙනම ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලැබයි. පුස්තකාල සම්පත් පිළිබඳ සලකා බැලීමේදී ප්‍රමාණවත් පොත් හා පරිත්‍යාග පහසුකම් ඇතුළු පුස්තකාල සම්පත්වල හිගයක් දක්නට ලැබෙන අතර මේ වන තෙක් පුස්තකාලයේ තොග සමීක්ෂණයක් පවත්වා නොමැත.



පොත් සංචාරක පිටපත පෙන්වන ආකාරය

4.10 බලපිටිය ගුරු විද්‍යාලය

බලපිටිය ගුරු විද්‍යාලය ප්‍රධාන ගොඩනැගිල්ලේ කොටසක පවත්වාගෙන යන අතර මෙම ප්‍රස්ථකාලයේ බාහිර පෙනුම හා අභ්‍යන්තර පෙනුම දෙස අවධානය යොමු කිරීමේදී ප්‍රස්ථකාලයකට සුදුසු වාතාරණයකින් හෝ වෙනත් නිලධාරියෙක් මෙහි සේවය නොකරන අතර ආයතනයේ සේවය නොකරන අතර ආයතනයේ සේවය කරනු ලබන වෙනත් සේවයකයන් පිරිසක් විසින් මෙහි කටයුතු පවත්වාගෙන යනු ලැබේ. ගුරු විද්‍යාලයේ ආචාර්යවරුන් විසින් ප්‍රස්ථකාලයේ කටයුතු අධික්ෂණය කරනු ලැබේ. අධ්‍යාපන අමාත්‍යාංශය හෝ වෙනත් ආයතනයක හෝ නිලධාරීන් විසින් මෙම ප්‍රස්ථකාලයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබා දී නොමැත. ප්‍රස්ථකාලයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදී නොමැත. මෙම ප්‍රස්ථකාලය සතුව වටිනා හා ප්‍රමාණවත් පොත් එකතුවක් තිබෙන නමුත් මේ වන තෙක් තොග සමික්ෂණ කටයුතුද පවත්වා නොමැත. ප්‍රස්ථකාලයේ පවතින ප්‍රවු, මේස, පොත් රාක්ක ආදිය මේ වන විට ප්‍රයෝගනයට ගත නොහැකි ආකාරයෙන් දිරාපත් වී ඇත. පොත් මිලදී ගැනීමේ ක්‍රමවේදය අවධිමත් වන අතර ප්‍රස්ථකාලය සතු පරිගණක විශාල ප්‍රමාණයක් වර්ෂාව නිසා විනාශයට පත්ව ඇත.



පොත් සංවිධානය කර ඇති ආකාරය හා අභ්‍යන්තර පරීසරය

4.11 ක්ෂේත්‍ර අධ්‍යයනය ඇසුරින් ලබාගත් නිගමන

නිරීක්ෂණය කළ පුස්තකාල ඇසුරින් පහත නිගමනවලට එළඹිය හැක.

- පුස්තකාල කටයුතු සතුවුදායක හා ආකර්ෂණීය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට සුදුසු මට්ටමක නැති.
- පුස්තකාල කටයුතු සඳහා නව තාක්ෂණය, උපකරණ හා සම්පත් ප්‍රමාණවත් පරිදි හා නිසි පරිදි අත්පත් කර නොගැනීම හා ඒ පිළිබඳ දැනුම කාර්යම්ඛ්‍යලය සතු නොවේ.
- පොත් සංරක්ෂණ කටයුතු හා බැඳුම්කරණය පිළිබඳ විධිමත් පුහුණුවක් ලබා නොතිබේ, ඇතැම් පුස්තකාලවල ඒ සඳහා අවශ්‍ය සේවක මණ්ඩලයක් සේවයේ නිරත වුවද මේ සම්බන්ධයෙන් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික පහසුකම් නොමැතිකම්.
- පුස්තකාල සේවා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් පුස්තකාල වෙත අනුයුත්ක්ත කර නොමැති වීම.
- පුස්තකාල ගොඩනැගිල්ලේ අභ්‍යන්තර හා බාහිර සැලසුම්කරණයේ දුර්වලතා පැවතීම.

- නව තොරතුරු මාධ්‍ය ප්‍රතිග්‍රහණය නොකිරීම හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා සම්පත්වල හිගකම.
- ආයතනයේ ඉහල කළමනාකාරීත්වය පූස්තකාල කාර්යමණ්ඩලය සමග නිසි අන්තර් සබඳතාවයන්, නොපැවැත්වීම හා පූස්තකාල පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය නිසි පරිදි ලබා නොදීම .
- පූස්තකාල ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වශයෙන් ජාතික පූස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් මෙම පූස්තකාල පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රමාණවත් අධික්ෂණය සහ මාර්ගෝපදේශයන් සැපයීමට වගකීම් පැවරී ඇති ආයතන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම.
- පූස්තකාල කාර්යමණ්ඩලය පත් කිරීමේ සිට සේවා හා කාර්යයන් පවත්වාගෙන යාමේදී අමාත්‍යාංශයෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවීම.
- තනතුරුවලට අදාළ පත්වීම් උසස්වීම් නිසි පරිදි සිදු නොවීම.

පස්වන පරිචීජය

සාරාංශය, නිගමන හා නිරදේශ

5.1 සාරාංශය

රටත සමාජයීය, සංස්කෘතික හා දේශපාලනීක සංවර්ධනය සහ බහුවාර්ගික හා බහු සංස්කෘතික සාමාජයීය රටාවන් තුළ මානව සංවර්ධනයෙදී අධ්‍යාපනය සූචිතයේ කාර්යභාරයයක් වර්තමානය වන විට ඉටුකරනු ලබයි. ගෝලිය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළද අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියෙහි කටයුතු කරමින් විශාල කාර්යභාරයයක් හා වගකීමක් වර්තමානය වනවිට ඉටු කරමින් පවතී. ඒ අනුව නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මෙන්ම විධිමත් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළද අධ්‍යාපන ක්ෂේත්‍රයේ සූචිතයේ ස්ථානයයක් අධ්‍යාපන විද්‍යාලීය හා ගුරු විද්‍යාල හිමි කරගනී. ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සූචිතයේ ස්ථානයයක් හිමි කරන්නා මෙවන් අධ්‍යාපනික වශයෙන් වැදගත් ස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ප්‍රස්තකාල පද්ධතිය ද වැදගත් කාර්යභාරයයක් මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කරනු ලබයි. වර්තමානයේ අධ්‍යාපන විද්‍යාලීය හා ගුරු විද්‍යාල ආශ්‍රිත ප්‍රස්තකාල පද්ධතියේ පවතින තත්ත්වය අවබෝධ කර ගැනීමේ මූලික අරමුණ සහිතව මෙම අධ්‍යාපනය සිදු කරන ලදී. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙම ප්‍රස්තකාල පද්ධතියේ වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා ගත් අතර ඒ ඒ ක්ෂේත්‍ර හරහා මෙම අධ්‍යාපනය පිළිබඳ සාරාංශගත කරනු ඇදිරිපත් කළ හැකි. අධ්‍යාපන විද්‍යාලීය හා ගුරු විද්‍යාල යන ආයතන ද්විත්වය මස්සේ පාලනයන් ප්‍රස්තකාල පද්ධතිය වර්තමානය වන විට ඉතා ගැටුලුකාරී තත්ත්වයකට හා කාර්යක්ෂමතාවයෙන් අඩු මට්ටමකට ලක්ව ඇති බව හඳුනාගත හැකි වේ. මෙම ප්‍රස්තකාල පද්ධතිය ගැටුලු රාජියකට මූහුණදෙමින් කටයුතු කරන ආකාරයයක් හඳුනාගත හැකි අතර එබැවින් ප්‍රස්තකාල ක්ෂේත්‍රයේ ඒ ඒ අංශවල සංවර්ධන තත්ත්වයන් ඇති කිරීමට අවශ්‍ය කටයුතු හා පිළියම් යෙදිය යුතු කාලපරිවිෂේෂයකට වර්තමානය වන විට පත්ව තිබේ. අධ්‍යාපනය තුළින් ලබාගත් නිගමන කිහිපයක් පහත පරිදි දැක්වීය හැකිය.

ප්‍රස්තකාලවල විශාලත්වය හා ප්‍රමාණාත්මකභාවය සම්බන්ධයෙන් අධ්‍යාපනයට ලක්කරන විට ගුරු විද්‍යාල ප්‍රස්තකාල 07 අතරින් ප්‍රස්තකාල 04 කට පමණක් වෙන් වූ ගොඩනැගිල්ලක් තිබෙන නමුත් ඉතිරි ප්‍රස්තකාල ප්‍රධාන ගොඩනැගිල්ලේ කොටසක පවත්වාගෙන යන ස්වභාවයයක් හඳුනාගත හැකි වේ. ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණය පිළිබඳව ප්‍රස්තකාලයාධිපතිගේ / භාර නිලධාරියාගේ අදහස වන්නේ එනම් 57%ක් ප්‍රකාශ කර සිටින්නේ ඉඩකඩ ප්‍රමාණවත් වන බවයි. අධ්‍යාපන විද්‍යාලීය ප්‍රස්තකාලවල 89.5% ප්‍රස්තකාල සඳහා වෙනම ගොඩනැගිල්ලක පවත්වාගෙන යන අතර එහි ඉඩකඩ පිළිබඳව 52.6% ප්‍රමාණයක් , සැහීමකට පත් වන බව ප්‍රකාශ කර තිබේ.

- ප්‍රස්තකාල කාර්යමණ්ඩලය දෙස අවධානය යොමු කිරීමේදී හඳුනාගත හැකි වන්නේ ගුරු විද්‍යාල ප්‍රස්තකාල 07 අතරින් එක් ප්‍රස්තකාලයයක් හැර අනෙක් ප්‍රස්තකාලවල ප්‍රස්තකාල භාර නිලධාරියෙක් (ක්ලිකාවාර්යවරයෙක්, ප්‍රස්තකාල සභායක හෝ වෙනත් කාර්යමණ්ඩල නිලධාරියෙක්) කටයුතු කරන බවයි. අධ්‍යාපන විද්‍යාලීය ප්‍රස්තකාලවල එම තත්ත්වය වෙනස් වන අතර ප්‍රස්තකාල 19 අතරින් ප්‍රස්තකාල 13 ක ප්‍රස්තකාලයාධිපතිවරයෙක් කටයුතු කරන නමුත් අනෙකුත් ප්‍රස්තකාලවල ප්‍රස්තකාල භාර නිලධාරියෙක් කටයුතු කරයි.
- වැඩිම ශිෂ්‍ය ප්‍රමාණයක් අධ්‍යාපනය හඳුරනු ලබන ගුරු විද්‍යාලය ලෙස කොටගේ ගුරු විද්‍යාලය (ශිෂ්‍ය / ශිෂ්‍යාවන් 344) හා අඩුම ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනය හඳුරන ගුරු විද්‍යාලය ලෙස ගාල්ල අමරස්සරිය (ශිෂ්‍ය ශිෂ්‍යාවන් 58) ලෙස හඳුනාගෙන තිබේ. ප්‍රමාණයෙන් වැඩිම ක්ලිකාවාර්යවරු (30) ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය හා අඩුම ක්ලිකාවාර්යවරු සංඛ්‍යාවක් (09) අධ්‍යාපන වැඩිම ශිෂ්‍ය ප්‍රමාණය ප්‍රමාණයක් අධ්‍යාපනය හඳුරනු ලබන ගුරු විද්‍යාලය ලෙස කොටගේ ගුරු විද්‍යාලය (ශිෂ්‍ය / ශිෂ්‍යාවන් 1,248), අඩුම ශිෂ්‍යන් පිරිසක් සාර්පුත්ත විද්‍යාලීයයේ ද (ශිෂ්‍යන් 100) වාර්තා වේ. මේ ආශ්‍රිතව වැඩිම ක්ලිකාවාර්යවරු ප්‍රමාණයක් ශ්‍රී පාද විද්‍යාලීයයේ ද ක්ලිකාවාර්යවරු 80 හා අඩුම ප්‍රමාණය සාර්පුත්ත විද්‍යාලීය ක්ලිකාවාර්යවරු 17 ආශ්‍රිතවද වාර්තා වේ.

- පුස්තකාල කාර්යමන්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් දෙස අවධානය යොමු කිරීමේදී හඳුනාගත හැකි වන්නේ පුස්තකාලයාධිපතිට අමතරව එහි සේවය කරනු ලබන කාර්යමන්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් අනුව ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපිය යන ද්විත්වයේම කාර්යමන්ඩලය ලෙස අවම වගයෙන් අ..පො.ස. (උ/පෙළ) විභාගය සමත් ප්‍රතිශතය ඉහළ අයයක් ගන්නා අතර ර්ට අමතරව අ..පො.ස. (සා.පෙළ) සමත් පිරිසක් හඳුනාගත හැකි වේ. කාර්යමන්ඩලයේ වෘත්තීය සුදුසුකම් දෙස අවධානය යොමු කරන විට දක්නට ලැබෙන්නේ බහුතර තිලධාරීන් ප්‍රමාණයකට පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තීය සුදුසුකම් සම්පූර්ණකර නොමැති බවයි.
- ගුන්ථ විද්‍යාත්මක තොරතුරු සංවිධානයේදී පුස්තකාලවල පවත්වාගෙන යන පරිග්‍රහණ ලේඛනය, රාක්ක ලැයිස්තුව, පත්‍රිකා සුවිය හා ඉලෙක්ට්‍රොනික සුවිය දෙස අවධානය යොමු කළ අතර එහිදී හඳුනාගත හැකි වූයේ සියලු ගුරු විද්‍යාල හා විද්‍යාපියවල පරිග්‍රහණ ලේඛන පවත්වාගෙන යන බවයි. එමෙන්ම ගුරු විද්‍යාල අතරින් බහුතරයක් 57.11%ක් රාක්ක ලැයිස්තුවක් පවත්වාගෙන නොයන නමුත් විද්‍යාපිය පුස්තකාල අතරින් 48.4%ක ප්‍රමාණයක රාක්ක ලැයිස්තුව පවත්වාගෙන යයි. එමෙන්ම විද්‍යාපිය පුස්තකාල සැලකිය සුතු ප්‍රමාණයක (පත්‍රිකා සුවිය හා වර්ගිකරණය) ගුන්ථ විද්‍යාත්මක සංවිධානයේ විධිමත් නමුත් ගුරු විද්‍යාල පුස්තකාල සේවාව ආශ්‍රිතව එවැනි තත්ත්වයක් හඳුනාගත නොහැකි වේ.
- පුස්තකාල හාවිත කරනු ලබන වර්ගිකරණ ක්‍රමය පිළිබඳ අධ්‍යාපනයේදී හඳුනාගත හැකි වන්නේ ගුරු විද්‍යාල (56%) හා අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල (74%) බිවි දැයුම වර්ගිකරණය (DDC 21 හෝ DDC22) හාවිත කරනු ලබන බවයි.
- දැනුම සංවිධානයේදී (වර්ගිකරණය, සුවිකරණය, පිරිසැකසුම්) ගුරු විද්‍යාලවල පුස්තකාල ආශ්‍රිතව 57.1 %ක් ද විද්‍යාපිය ආශ්‍රිතව 73.7%ක ප්‍රමාණයකින් විධිමත්ව සිදුවන බව හඳුනාගත හැකි වේ. එමෙන්ම දැනුම සංවිධනයේදී ඇතිවන ප්‍රමුඛතම බාධාව ලෙස මෙම ආයතන ද්විත්වය පෙන්වා දෙනු ලබන්නේ ආයතනික කාර්යමන්ඩලය සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන්/ත්‍රියාකාරකම් නොලැබේ , පුස්තකාල සම්පත්/දුවා ලබා ගැනීමේදී ඇතිවන බාධා හා පුස්තකාල කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන සේවා නොලැබේ යාම ද පෙන්වා දෙයි.
- පුස්තකාල සතු එකතු පිළිබඳව අවධානය යොමු කිරීමේදී බැහැරදෙන එකතුව, විමර්ශන එකතුව, පුවත්පත් එකතුව, වාර්සයරා එකතුව, පර්යේෂණ ගොනු එකතුවක් හා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ එකතුද ඉහත එකතුවලට අමතරව පවත්වාගෙන යන වෙනත් එකතු ලෙස හඳුනාගත හැකි වේ.
- පුස්තකාල සියල්ලෙහිම (ගුරු විද්‍යාල හා විද්‍යාපිය) විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ, පෙළ පොත්, අතිරේක කියවීම් පොත් හා ඉගෙනුම් ආධාරක පවත්වාගෙන යන බව හඳුනාගත හැකි වේ.
- විද්‍යාපිය පුස්තකාල සම්පත් ආශ්‍රිතව වැඩිම පොත් ප්‍රමාණයක් එනම් පොත් 52,397ක් හා අඩුම පොත් ප්‍රමාණය 7,714ක් මහරගම ගුරු විද්‍යාල පුස්තකාලය සතුව පවතී. ගුරු විද්‍යාල ආශ්‍රිතව වැඩිම පොත් ප්‍රමාණය බලපිටිය ගුරු විද්‍යාලය සහ අඩුම පොත් ප්‍රමාණය කොටගෙන ගුරු විද්‍යාල පුස්තකාලයේන් දක්නට ලැබේ. මේ අනුව ආයතනයේ අරමුණුවලට සාපේක්ෂව පුස්තකාලය තුළ පවතින සම්පත් පිළිබඳව ගුරු විද්‍යාල ආශ්‍රිතව 43%ක් අදහස් දක්වා තිබෙන්නේ පවතින සම්පත් පුස්තකාල කටයුතු කරගෙන යාමේදී තරමක් ප්‍රමාණවත් වන බවයි. විද්‍යාපිය පුස්තකාල 63.2% අදහස් වන්නේද පුස්තකාල කටයුතු පවත්වාගෙන යාමේදී තිබෙන සම්පත් තරමක් ප්‍රමාණවත් බවයි.
- සියලුම පුස්තකාලවල බැහැරදෙන සේවය හා විමර්ශන සේවා ක්‍රියාත්මක වේ. අන්තර් පුස්තකාල පිරුව් සේවාව කිසිදු පුස්තකාලයක ක්‍රියාත්මක නොවේ.
- පුස්තකාල සතියේ දින 05 තුළ සාමාන්‍ය රාජකාරී වේලාවන් (පේ.ව. 8.00 සිට ප.ව. 4.15 දක්වා) තුළදී වෘත්තව පවතී.

- ගාරීරික අපහසුතා පවතින ශිෂ්‍යයන් / කාර්යම් තේච්ලය සඳහා පුස්තකාල වෙත ප්‍රවේශ වීමේ තාක්ෂණික ක්‍රමවේද ගුරු විද්‍යාල පුස්තකාල සපයා නොමැති අතර නිල්වලා හා පුලතිසිපුර යන විද්‍යාපිය පුස්තකාලවල හැර අනෙකුත් විද්‍යාපිය පුස්තකාල සතුව මෙම පහසුකම දක්නට නොලැබේ.
- වැඩිම ලියාපදිංචි ශිෂ්‍යයන් සහ කාර්යම් තේච්ල සාමාජිකයින් සහිත ගුරු විද්‍යාල, අධ්‍යාපනීය පාඨක සංඛ්‍යාව පිළිවෙළින් අධ්‍යාපනීය පිළිවෙළින් භාෂ්‍යනාගත හැකිය. එමත්ම දිනකට පුස්තකාලය පරිහරණය කරනු ලබන අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල අතරින් වැඩිම හා අඩුම පාඨක සංඛ්‍යාව පිළිවෙළින් මහවැලි හා පොරාදේණිය පුස්තකාල ආශ්‍රිතවය.
- දිනකට පුස්තකාලය පරිහරණය කරනු ලබන ගුරු විද්‍යාල පුස්තකාල අතරින් වැඩිම හා අඩුම ශිෂ්‍ය පාඨක සංඛ්‍යාව පිළිවෙළින් අධ්‍යාපනීය පිළිවෙළින් භාෂ්‍යනාගත හැකිය. එමත්ම දිනකට පුස්තකාලය පරිහරණය කරනු ලබන අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල අතරින් වැඩිම හා අඩුම පාඨක සංඛ්‍යාව පිළිවෙළින් මහවැලි හා සාරිපුත්ත යන පුස්තකාල ආශ්‍රිතවය හැකිවේ.
- මෙම ආයතන පුස්තකාල තුළ දිනකට සංසරණය වන පොත් පුමාණය දළ වශයෙන් ගුරු විද්‍යාල ආශ්‍රිතව වැඩිම සංඛ්‍යාව වන්නේ 60 80 පුමාණයයි. අඩුම සංඛ්‍යාව ලෙස බලපිටිය පුස්තකාලය ආශ්‍රිතව 20ක් හෝ රට අඩු පුමාණයක් හැකිය. දිනකට සංසරණය වන වැඩිම පොත් පුමාණය වන පොත් 500 800 අතර පුමාණය මහවැලි විද්‍යාපිය ආශ්‍රිතවත් අඩුම පොත් පුමාණය වන 50 100 පරාසයක පොත් පුමාණය සාරිපුත්ත, පස්දුන්ට හා පුලතිසිපුර යන විද්‍යාපිය ආශ්‍රිතවය හැකිවේ.
- ගුරු විද්‍යාල ආශ්‍රිත පුස්තකාලවල අවසන් වරට පොත් අපහරණය සිදු කළ වර්ෂය පිළිබඳ සලකා බැලීමේදී හැකි වන්නේ 2015 හා 2016 යන වර්ෂ වලදී පොත් අපහරණ ක්‍රියාවලිය සිදු කළ නමුදු බහුතරයක් ගුරු විද්‍යාල විසින් පොත් අපහරණ ක්‍රියාවලිය දීර්ස කාලයක සිට සිදු කර නොමැති බවයි.
- ගුරු විද්‍යාල පුස්තකාල ඇසුරින් බහුතරයක එනම් පුස්තකාල 05ක (71.4%)ක තොග සම්ක්ෂණයන් පවත්වා තිබෙන අතර එම සම්ක්ෂණයන් ද 2016 හා 2017 වර්ෂවල සිදු කර තිබේ. නමුත් බලපිටිය පුස්තකාලය තොග සම්ක්ෂණ පවත්වා නොමැත. අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල අතරින් දැරානගර විද්‍යාපිය පුස්තකාලය හැර ඉතිරි පුස්තකාල සියල්ලේම තොග සම්ක්ෂණයන් සිදු කර ඇති අතර ඒවා 2014 2018 කාල පරාසය තුළ සිදු කර තිබේ.
- අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල 19 අතරින් පුස්තකාල 15ක වර්තමානය වන විට ක්‍රියාකාරී පුස්තකාල කම්ටුවක් පවත්වාගෙන යන අතර මධ්‍යකලපුව, දැරා නගර, මහරගම හා රුහුණු යන විද්‍යාපිය පුස්තකාලවල වර්තමානය වනවිට ක්‍රියාකාරී පුස්තකාල කම්ටුවක් පවත්වාගෙන යන ස්වභාවයක් හැකි නොවේ. ගාල්ල, බලපිටිය, මධ්‍යකලපුව, කේපායි යන ගුරු විද්‍යාලවල ක්‍රියාකාරී පුස්තකාල කම්ටුව නොමැත. ගුරුවිද්‍යාල හා විද්‍යාපිය පුස්තකාල කම්ටුව සංයුතිය පහත පරිදි හැකිනාගත හැක.

ගුරු විද්‍යාල

අධ්‍යාපන විද්‍යාපිය

1. විදුහල්පති සහාපති	1. විද්‍යාපිය සහාපති	සහාපති
2. පුස්තකාලයාධිපති ලේකම්	2. උප සහාපති	෋ප සහාපති
3. නියෝජන විදුහල්පති සාමාජික	3. පුස්තකාලයාධිපති	ලේකම්
4. අංශාධිපති සාමාජික	4. ක්‍රේකාවාර්යවරුන්	සාමාජික
5. ක්‍රේකාර්යවරුන් සාමාජික	5. ශිෂ්‍ය/ශිෂ්‍යාවන්	සාමාජික
6. ශිෂ්‍ය/ශිෂ්‍යාවන් දෙදෙනෙක් සාමාජික		

- පූහුණු නිලධාරීන් හිග බව, පරිගණක හා අන්තර්ජාල පහසුකම් නොමැති බව, පුස්තකාලය පවත්වාගෙන යාමට පුමාණවත් පරිදි ඉඩකඩ පහසුකම් නොමැතිබව හා තාක්ෂණික දැනුම නොමැතිකම හා පුස්තකාලයාධිපතින්/ හාර නිලධාරීන් විසින් පෙන්වාදෙන පොදු හා පුමුබතම ගැටුලු ලෙස හැකිනාගත හැකි වේ.

- මෙම ආයතනවල දැනට පවතින කිසිදු ප්‍රස්තකාලයක් ස්වයංක්‍රීයකරණය කර නොමැති ස්වභාවයක් හඳුනා ගත හැකි වේ. ඒ අනුව අධ්‍යාපන විද්‍යාපිය ප්‍රස්තකාල වන හාපිටිගම, මහවැලි, නිල්වලා, රුවන්පුර, ශ්‍රීපාද හා වයඹ යන ප්‍රස්තකාල ස්වයංක්‍රීයකරණය කිරීමට සැලුසුම් කෙරෙමින් පවතින බව හඳුනා ගත හැකි වේ. ප්‍රස්තකාලය සතුව පවතින තොරතුරු තාක්ෂණික උපකරණ මෙවලම් හා සේවා ද මෙම ප්‍රස්තකාල පද්ධතිය තුළ ඉතා සිමිත ප්‍රස්තකාල සංඛ්‍යාවක් තුළ හඳුනාගත හැකි වේ. බහුතර ප්‍රස්තකාල ප්‍රමාණයක මෙම සම්පත් හිත වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින ගුරු විද්‍යාල හා ජාතික අධ්‍යාපන විද්‍යාපිය ආශ්‍රිත ප්‍රස්තකාලවල වර්තමාන තත්ත්වය හඳුනාගැනීම සම්බන්ධ මෙම සම්ක්ෂණය හරහා ඒ ඒ ප්‍රස්තකාලවල වර්තමානයේ දක්නට ලැබෙන හා පවතින ගැටුළු මෙන්ම ඒ ඒ තත්ත්වයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකි විය. ඒ අනුව බහුතරයක් වූ මෙම ආයතන ද්විත්වයේ ප්‍රස්තකාල පද්ධතිය තුළ ගැටුළු රාශියක් හඳුනාගත හැකිය.

මෙම ආයතන 02 සඳහා පොදු ගැටුළුකාරී තත්ත්වයන් හඳුනාගැනීමට හැකි වූ බැවින් එම තත්ත්වය අවම කිරීමට හෝ ඉන් මූද්‍රණාගැනීමට අවශ්‍ය නිරදේශ රසක් ඒ ඒ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරිපත් කළ හැක.

5.2 නිරදේශ හා නිගමන

5.2.1 ප්‍රස්තකාල ගොඩනැගිල්ල සහ බාහිර පරිසරය

- මෙම ප්‍රස්තකාල සඳහා වෙනම ගොඩනැගිලි නොපවතින බැවින් ප්‍රස්තකාලය සඳහා උචිත ගොඩනැගිල්ලක් හා සුදුසු පරිසරයක් ගොඩනැගීම හා පවත්වාගෙන යාම.
- ගාරීරික අපහසුතා ඇති පුද්ගලයින්, 6. ශිෂ්‍ය/ශිෂ්‍යාචන් හා කාර්යමණ්ඩලයට ප්‍රවේශවීමේ තාක්ෂණික ක්ම්වේද සලසා නොමැති ප්‍රස්තකාල ඒ සඳහා සුදුසු පියවර ගැනීම.
- ප්‍රස්තකාල කටයුතු සිදු කරගෙන යාමේදී හා සේවා සැපයීමේදී දැනට පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් එට සුදුසු ඉඩකඩ ලබාදීම සිදුකළ යුතුය.
- ඇතැම් ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපිය ප්‍රස්තකාලවල පවතින අනාරක්ෂිත තත්ත්වය මත එහි පවතින පොත්පත්, ලිපි ලේඛන සහ අනෙකුත් සම්පත් ආරක්ෂා කිරීමට අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග සැලැස්වීම.

5.2.2 ප්‍රස්තකාල කාර්යමණ්ඩලය

- වෘත්තීය කාර්යමණ්ඩලයට අයත් සුදුකම්ලත් ප්‍රස්තකාලයාධිපතින් හා සෙසු කාර්ය මණ්ඩලය හැකි ඉක්මණින් පුරුණ්‍යාඩු පවතින ප්‍රස්තකාල වෙත අනුයුත් කිරීම.
- ග්‍රේණිගත කර නොමැති ප්‍රස්තකාල අදාළ ප්‍රමිතින්ට අනුකූල වන පරිදි ග්‍රේණිගත කිරීම හා ග්‍රේණිගත කර ඇති ප්‍රස්තකාලවල ග්‍රේණි උසස් කිරීම.
- දැනට සේවය කරන හා ඉදිරියට ප්‍රස්තකාල වෙත බඳවා ගන්නා ප්‍රස්තකාලයාධිපති හෝ සෙසු කාර්යමණ්ඩලය වෙත සුදුසුකම් සපුරා නිබෙන නිලධාරී මණ්ඩලයක් පත් කිරීම.
- දැනට සේවය කරනු ලබන නිලධාරීන්ගේ වෘත්තීය නිපුණත්වය වර්ධනය කිරීම උදෙසා වැඩසටහන්, ක්‍රියාකාරකම්, පායමාලා වෙත යොමු කිරීම.

- පුස්තකාල පද්ධතියේ සේවයේ නියුතු පුස්තකාල නිලධාරීන්ගේ වෘත්තීය හෝ අධ්‍යාපන සූදුසුකම් වැඩිකර ගැනීමට පුස්තකාල බිජෙලෝමා පායමාලාවන්, උපාධි පායමාලා, පශ්චාත් උපාධි පායමාලා හැදුරීම සඳහා විවිධ ගිණුත්ව වැඩසටහන්, සහන පදනම මත හා ගෙවීමේ තොරතුරු පදනම මත ක්‍රියාත්මක කිරීම.
- අධ්‍යාපන විද්‍යාපිය හා ගුරු විද්‍යාල ආස්‍රිතව පුස්තකාල ක්ෂේත්‍රයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සේවා කාලය හා ඔවුන්ගේ රාජකාරී සැලකිල්ලට ගෙන වාර්ෂිකව හෝ කාලානුරුපීව ඔවුන්ව ඇගයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා මාර්ගෝපදේශනය ලබා දීම.
- වෙනත් පුස්තකාල කාර්යමණ්ඩල සමග සබඳතා ඇති කරගැනීමටත් ඔවුන්ගේ අදහස් හා අන්දැකීම් භුවමාරු කර ගැනීමටත් අවස්ථාව සලසා දීම.
- විශේෂයෙන්ම ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල ආස්‍රිතව පුස්තකාල කාර්යමණ්ඩලයේ සුබසාධනය සඳහා අන්තර් පුස්තකාල සේවක කමිටු හා පුස්තකාල සේවක සංගම් පිහිටුවා ගැනීම.

5.2.3 ග්‍රන්ථ විද්‍යාත්මක සංවිධානය

- පුස්තකාල කටයුතු කාර්යක්ෂම කිරීම උදෙසා තොරතුරු ඉතා කඩිනමින් පායකයන් වෙත ලබා දීමේ අරමුණින් පුස්තකාල සූචි (පරිගණක සූචිය) පවත්වාගෙන යාම විධිමත් කිරීම හා දැනට එබදු සූචි හාවිතයට තොගන්නා පුස්තකාල වෙත එම සූචි හාවිත කිරීමේ ඇති වැදගත්හාවය සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා රට අවශ්‍ය නිශ්චාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීම.
- පුස්තකාල සම්පත් සංවිධානයේදී වර්ගීකරණ කටයුතු බිඩි දෙම වර්ගීකරණය (DDC 23) නව සංස්කරණ හාවිත කිරීම.
- ග්‍රන්ථ විද්‍යාත්මක සංවිධානයේදී පුස්තකාලයේ පවතින පොත්පත් හා ලිපි ලේඛන සංවිධානය කළ සූත්‍ර ආකාරය සම්බන්ධයෙන් ඒ පිළිබඳමනා දැනුමක් ඇති නිලධාරීන් හරහා අවශ්‍ය පුහුණු / මාර්ගෝපදේශන සේවාවන් ලබාදීම.

5.2.4 දැනුම සම්පත් හා එකතුන්

- ඒ ඒ පුස්තකාලවල පවතින එකතු (බැහැරදෙන එකතුව, විමර්ශන එකතුව, පුවත්පත් එකතුව, වාර සගරා එකතුව හා ගුවා දායා එකතුව) ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව සංවර්ධනය කිරීම.
- ගිණු/ඡිණුවන්ට පරියේෂණ සිදුකිරීමට හා අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවශ්‍ය තොරතුරු හා දැනුම ලබා ගැනීම උදෙසා පුවත්පත් ලිපි කුපුම් එකතු පවත්වාගෙන යාම සූදුසු වේ.
- පුස්තකාලය වෙත මිලදී ගන්නා පුවත්පත් වර්ග හා ප්‍රමාණය වැඩි කිරීම.
- විවිධ විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි වාරසගරා මිලදී ගැනීම.
- පවතින පුස්තකාල එකතුවලට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැදගත් නව පරියේෂණ ලිපි එකතු, ගුරු මාර්ගෝපදේශ එකතු, විවිධ විෂය සමාගම් එකතු ආරම්භ කිරීම හා තිබෙන එකතු සංවර්ධනය කිරීම.

- පුස්තකාලය සතු අධ්‍යාපනය සම්බන්ධ ඉගෙනුම් ආධාරක එකතු ඇති කිරීම හා සංවර්ධනය කිරීමත් රේට අමතරව නව තාක්ෂණයෙන් යුත් උපකරණ හා මෙවලම් (සිතියම්, CD තැව් ආදිය) හඳුන්වා දීම.
- පුස්තකාල එකතුවේ පවතින ග්‍රව්‍ය දායා මාධ්‍ය උපකරණ (ග්‍රව්‍ය පට , විඩියෝ පට, පරිගණක තැට්, අන්තර්ජාල සම්පත්) එකතුව සංවර්ධනය කිරීම හා නවතම උපකරණ ඒ ඒ පුස්තකාල වෙත අත්පත් කර ගැනීම.
- පාලන අධ්‍යාපනය මගින් අනුමත කරන ලද ලිඛිත එකතු කළමනාකරණ ප්‍රතිපත්තියක් ගොඩනැවීම.
- පොත් එකතු හා විද්‍යුත් තොරතුරු පහසුකම් සඳහා ප්‍රමිත පවත්වාගෙන යාම.
- වාර්ෂිකව පොත් මිලදී ගැනීමේදී ඒ වෙනුවෙන් දැනට වැය කරන මූදල් ප්‍රතිපාදන ප්‍රමාණය වැඩි කිරීම හා පරිත්‍යාග හා වෙනත් මාර්ග ඔස්සේ පොත් ලබා ගැනීමට උනන්දු වීම හරහා පුස්තකාල පොත් එකතුව වර්ධනය කිරීම උදෙසා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම.
- පුස්තකාල වෙත ඡායාපිටපත් යන්තු, ස්කෑන් යන්තු හා ප්‍රින්ටර්ස් ආදි උපකරණ මිලදී ගැනීම හා ඒ ආශ්‍රිත සේවාවන් පුළුල් කිරීම.

5.2.5 පුස්තකාල සේවා

- ගුරුවීද්‍යාල හා අධ්‍යාපන විද්‍යාලීය පුස්තකාල එක් විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ සමාන අරමුණු මත ත්‍රියත්මක වන ආයතන වේ. එම ආයතන පුස්තකාල, පුස්තකාල ජාලයක් ලෙස (Library Network) සංවර්ධනය කිරීම සිදු කළ හැක. ඒ හරහා එක් එක් පුස්තකාල සේවා අතර මනා සම්බන්ධිකරණයක් ඇතිවීම හා මෙම සේවාවන් පිළිබඳ අවබෝධයක් ද එක් එක් පුස්තකාල සම්බන්ධයෙන් වෙන වෙනම ලබා ගත හැක. මෙම පුස්තකාල ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාලීය ආශ්‍රිත තොරතුරු සම්පත් මධ්‍යස්ථාන (Information Resource Center) ලෙස තවදුරටත් සංවර්ධනය කළ හැක.
- පුස්තකාල ජාලය සමග අන්තර් පුස්තකාල පිරුව සේවා (Inter Library Loan Services) ආරම්භ කිරීම වැදගත් වන අතර ඒ හරහා ඒ ඒ පුස්තකා වල තිබෙන පොත්පත් හා අනෙකුත් සම්පත් ගිණු /ශිෂ්‍යාච්‍යාවන්, ගුරුවරුන් හා පායික ප්‍රජාව අතර පුවමාරු කර ගැනීමේ හැකියාව හිමිවේ.
- පුස්තකාල පායික ප්‍රමාණය වර්ධනය කර ගැනීම සඳහා පුස්තකාල සේවාවන් හා සම්පත් පිළිබඳ පායිකයන් දැනුවත් කිරීම. ඒ වෙනුවෙන් පුස්තකාලය සම්බන්ධයෙන් අත්පොත්, පත්‍රිකා නිර්මාණය කිරීම, (Leaflets) දේශන පැවැත්වීම, ග්‍රව්‍ය දායා හා විතයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම කළ හැකිය.
- ජාතික පුස්තකාල හා ප්‍රාලේඛන සේවා මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ හා වකුලේඛවලට අනුව නියමිත කාලපරිච්ඡේදයට අනුකූලව තොග සම්ක්ෂණ පැවැත්වීම හා පොත් අපහරණය සිදු කිරීම.
- පුස්තකාල කටයුතු කාර්යක්ෂමව හා මනා සංවිධානයකින් යුතුව පවත්වාගෙන යාමට සක්‍රීය පුස්තකාල කමිටුවක් පත් කිරීම හා දැනට පුස්තකාල කමිටු ත්‍රියාත්මක නොවන ආයතනවල අදාළ බලධාරීන්ගේ මූලිකත්වයෙන් පුස්තකාල කමිටු ආරම්භ කිරීම.
- පුස්තකාල කටයුතු පවත්වාගෙන යාමේදී ක්ෂේත්‍රයේ මෙන්ම වෙනත් ක්ෂේත්‍රවලට අදාළ පුස්තකාල හා ආයතන, සංගම් සමග සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම.
- අනාගත සැලසුම්කරණයේදී සේවා සංවර්ධනය කෙරෙහි බලපාන පුස්තකාලයාධිපතිවයට අදාළ අභ්‍යන්තර සහ පරිබාහිර වර්ධනීය තත්ත්වයන් පිළිබඳ ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාලීය වල

විදුහල්පතිවරුන්, පීඩායිපතිවරුන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් දැනුවත් කිරීම හා ඒ සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීම.

- පූස්තකාල සේවාවේ කාර්යක්ෂමතාව, එලදායිතාව හා ගුණාත්මක හාවය වැඩිදියුණු කිරීමට හා ඇගයීමේ අරමුණින් කාර්යසාධන දරුණක සකස් කිරීම. එහි අරමුණ වන්නේ කාර්යමණ්ඩල, සම්පත් සේවා සංසරණ ක්‍රියාකාරකම් පිළිබඳව, ඒක පූද්ගල බැහැරදීම්, පායක සංඛ්‍යාවට අනුව පූස්තකාල ද්‍රව්‍ය තොගය, පායක ප්‍රජාව අනුව පූර්ණ කාලීන කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ප්‍රතිශතය යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම කාර්යයසාධක දරුණක සකස් කිරීම සිදු කළ හැක.

5.2.6 තොරතුරු තාක්ෂණ උපකරණ හාවිතය

- සියලු පූස්තකාල සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම.
- ගරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපිය පූස්තකාල සියල්ල ස්වයංක්‍රීයකරණය (Digitalization) සහ ඒ ආශ්‍යයෙන් ඩිජිටල් පූස්තකාල (Digital Libraries) ලෙස සංවර්ධනය කිරීම.
- ශිෂ්‍යයන් හා අධ්‍යයන කාර්යමණ්ඩල ඇතුළු ආයතනික කාර්යමණ්ඩලය වෙත ඉතා ඉක්මණින් හා පහසුවෙන් තොරතුරු වෙත ප්‍රවේශවීම සඳහා, ජාතික හා ජාත්‍යන්තර සංවිධාන සමග අන්තර් සම්බන්ධතාවයක් ගොඩනෑවීම.
- පූස්තකාල ස්වයංක්‍රීයකරණය සඳහා විවෘත කේත මැදුකාංග (Open Source) විශේෂයෙන් කොහා මැදුකාංගය (Koha) හඳුන්වාදීම පූස්තකාල ස්වයංක්‍රීයකරණයන් සමගම ඒ ආශ්‍ය සේවා හා පහසුකම් ලබා දීමේදී පූස්තකාලයායිපති ඇතුළු කාර්යමණ්ඩලය පූහුණු කිරීම හා අවශ්‍ය ප්‍රායෝගික හා තාක්ෂණත්මක දැනුම ලබා දීම.
- ආයතන ද්විත්වයට අදාළ විදුහල්පතිවරු, පීඩායිපතිවරුන්, කාර්යමණ්ඩලය සහ එහි අධ්‍යාපනය හඳුරුනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත මැදුකාංග දත්ත පදනම් හාවිතය පූස්තකාල සමග නවීන තාක්ෂණ හාවිතය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩිසටහන් සංවිධානය කිරීම.
- ඩිජිටල් පූස්තකාල පහසුකම් සපයා දීමත්, පූස්තකාල අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය, ව්‍යාපෘති කළමනාකරණය සහ පූස්තකාල ස්වයංක්‍රීයකරණය සඳහා මාර්ගෝපදේශ සැපයීම් යනාදි ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම.
- පූස්තකාල සංවර්ධනය කිරීම තබන්තු කිරීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂීත ආයතන, සංවිධාන සමග අන්තර් සම්බන්ධතාවයන් පවත්වාගෙන යාම සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
- ගරු විද්‍යාල හා විද්‍යාපිය ආශ්‍ය පූස්තකාල සේවා මෙන්ම අනෙකුත් සේවා ද පවත්වාගෙන යාම වෙනුවෙන් ඒ ඒ ආයතනයට වෙන් වෙන් වශයෙන් ආයතනික වෙබ් අඩවි පවත්වාගෙන යාම ආරම්භ කිරීම.

5.2.7 පූස්තකාල සංරක්ෂණය

- පූස්තකාල ද්‍රව්‍ය හා සම්පත් සංරක්ෂණය සම්බන්ධයෙන් පූස්තකාල කාර්යමණ්ඩලය වෙත පූහුණු වැඩිසටහන් හා ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.
- සංරක්ෂණ කාර්ය සඳහා සම්මත ප්‍රමිත ජාතික පූස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පූස්තකාල සංරක්ෂණ අංශයෙන් හා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීම.
- පොත් බැඳුම්කරණය හා ඒ ආශ්‍ය තාක්ෂණික ක්‍රියාකාරකම් සම්බන්ධව පූහුණුවීම් ලබාදීම හා එම

කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය සම්පත් (බැඳුම්කරණ කට්ටල) ලබා දීම. ඒ සඳහා ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ විශේෂයෙන් සහාය හා මාරගෝපදේශනය ලබා ගත හැකිය.

- ප්‍රස්තකාලවල පිහිටීම හා අනෙකුත් ක්‍රියාකාරකම් ඔස්සේ ඒ ඒ ආයතනික ප්‍රස්තකාලවල වෙත ස්වභාවිකව හෝ වෙනත් ආකාරයකින් සිදුවන ආපදා තත්ත්වයන් වෙත මූහුණ දීම වෙනුවෙන් ආපදා කළමනාකරණ සැලැස්මක් (Disaster Management Plan) සකස් කිරීම හා ඒ වෙනුවෙන් වන ප්‍රහුණුවේම් හා දැනුවත් කිරීම කාර්යමණ්ඩලය හා ශ්‍රී පායක ප්‍රජාව වෙත සිදු කිරීම.
- ප්‍රස්තකාල ග්‍රෑනීගත කිරීම, ප්‍රමිත පවත්වාගෙන යාම, ප්‍රස්තකාල පොත් අස්ථානගතවේම හා වෙනත් අවශ්‍ය ක්ෂේත්‍ර ඔස්සේ කාර්යයන් හා එහි පැවැත්ම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල ප්‍රහුණුව ලබාදීම හා මාරගෝපදේශනය ලබා දීම.
- ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් මෙම ප්‍රස්තකාල නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම.
- ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාලීය ආයුත්‍ය ප්‍රස්තකාලවල මෙන්ම රට අනුබද්ධිත විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි මෙන්ම පර්යේෂණ හා සම්ක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවබෝධය වර්ධනය කිරීම සඳහා ඒ හා සම්බන්ධ වැඩුමුළු පර්යේෂණ සම්මත්තුණ සංවිධානය කිරීම, විවිධ ක්ෂේත්‍රවල පර්යේෂකයන් හා වෘත්තියවේදීන් සමග සමාජ කතිකාවත්, සංවාද, විවාද ඇති කිරීම. මෙම කාර්යාලය සඳහා ජාතික ප්‍රස්තකාල පර්යේෂණ අංශයේ මගපෙන්වීම හා සහාය ලබාදීම.
- සාහිත්‍ය මාසය හා කියවීමේ මාසය ඉලක්ක කර ගනිමින් ජාතික හා ජාත්‍යන්තර මවිතමේ විවිධ වැඩිසටහන් සංවිධානය කිරීම හා ඒ සඳහා රාජ්‍ය හා රාජ්‍ය තොටත සංවිධාන හා පෙළද්‍රව්‍යික අංශයේ සහයෝගය ලබා ගැනීම.
- ගුරු විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාලීය ප්‍රස්තකාල අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රස්තකාල පද්ධතියක් ලෙස සංවර්ධනය කර ඒ ආයුත්‍ය ප්‍රස්තකාල සංගමයක් පිහිටුවා ගැනීම හා ඒ හරහා ප්‍රස්තකාලවේදීන්ගේ ගැටලු, අදහස් හා නව යෝජනා සාකච්ඡාවට ලක්කරමින් සාර්ථක ප්‍රස්තකාල වෘත්තියක් වෙත ගමන් කිරීමේ හැකියාව සලසා ගැනීම.
- ප්‍රස්තකාල සේවා තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ඒ ආයුත්‍ය සේවා නිශ්චකයින්ගේ වැටුප්, ප්‍රස්තකාලයාධිපති හා කාර්යමණ්ඩලය වැඩි කිරීම හා සේවා සුබසාධනය අවශ්‍ය ක්‍රියාලාරාග ගැනීම. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සමග එක්ව පොදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.
- ප්‍රස්තකාලයාධිපති හා කාර්යමණ්ඩලය විසින් ගුරු විද්‍යාල විදුහල්පති / පීඩාධිපති ඇතුළු කාර්යමණ්ඩලය සමග සුහද කටයුතු කිරීම හා මනා සම්බන්ධිකරණයක් ගොඩනගා ගැනීම.
- මෙම ආයතන ද්විත්වයෙහි මවි ආයතනය වශයෙන් සැලකෙන අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් හා අදාළ අංශ සමග මනා කළමනාකාරීත්වයක් යටතේ කටයුතු සිදු කිරීම ද, එම ආයතන මගින් මෙම ආයතන ද්විත්වයේ පවතින ගැටලු සහ වර්තමාන තත්ත්වයන් දෙස අවධානය යොමු කරමින් එම ආයතනයන්හි කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය උපරිම සහාය ලබාදීම.

ආර්ථික ගුන්ත නාමාවලිය

Jayasena. A. (2004). The Teacher Education Programmes in National Colleges of Education" Study Series No 20' Maharagama, National Education Commission.

Kularathne, N.G.(1991). Educational Policy and Research in Sri Lanka. Teacher and Teacher Education.Maharagama, National Institute of Education.

Ministry of Education and Higher Education. (1995). Policies and Strategies for Teacher Education and Teacher Development in Sri Lanka. Ministry of Education and Higher Education.

Ministry of Education. (2004). National Education Research on CIVIC Education in Sri Lanka - NEREC Colombo study. Ministry of Education.

Ministry of Education. (1996). Teacher Education and Teacher Development Project Implementation Papers. Ministry of Education.

Ministry of Education. (2002). Manual of the National of Education' Ministry of Education.

National Education Commission. (2005). Proposals for a National Policy Framework on General Educational in Sri Lanka .National Education Commission.

National Education Research & Education Centre. (2007). Survey of Second National Lnaguage Teaching & Learning in National Colleges of Education. NEREC.

Senadherra. S. (2002). Pre Service Teaher Education Needs of Sri Lanka(Improving the Affective Domain of Teacher Trainees. Peradeniya. and University of Peradeniya.

Sharma. S. R. (1994). Teacher training and educational research. New Dellh, Aaanmol Publications.

UNESCO. (1990). Innovations and initi atives in teacher education in Asia and Pacific region. Bangkok.

ශ්‍රී ලංකාව. (2002). සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති රාමුව. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික රාමුවක් සඳහා යෝජනා. කොළඹ ජාතික අධ්‍යාපන කොමිසම.

සේ. සිල්වා හා බඩුලිව්. ගාමින්දි. (2014). ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනයේ අරමුණු, අවශ්‍යතා හා විකාශනය. කොළඹ, ඇස්.ගොඩගේ සමාගම.

අමුණුම 01 : අධ්‍යාපන විද්‍යාලීය ප්‍රස්ථකාල නාමාවලිය

අධ්‍යාපන විද්‍යාලීය	අයෝ දිස්ත්‍රික්කය	ලිපිනය	ප්‍රස්ථකාලයකීපත්‍රි හාරකරු	දුරකථන ආංකය	ඊමේල් ලිපිනය
සො ජාතික අධ්‍යාපන විද්‍යාලීය	බයල්ල	ලොව ජාතික අධ්‍යාපන විද්‍යාලීය, බණ්ඩාරවල	-	057-22222254	uvancoe@gmail.com
නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාලීය	මාතර	නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාලීය, ඇකුරෙස්ස	ලනා ග ගෙන්නොට්	041-2283210	pnniwa@gmail.com
සාරිප්‍රත්ත ජාතික අධ්‍යාපන විද්‍යාලීය	ගම්පහ	සාරිප්‍රත්ත ජාතික අධ්‍යාපන විද්‍යාලීය, නිවටුව	මේ.පී. සි. වෙදසිංහ	033-2287216	sariputtan@gmail.com
සියනැ ජාතික අධ්‍යාපන විද්‍යාලීය	ගම්පහ	සියනැ ජාතික අධ්‍යාපන විද්‍යාලීය, වෛයන්නොට්.	ශ්‍රී.එම්.සි. ගේලේ	033-2287213	siyanencoead@yahoo.com
භාෂිටගම ජාතික අධ්‍යාපන විද්‍යාලීය	ගම්පහ	භාෂිටගම ජාතික අධ්‍යාපන විද්‍යාලීය	බඩාපෑ.පී. දියාරත්න	033-2273201	-
මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාලීය	මහනුවර	මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාලීය, පොලේගොලේල	-	081-2494636	mahancoe@gmail.com
වතුනියා ජාතික අධ්‍යාපන විද්‍යාලීය	වතුනියාව	වතුනියා ජාතික අධ්‍යාපන විද්‍යාලීය, වතුනියාව	ඒන්. නාගලිංගම	024-22222272	libraryvncor@gmail.com
අධ්‍යාලෝච්‍ය ජාතික අධ්‍යාපන විද්‍යාලීය	අමපාර	අධ්‍යාලෝච්‍ය ජාතික අධ්‍යාපන විද්‍යාලීය	ප්‍රමා.අසි.ජ්‍යේ ල්.චං.එම්.හස්ම	067-2277327	ancoe92@gmail.com

ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපියය	නුවරඑළුය	ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපියය, පතන	එම.ඩී.ජේ. රෝස්මේලි	051-2244223	-
මධ්‍යකළපුව ජාතික අධ්‍යාපන විද්‍යාපියය	මධ්‍යකළපුව	මධ්‍යකළපුව ජාතික අධ්‍යාපන විද්‍යාපියය,මධ්‍යකළපුව	-	065-2247526 077-5566148	battincoe@gmail.com
පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපියය	කළුතර	ජාතික අධ්‍යාපන විද්‍යාපියය	තමරා	0342237458 0722417704	pasduniatak@gmail.com
පුලත්සිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපියය	පොලොන්නරව	පුලත්සිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපියය	-	0718657875 0711753919	-
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපියය	කුරුණෑගල	වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපියය, බිංගිරය	ආර්.එම්. පු.ඩී. රත්නායක	0322246506	-
රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපියය	රත්නපුරය	රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපියය, චුල්ලෙදුර,කහවත්ත	පි.ඒ.ඩී.ඩම්. ගුණතිලක	0452273019	ruwanpurancoe@yahoo.com
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපියය	ගාල්ල	රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපියය කුරුදුවත්ත, වළහංදුව	-	0912235586	-
යාපනාය ජාතික අධ්‍යාපන විද්‍යාපියය	යාපනාය	යාපනාය ජාතික අධ්‍යාපන විද්‍යාපියය, කොරුපාය	උස්. තුසියන්තන්	021-2230036	jaffnancoe@hotmail.com
දර්ගානගරය ජාතික අධ්‍යාපන විද්‍යාපියය	කළුතර	දර්ගානගරය ජාතික අධ්‍යාපන විද්‍යාපියය, මසුරුවේදිය, දර්ගානගරය	අයි.අයි. ප්‍රියදරුනී	034-2275246	-
පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපියය	මහනුවර	පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපියය, පැණිදෙණිය, මහනුවර	-	081-2388639	-
මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපියය	කොළඹ	මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපියය,මහරගම	යු.කේ.ඩී.ඩී. ගුණතිලක	011-2845510	-

ஆற்கூடு 02 : ஒர் விடுமை ஆசீந்தகால நூலாவிலே

ஒர் விடுமை	அயன் ஆசீந்தகால	இதைய	பூத்தகாலையெபதி / ஹர்க்கர்	பூர்க்கால அங்கை	போலே பீடியை
ஏல்லெய ஒர் விடுமை	ஒல்லெய	ஏல்லெய ஒர் விடுமை, எல்லெய	----	091-22258418	-----
கீர்ம சேண்டர்ய ஒர் விடுமை	மகநிலர்	கீர்ம சேண்டர்ய ஒர் விடுமை, பிளிமினலை	ஸ்.ஸு.ஸீ.ஏ.ஏ.க் அலீர.	081-2575476	
அமரசூரிய ஒர் விடுமை	ஒல்லெய	அமரசூரிய ஒர் விடுமை, எல்லெய, காலை	----	091-22222961	amarasuryatc@gmail.com
கோபாடி ஒர் விடுமை	காபாடி	கோபாடி ஒர் விடுமை, கோபாடி, காலை	ஸ்ரீ. விசேஷாவன்	021-22230323	-----
கொவலை ஒர் விடுமை	ஊவனை	கொவலை ஒர் விடுமை, கொவலை பார், ஒரைப்பாடி, கோபாடி	ஒக். ரஷாஸ்கர	051-22244572	govt.tc.kotagala@gmail.com
ஊவனை ஒர் விடுமை	ஊவனை	ஊவனை ஒர் விடுமை, கூவரப்பிளை	ஒக். ரஷாஸ்கர	065-22222368	-----
மக்கலை ஒர் விடுமை	மக்கலை	மக்கலை ஒர் விடுமை, மக்கலை	ஒக். ரஷாஸ்கர	067-22277234	gtcaddalachenai@gmail.com
அவிமாலையை ஒர் விடுமை	அவிமாலை	அவிமாலையை ஒர் விடுமை, அவிமாலையை	ஒக். ரஷாஸ்கர	081-2352335	-----
குதிசை ஒர் விடுமை	குதிசை	குதிசை ஒர் விடுமை, குதிசை	ஒக். ரஷாஸ்கர		

ඇමුණුම 03 : ගුරු විද්‍යාල / අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල සම්ක්ෂණය පිළිබඳ ප්‍රග්‍රැහීවලිය

අනුතුමික අංකය :

පුස්තකාලය ගලුණාගැනීමේ අංකය :

ජාතික පුස්තකාල හා ප්‍රාලේඛන සේවා මණ්ඩලය

ගුරු විද්‍යාල / අධ්‍යාපන විද්‍යාපිය පුස්තකාල පිළිබඳ සම්ක්ෂණය

2019

01. පසුවීම් තොරතුරු :

1.1 ගුරු විද්‍යාලයේ හේතු අධ්‍යාපන විද්‍යාපියයේ නම :

1.2 දිස්ත්‍රික්කය :

1.3 ලිපිනය :

.....
.....

1.4 විදුත් තැපෑල් ලිපිනය :

1.5 දුරකථන අංකය :

02. විගාකන්වය සහ ප්‍රමාණය

2.1 පුස්තකාලය සඳහා වෙනම ගොඩනැගිල්ලක් නිබෙදු? 1. ඔවුන් නැත 2. නැත

2.2 නැතිනම් ප්‍රධාන ගොඩනැගිල්ලේ කොටසක් ලෙස පවත්වාගෙන යන්නේද? 1. ඔවුන් නැත .නැත

2.3 පුස්තකාලයේ බිම ප්‍රමාණය ආසන්න වගයෙන් (වර්ග අඩු) :

2.4 පුස්තකාලයේ ඉඩකඩ ප්‍රමාණය පිළිබඳ ඕනෑම අදහස කුමක්ද?

1. ඉතා ප්‍රමාණවත්
2. ප්‍රමාණවත්
3. තරමක් ප්‍රමාණවත්
4. ප්‍රමාණවත් නැත

2.5 එකවර පුස්තකාලය පරිහරණය කළගැනීපායික සංඛ්‍යාව කොපමණද? (ආසන සංඛ්‍යාව)

03. පුස්තකාල කාර්යමණ්ඩලය

3.1 පුස්තකාල හාර නිලධාරියාගේ/නිලධාරිනියාගේ තනතුර හා ගෞරීය :

තනතුර	ගෞරීය
ස්ත්‍රී/පුරුෂ භාවය	වයසි

3.2 ගුරු විද්‍යාලයේ/අධ්‍යාපන විද්‍යා පියයේ හිජා සංඛ්‍යාව

3.3 ගුරු විද්‍යාලයේ/අධ්‍යාපන විද්‍යා පියයේ ගුරුවරු සංඛ්‍යාව

3.4 පුස්තකාල කාර්යමණ්ඩලයේ අධ්‍යාපනහාවන්ත්තීය සුදුසුකම් :

තනතුර	ඉහළම අධ්‍යාපන සුදුසුකම්	වන්නීය සුදුසුකම්

04. ග්‍රන්ථ විද්‍යාත්මක සංවිධානය

4.1 පහත දැක්වෙන එක් එක් අංගය ඔබ පුස්තකාලය මගින් පවත්වාගෙන යන්නේද?

- | | | | |
|----|---|--------------------------|--------------------------|
| 1. | පරිග්‍රහණ ලේඛනය(Accession register) | 1. ඔවුන් | 2. නැත |
| 2. | රාක්ක ලැයිස්තුව(Self list) | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 3. | පත්‍රකා සූචිය(Card catalog) | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 4. | ඉලක්ටෝනික සූචිය(Electronic catalog) | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 5. | නුතන වර්ගිකරණ ක්‍රමයක් (චිව් වැනි) (New Classification) | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 6. | සම්මත සූචිකරණ ප්‍රමිති (Standard cataloguing) | <input type="checkbox"/> | <input type="checkbox"/> |

4.2 ඔබ හාවත කරන වර්ගිකරණ ක්‍රමය සහ සංස්කරණය :

- | | | |
|----|-----------------------------|--------------------------|
| 1. | චිව් දැය වර්ගිකරණය (DDC) 21 | <input type="checkbox"/> |
| 2. | චිව් දැය වර්ගිකරණය (DDC) 22 | <input type="checkbox"/> |
| 3. | චිව් දැය වර්ගිකරණය (DDC) 23 | <input type="checkbox"/> |
| 4. | වෙනත් | |

4.3 දැනුම සංවිධානය (වර්ගිකරණය/සූචිකරණය / පිරි සැකසුම්) විධිමත්ව සිදු කෙරේද?

1. ඔව් 2. නැත

4.4 සිදු නොකෙරේ නම් ඒ සඳහා ඇති බාධා කවරේද?

.....
.....
.....

05. දැනුම් සම්පත් සහ එකතු

5.1 ඔබ පුස්තකාලය සතු එකතුන් මොනවාද?

1. ඔව් 2. නැත ප්‍රමාණය

1.	බැඳුරදෙන එකතුව	<input type="text"/>	<input type="text"/>	_____
2.	විමර්ශන එකතුව	<input type="text"/>	<input type="text"/>	_____
3.	පුවත්පත් එකතුව	<input type="text"/>	<input type="text"/>	_____
4.	වාරසහරා එකතුව	<input type="text"/>	<input type="text"/>	_____
5.	ප්‍රාදේශීය එකතුව	<input type="text"/>	<input type="text"/>	_____
6.	ගුවා දැනු එකතුව	<input type="text"/>	<input type="text"/>	_____
7.	වෙනත්	<input type="text"/>	<input type="text"/>	_____

5.2 අධ්‍යාපනය සම්බන්ධ විමර්ශන මූලාශ්‍ර

1. ඔව් 2. නැත

1.	විෂය නිර්දේශය	<input type="text"/>	<input type="text"/>
2.	ගුරු මාර්ගෝපදේශ	<input type="text"/>	<input type="text"/>
3.	පෙළු පොත්	<input type="text"/>	<input type="text"/>
4.	අතිරේක කියවීම් පොත්	<input type="text"/>	<input type="text"/>
5.	ඉගෙනුම් ආධාරක	<input type="text"/>	<input type="text"/>

5.3 පුස්තකාල සම්පත් සංඛ්‍යාව :

සංඛ්‍යාව

1.	පොත්
2.	වාර සහරා(නාම සංඛ්‍යාව)
3.	පුවත්පත් (නාම සංඛ්‍යාව)
4.	ගුවා දැනු මාධ්‍ය
	(කුයටි, පුක්ෂම ජේයාපට, ජේයාපතු)
5.	විද්‍යුත් මාධ්‍ය (සංපූර්ණ තැටි, CD/DVD)
6.	පරිගණක
7.	වෙනත්

5.4 ආයතනයේ අරමුණට සාපේක්ෂව පුස්තකාලයේ සම්පත් පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

1.	ඉතා ප්‍රමාණවත්	<input type="text"/>
2.	ප්‍රමාණවත්	<input type="text"/>
3.	තරමක් ප්‍රමාණවත්	<input type="text"/>
4.	ප්‍රමාණවත් නැත	<input type="text"/>

06. පුස්තකාල සේවා

6.1 පහත සඳහන් සේවා අතුරින් ඔබගේ පුස්තකාලය තුළ පවතින සේවාවන් සඳහන් කරන්න.

1. ඔවුන් නැත

- | | | |
|-------------------------------|--------------------------|--------------------------|
| 1. බැහුරදෙන සේවය | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 2. විමර්ශන සේවය | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 3. ජායාපිටපත් සේවය | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 4. ප්‍රලේඛන සේවය | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 5. අන්තර් පුස්තකාල පිරුව සේවය | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 6. වෙනත් සේවා | | |

6.2 පුස්තකාලය විවෘතව තබන වේලාව සඳහන් කරන්න.

6.3 ගාරීක අපහසුතා ඇති හිමාන්ට/ කාර්ය මණ්ඩලයට පුස්තකාලය වෙත ප්‍රවේශීමේ ක්ෂණික ක්‍රමවේද සකස් කොට තිබේද?

1. ඔවුන් 2. නැත

6.4 මූල ලියාපදිංචි පාඨක සංඛ්‍යාව කොපමෙන්ද?

කාර්ය මණ්ඩලය හිමාන්/හිමාවන්

6.5 දිනකට පුස්තකාලය පරිහරණය කරනු ලබන පාඨක සංඛ්‍යාව කොපමෙන් වේද?
(ආයන්න වශයෙන්)

කාර්යමණ්ඩලය හිමාන්/හිමාවන්

6.6 දිනකට සංසරණය වන පොත් සංඛ්‍යාව ? (දෙන වශයෙන්)

07. පුස්තකාල කළමනාකරණය

7.1 අවසන් වරට පොත් අපහරණය කරන ලද වර්ෂය?

7.2 ඔබගේ පුස්තකාලය තුළ තොග සම්ක්ෂණයක් පවත්වන්නේද? 1. ඔවුන් 2. නැත

7.3 ඔවුන් අවසාන වරට තොග සම්ක්ෂණය කරන ලද්දේදේ කුමන වසරේ දිදී?

7.4 ඔබ පුස්තකාලය තුළ ක්‍රියාකාරී පුස්තකාල කමිටුවක් පවත්වාගෙන යන්නේද?

1. ඔවුන් 2. නැත

7.5 ඔවුන් අවසාන වරට තොග සම්ක්ෂණය දක්වන්න.

.....

.....

7.6 පුස්තකාලය කළමනාකරණයේ දී ඔබ මුහුණ දෙන ප්‍රධාන අභියෝග කොට්ඨාස දක්වන්න.

.....

.....

08. තොරතුරු තාක්ෂණ උපකරණභාවිතය

8.1 ඔබේ පුස්තකාලය දැනට ස්වයංක්‍රීයකරණය කර තිබේද?

1. ඔවුන්
2. නැත
3. සැලසුම් කරමින් පවතී
4. වෙනත්

8.2 ඔවුන් නම් දැනටමත් ස්වයංක්‍රීයකරණය කර තිබෙන කාර්යයන් දක්වන්න.

- | | |
|--|---|
| 1. සුවිය <input type="checkbox"/> | 5. සාමාජික ලැයිස්තුව <input type="checkbox"/> |
| 2. තොග සමික්ෂණය <input type="checkbox"/> | 6. ඇනුවුම් කිරීම <input type="checkbox"/> |
| 3. සංසරණය <input type="checkbox"/> | 7. දඩ මුදල් එකතු කිරීම <input type="checkbox"/> |
| 4. සාමාජිකයින් වෙත සිහිකැඳවීම් නිවේදන <input type="checkbox"/> | 8. වෙනත්..... <input type="checkbox"/> |

8.3 පුස්තකාලය සතුව ඇති තොරතුරු තාක්ෂණික උපකරණ, සේවා සහ ඒවාගේ සංඛ්‍යාව පහත වගුවෙන් තෝරන්න.

උපකරණ / සේවා	ප්‍රමාණය				
	නැත	1	2	3	3වැනි
1. පරිගණක මේස					
2. Desktop computer					
3. Laptop computer					
4. Tab & mobile accessories					
5. CD/DVD					
6. Barcode readers					
7. අන්තර්ජාල සබඳතා (ADSL/4G). Desktop computer					
8. අන්තර්ජාල සබඳතා (ADSL/4G). Laptop computer					

09. පුස්තකාල සංරක්ෂණය

9.1 ඔබ පුස්තකාලයේ පොත්පත් හා ලේඛන සංරක්ෂණය සඳහා ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේද?

1. ඔවුන්
2. නැත

9.2 ඔවුන් එසේ අනුගමනය කරන ක්‍රියාමාර්ග කෙටියෙන් සඳහන් කරන්න.

.....

.....

.....

10. නිගමනය හා අනාගත අවශ්‍යතා

10.1 ඔබේ පුස්තකාලය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් මොනවාද?

.....
.....
.....
.....
.....

10.2 රාජ්‍ය හා වෙනත් ආයතනවලට ඒ සඳහා ලබාදිය හැකි සහාය කවරේද?

.....
.....
.....
.....

10.3 ශ්‍රී ලංකාවේ පුස්තකාල සේවාවේ අනාගත අභිවෘද්ධිය සඳහා ඔබ කරන යෝජනා මොනවාද?

.....
.....
.....
.....

10.4 පහත සඳහන් කරුණු අතරින් ජාතික පුස්තකාල හා ප්‍රාලේඛන සේවා මණ්ඩලය මගින් ඔබට මාර්ගෝපදේශයන් අවශ්‍යවන ක්ෂේත්‍ර මොනවාද?

- | | |
|---|--------------------------|
| 1. පුස්තකාල පර්යේෂණ ක්‍රම | <input type="checkbox"/> |
| 2. පුස්තකාල ගෞනීගත කිරීම | <input type="checkbox"/> |
| 3. පුස්තකාල ප්‍රමිති පවත්වාගෙන යාම | <input type="checkbox"/> |
| 4. පරිගණකගත කිරීම / ඩිජිටල් කරණය | <input type="checkbox"/> |
| 5. පුස්තකාල දුච්‍යා / සම්පත් සංරක්ෂණය | <input type="checkbox"/> |
| 6. පුස්තකාල සම්පත් සංවිධානය (සූචිකරණය හා වර්ගිකරණය) | <input type="checkbox"/> |
| 7. පුස්තකාල අභ්‍යන්තර සැලසුම්කරණය | <input type="checkbox"/> |
| 8. පුස්තකාල ගොඩනැගිලි සැලසුම්කරණය | <input type="checkbox"/> |
| 9. පුස්තකාල පොත් අස්ථ්‍යානගතවීම | <input type="checkbox"/> |
| 10. පුස්තකාල සම්පත් ලබා ගැනීම | <input type="checkbox"/> |
| 11. කාර්යමණ්ඩල පුහුණුව | <input type="checkbox"/> |
| 12. වෙනත් (සඳහන් කරන්න) | |

10.5 පහත සඳහන් ක්ෂේත්‍ර අතරින් ඔබ පුස්තකාල කාර්යමණ්ඩලයට පුහුණුව අවශ්‍ය වන ක්ෂේත්‍ර

දැක්වන්න.

- | | | |
|----|------------------------|--------------------------|
| 1. | පුස්තකාල කළමනාකරණය | <input type="checkbox"/> |
| 2. | සුවිකරණය හා වර්ගීකරණය | <input type="checkbox"/> |
| 3. | ප්‍රතිග්‍රහණ කටයුතු | <input type="checkbox"/> |
| 4. | පුස්තකාල උච්ච සංරක්ෂණය | <input type="checkbox"/> |
| 5. | පුස්තකාල පර්යේෂණ ක්‍රම | <input type="checkbox"/> |
| 6. | පරිගණකගත කිරීම් | <input type="checkbox"/> |
| 7. | ප්‍රලේඛන සේවා | <input type="checkbox"/> |
| 8. | තොග සම්ක්ෂණ පැවැත්වීම | <input type="checkbox"/> |
- 9' වෙනත් (සඳහන් කරන්න)
